

Ceylon Government Gazette

Published by Authority.

No. 5,675—FRIDAY, FEBRUARY 9, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	211
Western Province	163	Land Resumption Notices...	—
Central Province	182	Notices under Ordinance No. 1 of 1897	214 & <i>Suppl.</i>
Northern Province	—	Abstracts of Season Reports	—
Southern Province	185	Notices under "The Forest Ordinance"	—
Eastern Province	194	Sales of Arrack, Opium, and Toll Rents	222
North-Western Province	199	Miscellaneous Provincial and District Notices:—	—
North-Central Province	202	Sales of Salt and Timber	—
Province of Uva	205	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	206	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,747, w. p.

Colonial Secretary's Office,
Colombo, January 24, 1900.

ON Monday, March 12, 1900, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-four allotments of land situated in the Iddagoda pattu of the Pasdun korale west of the Kalutara District.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
Preliminary plan 6,197. Village—Puhambugoda.						
8469	Etambagahalanda	Crown	Jungle	14	2 13	20 0
8470	Do.	do.	do.	13	3 11	20 0
8471	Do.	do.	do.	10	0 22	20 0
8476	Moragahawelagodella	do.	do.	7	2 21	40 0
8477	Tittag-smullelanda	do.	do.	1	1 34	10 0
8481	Alubogahalanda	do.	do.	11	3 34	20 0
8484	Dombagahalanda	do.	do.	1	1 34	20 0
8487	Andiy-kandekele	do.	do.	15	2 22	40 0
8489	Karagahalanda	do.	do.	28	0 11	40 0
Village—Eladuwa.						
8493	Andiyakandepaulanda	Crown	Jungle	4	2 30	20 0
8494	Do.	do.	do.	6	0 0	20 0
8496	Do.	do.	do.	11	3 19	20 0
8497	Jagodawattapitakattiya	do.	do.	2	0 0	20 0

නො.	ඉඩමේ නම.	අයිතියකට කීයන්හා.	අන්දම	අක්කර	
				මහස. රු. ප.	සක මිල. රු.
8476	මොරගහවෙලගොඩැල්ල	රජසත්තක	කැලේ	7 2 21	40
8477	නික්කගස්මුල්ලේලන්ද	එම	එම	1 1 34	10
8481	අළුවෙල්ලගලන්ද	එම	එම	11 3 34	20
8484	දෙමඹගලන්ද	එම	එම	1 1 34	20
8487	අන්දියකන්දේ කැලේ	එම	එම	15 2 22	40
8489	එම	එම	එම	28 0 11	40
ගම-වලදුව.					
8493	අන්දියකන්දේ පාමුලලන්ද	රජසත්තක	එම	4 2 30	20
8494	එම	එම	එම	6 0 0	20
8496	එම	එම	එම	11 3 19	20
8497	ජගොඩවත්තේපිටියකවිටිය	එම	එම	2 0 0	20
ගම-පුහලිවුගොඩ.					
8499	අඹාකන්දේලන්ද	රජසත්තක	එම	0 2 31	20
Q 408	ගල්වල සමුද්දියකුඹුර	මලුවර ආරච්චිගේ ප්‍රෝලීස්අප්ප සහ තවත්	කුඹුර	6 3 20	20
8503	ගල්පොතමාන	රජසත්තක	දෙහිය	3 0 11	10
8504	එම	එම	එම	7 0 15	10
8505	දෙහියස්මුල්ලේදෙහිය	එම	එම	5 0 0	10
8506	ගල්පොත්තේ මාන	එම	එම	7 2 5	10
R 408	වෙලඹොඩවත්ත	එගොඩගේ සාදිරිස්	පුරුණ ඉඩම	1 0 23	20
S 408	දොරකඩ කුඹුර	කතිරේ ආරච්චිගේ ගෙන්දික්අප්ප සහ තවත්	කුඹුර	0 2 24	10
T 408	එම	රජසත්තක	එම	0 2 36	10
U 408	එම	එම	එම	0 2 38	10
V 408	එම	කපුමාදුව ආරච්චිගේ දෙත් කරෝ ලීස් සහ සෙපරමාදු ආරච්චිගේ දෙත් කරෝලීස්අප්පගාමගේ ලමයි	එම	1 3 2	20
W 408	එම	එම	එම	2 3 16	20
8509	දොරකඩවෙල පිටකවිටිය	රජසත්තක	දෙහිය	2 1 1	10
X 408	දෙහිය මල්වත්තෙ කුඹුර	කඹුරුවල කංකානත්තේ සපිනේරිස් අප්ප	කුඹුර	0 2 36	20
Y 408	එම	කපුමාදුව ආරච්චිගේ දෙත් කරෝ ලීස් සහ සෙපරමාදු ආරච්චිගේ දෙත් කොර්නේලීස්ගේ ලායි	එම	0 3 37	20
Z 408	එම	මුහසිංහ ඉසක්කාමි, සෙපරමාදු ආරච්චිගේ පුංචිතෝනා සහ තවත්	එම	2 1 22	20
A 409	එම	රිච්ච්ට කන්කානත්තේ ලොග්ගාමි	එම	2 3 2	20
B 409	එම	කඹුරුවල කන්කානත්තේ සෙමානිස්	එම	3 1 0	20
D 409	එම	කපුමාදුව ආරච්චිගේ ජීරිස්අප්ප සෙපරමාදු ආරච්චිගේ තේනිස් අප්ප සහ තවත්	එම	1 3 12	20
E 409	මහවත්ත	දෙත් ගෙන්දික් සෙනෙවිරත්නගේ ලාමන්කාරගෝ	පුරුණ ඉඩම	1 0 30	50
*8511	එම	එම	එම	2 3 16	8-50
F 409	මිල්ලාගකුඹුර	එම	කුඹුර	2 1 20	20
G 409	එම	කඩවත කන්කානත්තේ ලොග්ගාමි සහ කුඹුරුවල කංකානත්තේ සෙමානිස්	බිච්ට	0 2 0	20
H 409	එම	මුහසිංහ ඉසක්කාමි සහ සෙපරමාදු ආරච්චිගේ තොත්තොගාමි	කුඹුර	1 2 29	20
I 409	එම	රිච්ච්ට කංකානත්තේ ලොග්ගාමි සහ	එම	0 2 1	20
J 409	එම	එම තවත් අස	එම	0 3 5	20
K 409	එම	එම	එම	0 1 0	20
L 409	එම	කඹුරුවල කංකානත්තේ අලියන් අප්ප සහ තවත්	එම	1 0 14	20
M 409	එම	එම	එම	0 0 30	20
N 409	එම	රජසත්තක	දෙහිය	0 2 8	10
O 409	එම	වටුම්පලගාමගොලාගේ කර්නේලීස් අප්ප සහ මලුවර ආරච්චිගේ පොඩ්ඩිස්අප්ප	කුඹුර	0 1 33	20

* C. Q. P. විකිනිම සම්පූර්ණ නැත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේපර්චොල්ලන්හාත්සේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැණ සම්බන්ධ පලාගේ ආණ්ඩුවේ උපද්වර්තනලත්තාත්සේගෙන්ද දැනගතව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තගෙන්දගේ ආඥාවලෙස,

ඊ. නොඵල් වාකර්,
මහසෙනෙවිරිස් මමිය.

No. 1,748, W. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1900.

ON Monday, March 19, 1900, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-three allotments of land situated in the Iddagoda pattu of the Pasdun korale west, Colombo District, of the Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.	
				A.	R.	P.	Rs.	c.
Preliminary plan 6,197. Village—Puhambugoda.								
P 409	Millagahakumbura	Kepumaduwearachchige Porolis Appu and Colomba-arachchige Carolis Appuhami	Paddy field	1	1	23	20	0
Q 409	Do.	Ratearachchige Peris Appu and Don Johanis Seneviratne, Arachchi of Maggona	do.	1	3	13	20	0
R 409	Do.	Kadawatakankanange Sinchihami and Ridiwitakankanange Salman Appu	do.	1	1	7	20	0
S 409	Do.	Kapumaduwearachchige Davit Appu and Don Johanas Seneviratna, Arachchi of Maggona	do.	2	2	19	20	0
T 409	Do.	Crown	Low ground	0	1	12	10	0
U 409	Do.	Kadawatakankanange Lenchihami and Kamburawalakankanange Semanis Appu	Field	6	1	4	20	0
V 409	Do.	Manage Johanas	do.	0	0	35	20	0
W 409	Tittagasmullakumbura	Heirs of Don Hendrick Seneviratna	Paddy field	2	0	5	20	0
X 409	Do.	Kamburawalakankanange Sannaris Appu	do.	1	2	6	20	0
Y 409	Watubodakumbura	Heirs of Don Hendrick Seneviratna	do.	1	0	37	20	0
Z 409	Galpothemananakumbura	Heirs of Don Hendrick Seneviratna and Kamburawalakankanange Sawanaris Appu and another	do.	1	1	18	20	0
8513	Dehigasmulladeniya	Crown	Deniya	3	0	0	10	0
8514	Egodadeniya	do.	do.	0	2	0	10	0
8515	Malwattadeniya	Ridiwitakankanange Lenchihami	do.	2	0	13	8	50
A 410	Harikgalakumbura	H. Sanchihami and Kamburawalakankanange Sannaris Appu and others	Paddy field	1	2	19	20	0
B 410	Do.	Perolis Appu, Separamaduarachchige Pieris Appu, and another	do.	1	3	19	20	0
C 410	Do.	Separamaduarachchige Egoris Appu	Paddy field	0	0	37	20	0
D 410	Do.	Crown	Deniya	0	3	24	10	0
E 410	Do.	Sadiris Appu and Don Davit de Alwis, Vidane-arachchi of Dodan-goda	Paddy field	0	2	12	20	0
Village—Eladuwa.								
8516	Andiyakadepuladeniya	Crown	Deniya	1	3	16	10	0
F 410	Naduhedeniya	Gunahinge Sima and another	Paddy field	2	1	1	20	0
G 410	Do.	Ruwanminige Pina	do.	1	3	14	20	0
H 410	Andawalakerawakumbura	Matara-arachchige Andris Appu	do.	1	0	29	20	0
8517	Do.	Crown	Deniya	0	2	27	10	0
I 410	Do.	Malawa-arachchige Arnolis Appu and Punchi Sinno	Paddy field	1	1	26	20	0
J 410	Do.	Crown	do.	1	0	26	10	0
K 410	Do.	do.	do.	0	3	7	10	0
M 410	Polaelhedeniya	do.	Deniya	1	2	11	10	0
N 410	Do.	do.	do.	0	1	4	10	0
Village—Puhambugoda.								
O 410	Wattabodakumbura	Malawa-arachchige Isan Appu and others	Paddy field	0	2	2	20	0
P 410	Andiyakandawatta	Dochehiami and Malawara-arachchige Bastian Appu and others	Old garden	1	0	32	30	0
P 410	Wattabodakumbura	do.	Paddy field	1	0	5	20	0
Q 410	Do.	Kamburawalakankanange Samis Appu, son of Sanchihami	do.	0	1	29	20	0
R 410	Andiyakandewatta	K. Jepris Appu and Separamaduarachchige Pieris Appu	Old garden	2	0	14	50	0
S 410	Wattabodakumbura	Ridiwitakankanange Lenchihami and another	Paddy field	1	0	0	20	0
T 410	Do.	Mullekandage Nonahami, Kamburawalakankanange Charlis Appu and others	do.	2	0	0	20	0

* Certificate of quiet possession incomplete.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
U 410	Kurundugahawilawatta	Mullekandage Nonahami and Kamburawalakankanage Charlis Appu and others	Old garden	1	2 27	50 0
V 410	Kapuwawatta	Ridiwitakankanage Lenchihami	do.	3	0 37	50 0
W 410	Wattabodakumbura	do.	Paddy field	2	2 30	20 0
X 410	Kapuwawatta	Kamburawalakankanage Alonchihami and Separamaduarachchige Demis Appu and others	Old garden	1	2 9	50 0
Y 410	Wattabodakumbura	do.	Paddy field	1	2 7	20 0
Z 410	Do.	Separamaduarachchige Pieris Appu and others	do.	0	0 38	20 0
A 411	Kapuwawatta	Ridiwitakankanage Lenchihami	Old garden	0	2 0	50 0
B 411	Wattabodakumbura	Separamaduarachchige Sarohami	Paddy field	0	3 33	20 0
C 411	Duwawatta	K. Agris Appu, Kamburawalakankanage Don Semanis, and others	Old garden	0	0 28	50 0
D 411	Welabodawatta	Colamba-arachchige Charlis Appu and others	do.	0	1 9	50 0
E 411	Batagalahena	Crown	Owita	0	0 27	10 0
F 411	Araliyagaha or Talagahawatta	Kapumaduwarachchige Porolis Appu, Separamaduarachchige Pieris Appu, and others	Old garden	1	1 3	50 0
G 411	Talagahawatta	K. Porolis Appu and Separamaduarachchige Pieris Appu	do.	2	1 27	50 0
H 411	Nawasigahawatta	Don Hendrick Seneviratna Appuhmi, Separamaduarachchige Cornelis Appu, and others	do.	2	0 11	50 0
I 411	Welabodawatta	K. Suwaneris Appu, K. Agris Appu and another	do.	0	1 9	50 0
J 411	Do.	Kamburawalakankanage Agris Appu and others	do.	1	0 17	50 0
K 411	Wattabodaowita	K. Agris Appu and others	Owita	0	0 30	10 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,748, W. P.

වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 24 වෙනි දින කොළඹ

මහලේකම්වරයාගේ කාර්යාලයේදී.

කරුණාකර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ මාර්තු මස 19 (දහනම) වෙනි දිනවූ සඳුදා දවස 12ට කළුතර නව්වෙරියේදී වෙනදේසිකර විකුණනට හෝ කීර්තිකරණට යොදාගැනීමට යොදාගැනීමට බලය ලබා ඇත. බස්නාහිර දිසාවේ කළුතර දිස්ත්‍රික්කේ ඉදිදොඩ පහසුවේ බස්නාහිර කොට්ඨාසයේ පිහිටි නිබෙන නිකායේ 53 ක්.

සිතියම 6,197. ගම—පුහම්බුගොඩ.

කො.	ඉඩමේ නම.	අයිතියක් කීර්තිකරු.	අත්දම.	අක්කර මහත. සහ මිල.		
				අ. රු. ප.	රු.	
P 409	මල්ලගහ කුඹුර	කපුමාදුව ආරච්චිගෙ පොඩ්දපු සහ කොළඹආරච්චිගේ කරෝ ලීප්දපුගාමි	කුඹුර	1	1 23	20
Q 409	එම	රචේආරච්චිගේ පිරිප්දපු සහ දෙව් පේනානස් සෙනෙවිරත්න ආරච්චි, මග්ගොන	එම	1	3 13	20
R 409	එම	කඩවතකංකානගේ සිංචිගාමි සහ පිහිටි කංකානගේ සල්මන්දපු	එම	1	1 7	20
S 409	එම	කපුමාදුවආරච්චිගේ දුවන්දපු සහ දෙව් පේනානස් සෙනෙවිරත්න ආරච්චි, මග්ගොන	එම	2	2 19	20
T 409	එම	රුපසන්ගහ	සහන්තිම	0	1 12	10
U 409	එම	කඩවතකංකානගේ ලොව්ච්චිගාමි සහ කුඹුරවල කංකානගේ සෙමිනිප්දපු	කුඹුර	6	1 4	20
V 409	එම	මානගේ රෙහානස්	එම	0	0 35	20
W 409	කිත්තගස්මල්ල කුඹුර	අයිතියක් කීර්තිකරු දෙව් ගෙත්තීන් සෙනෙවිරත්නගේ උරුමකරුගේ	එම	2	0 5	20
X 409	එම	කුඹුරවල කංකානගේ සමාරිප්දපු	එම	1	2 6	20

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	අක්කර		
				මහන. අ. රු. ප.	සක මිල. රු.	
Y 409	වතුබොඩ කුඹුර	අයිතියකම් කියවන්නා දෙව් ගෙන් පුත් සෙනෙවිරත්නගේ උරුමක්කාරයෝ	කුඹුර	1	0 37	20
Z 409	ගල්පොතමානාන කුඹුර	එම සහ කඹුරුවල කංකානන්ගේ සවනේර්ස්අප්පු සහ තවත්අය	එම	1	1 18	20
8513	දෙහියස්මුල්ල දෙහිය	රුජසන්තක	දෙහිය	3	0 0	10
8514	එහොඩි දෙහිය	එම	එම	0	2 0	10
*8515	මල්වත්තදෙහිය	රිඞ්ච්ටකංකානන්ගේ ලෙනවිහාමි	එම	2	0 13	8.50
A 410	හරික්කලකුඹුර	එම්. සාන්විහාමි, කඹුරුවලකංකානන්ගේ සයිනෙර්ස්අප්පු සහ තවත්අය	කුඹුර	1	2 19	20
B 410	එම	පිරෝස්ස් අප්පු, සෙපරමාදු ආරච්චිගේ පිරිස්අප්පු සහ තවත්අය	එම	1	3 19	20
U 410	එම	සෙපරමාදු ආරච්චිගේ එහෝර්ස්අප්පු	එම	0	0 37	20
D 410	එම	රුජසන්තක	දෙහිය	0	3 24	10
E 410	එම	සාදරිස්ස් අප්පු සහ දෙව් දුචින්ද අල් විස් විදුනආරච්චි, දෙඩන්හොඩි	කුඹුර	0	2 12	20
		ගම—අ.ල.ප්ව.				
8516	ආභිකන්දෙ පාලුල දෙහිය	රුජසන්තක	දෙහිය	1	3 16	10
F 410	නඩුගේන දෙහිය	ගුණසිංහගේ පිමාසක තවත්අය	කුඹුර	2	1 1	20
G 410	එම	රුවනමිනිගේ පිනා	එම	1	3 14	20
H 410	අන්ඩවල කැරුව කුඹුර	මාගරආරච්චිගේ අන්දිරිස්අප්පු	එම	1	0 29	20
8517	එම	රුජසන්තක	දෙහිය	0	2 27	10
I 410	එම	මලවාආරච්චිගේ අර්නෝලිස්අප්පු සහ පුනවිසිස්සෝ	කුඹුර	1	1 26	20
J 410	එම	රුජසන්තක	එම	1	0 26	10
K 410	එම	එම	එම	0	3 7	10
M 410	පොලොල්ගේන දෙහිය	එම	දෙහිය	1	2 11	10
N 410	එම	එම	එම	0	1 4	10
		ගම—පුනම්බුහොඩි.				
O 410	වත්තබඩ කුඹුර	මාලවආරච්චිගේ ඉසන්අප්පු සහ තවත්අය	කුඹුර	0	2 2	20
P 410	ආසියකන්දෙ වත්ත	දොච්චිනම් සහ මාලවආරච්චිගේ ඔස්සන්අප්පු සහ තවත්අය	පුරුණ ඉඩම	1	0 32	30
P 410 1/2	වත්තබඩ කුඹුර	එම	කුඹුර	1	0 5	20
Q 410	එම	සාන්විහාමිගේ පුත්‍රාවන කඹුරු වල කංකානන්ගේ සාමිස්අප්පු	එම	0	1 29	20
R 410	ආසියකන්දෙවත්ත	සේ. ජයසිංහ අප්පු සහ සෙපරමාදු ආරච්චිගේ පිරිස්අප්පු	පුරුණ ඉඩම	2	0 14	50
S 410	වත්තබොඩ කුඹුර	රිඞ්ච්ටකංකානන්ගේ ලෙනවිහාමි සහ තවත්අය	කුඹුර	1	0 0	20
T 410	එම	මුල්ලකන්දගේ හෝනහාමි, කඹුරුවල කංකානන්ගේ වාර්ලිස්අප්පු සහ තවත්අය	එම	2	0 0	20
U 410	කුරුදුගහවල වත්ත	මුල්ලකන්දගේ හෝනහාමි, කඹුරුවල කංකානන්ගේ වාර්ලිස්අප්පු සහ තවත්අය	පුරුණ ඉඩම	1	2 27	50
V 410	කපුවාවත්ත	රිඞ්ච්ටකංකානන්ගේ ලෙනවිහාමි	එම	3	0 37	50
W 410	වත්තබොඩ කුඹුර	එම	කුඹුර	2	2 30	20
X 410	කපුවාවත්ත	කඹුරුවල කංකානන්ගේ අලොනවිහාමි සහ සෙපරමාදු ආරච්චිගේ දේමිස්අප්පු සහ තවත්	පුරුණ ඉඩම	1	2 9	50
Y 410	වත්තබොඩ කුඹුර	එම	කුඹුර	1	2 7	20
Z 410	එම	සෙපරමාදු ආරච්චිගේ පිරිස්අප්පු සහ තවත්අය	එම	0	0 38	20
A 411	කපුවාවත්ත	රිඞ්ච්ටකංකානන්ගේ ලෙනවිහාමි	පුරුණ ඉඩම	0	2 0	50
B 411	වත්තබොඩ කුඹුර	සෙපරමාදු ආරච්චිගේ සරෝහාමි	කුඹුර	0	3 33	20
C 411	දුවෙ වත්ත	සේ. ආචාර්ය අප්පු, කඹුරුවල කංකානන්ගේ දුන් සමා රිස් සහ තවත්අය	පරණ වත්ත	0	0 28	50
D 411	වෙලබොඩ වත්ත	කොලා ආරච්චිගේ වාර්ලිස්අප්පු සහ තවත්අය	එම	0	1 9	50
E 411	බවගල ගේන	රුජසන්තක	ඕව්ට	0	0 27	10
F 411	අරලියගහ නොහොත් ගලගහවත්ත	කඹුරුවල ආරච්චිගේ පොරොලිස් අප්පු, සෙපරමාදු ආරච්චිගේ පිරිස්අප්පු සහ තවත්අය	පුරුණ ඉඩම	1	1 3	50

* C. Q. P. තවම ඉවර නැතැ—(විකිනිම සම්පූර්ණ නැත).

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	මහක. අ. රූ. ප.	අක්කර ගස මිල. රූ.
G 411	තලගහවත්ත	කේ. පොරෝලියේදපු සහ සෙසර මාදුආරච්චිගේ පිරිස්දපු	පුරාණ ඉඩම	2 1 27	50
H 411	තවසියග වත්ත	දෙව් ගෙනදික් සෙනෙවිරත්න අප්පුහාමි, සෙසරමාදු ආරච්චිගේ කොර්නේලියේදපු සහ තවත්ත	එම	2 0 11	50
I 411	වෙලබොඩ වත්ත	කේ. සුවනේරියේදපු, කේ. ආභි රියේදපු සහ තවත්ත	එම	0 1 9	50
J 411	එම	කඩුරුවල කංකානන්ගේ ආභි රියේදපු සහ තවත්ත	එම	1 0 17	50
K 411	වත්තබොඩ මිව්ව	කේ. ආභි රියේදපු සහ තවත්ත	මිව්ව	0 0 30	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්චනාලත්තනාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කමිසර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපද්වේශනාත්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමානවත්තන්ගේ ආඥා ලෙස,
 ජ. තොළේ වාකර්,
 මහසෙනෙවිකාරයා වෙත.

No. 1,749, w. p.

Colonial Secretary's Office,
 Colombo, January 24, 1900.

ON Monday, March 26, 1900, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-one allotments of lands situated in the Iddagoda pattu of Pasdun korale west, Kalutara District of the Western Province.

Preliminary plan 6,197. Village—Puhambugoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
L 411	Wattabodakumbura	Malawara-arachchige Setichchihami, Malawara-arachchige Seneris Appu, and others	Paddy field	0	2	37	20
M 411	Widiyawaowitawatta	Kamburawalakananange Seneris Appu and others	Old garden	0	0	34	50
N 411	Wattabodakumbura	Crown	Owita	1	1	23	10
O 411	Do.	K. Agaris Appu, Kamburawalakananange Semanis, and others	Paddy field	3	1	27	20
8518	Widiyawaladeniya	Crown	Deniya	3	0	30	10
P 411	Bogahawatta	Kapumaduwearachchige Dochchihami, Malawara-arachchige Don Bastian, and others	Old garden	1	3	17	50
Q 411	Welabodawatta	Kadawatakankanange Lenchihami, Separamaduarachchige Don Abraham, and others	do.	2	0	0	50
R 411	Delgahawatta <i>alias</i> Moragahawatta	Ridiwitakankanange Lenchihami and others	do.	0	0	16	50
S 411	Delgahawatta	Kapumaduwearachchige Babanona-hamine, Manage Johanas Appu, and others	do.	4	1	15	50
T 411	Moragahawatta	Ridiwitakankanange Lenchihami and others	do.	1	1	32	50
U 411	Galagodawatta	Monasinge Issan Hamine, Separamaduarachchige Punchi Nona, and others	do.	1	0	11	50
U 411½	Kongahawatta	Ridiwitakankanange Salmon Appu	do.	0	1	18	50
V 411	Ihalawatta	Kapumaduwearachchige Geris Appu and Separamaduarachchige Tegriss Appu	do.	0	2	6	50
X 411	Hathaula or Delgahawatta	Separamaduarachchige Cornelis Appu and others	do.	1	1	26	50
Y 411	Katuelamullekumbura	Kodituwakkuarachchige Andris Appu	Paddy field	0	2	37	20
Z 411	Do.	Mallikage Sinno Appu	do.	2	1	0	20
A 412	Do.	K. Alisan Appu, Separamaduarachchige Don Abraham, and others	do.	2	3	17	20
B 412	Do.	Manage Johanas	do.	2	0	4	20
8521	Andiyakandakele	Crown	Jungle	47	1	30	40
C 412	Wattabodakumbura	Heirs of Don Hendrick Seneviratna	Paddy field	1	0	24	20
D 412	Do.	do.	do.	0	3	1	20
F 412	Atorawilakumbura	Mallikage Sinno Appu	do.	3	0	23	20
G 412	Do.	Crown	do.	0	2	16	10
H 412	Do.	Separamaduarachchige Pieris Appu and others	do.	1	0	34	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
I 412	Atorawilakumbura	Kapumaduwearachchige Porolis Appu and Don Davit de Alwis, Vidane-arachchi	Paddy field	2	0 29	20
J 412	Do.	do.	do.	1	2 8	20
K 412	Do.	Crown	Deniya	1	2 26	10
L 412	Do.	Separamaduarachchige Prolis Appu and others	Paddy field	2	0 8	20
M 412	Do.	Crown	Deniya	0	1 5	10
N 412	Do.	Malawara-achchige Setichchihami, Separamaduarachchige Tegeris Appu, and others	Paddy field	1	2 19	20
P 412	Do.	Malawara-arachchige Bastian Appu	do.	3	0 24	20
Q 412	Do.	Malawara-arachchige Porolis Appu and Malawara-arachchige Noris Appu	do.	1	0 39	20
8524	Atorawela or Malabodahena	Crown	Jungle	45	3 22	20.
T 412	Kahatagahadeniyakumbura	do.	Low land	6	2 16	10
8525	Dombagahahenalanda	do.	Jungle	6	2 0	20
8526	Do.	do.	do.	5	2 6	20
8527	Dombagahakele	do.	do.	11	1 29	20
8530	Paraketiyadeniya	do.	Deniya	1	3 4	10
8531	Galpothamanana	do.	do.	0	1 38	10
8532	Dehigasmulledeniya	do.	do.	2	1 31	10
8533	Etambagahalanda	do.	Jungle	9	2 14	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. L,749, W. P.

වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 24 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටුගේ ජනරාල්ගේ කාර්යාලයේදී.

කළු පාලමක් ආශ්‍රිතව උපරිප්පත්තුවක් වශයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිත සත්කම ඉඩම් ආශ්‍රිතව නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ මාර්තු මස 26 වෙනි දිනට සඳුදා දවල් 12ට සමහර කවිවෙරියේදී වෙන්දේසි කර විකුණනු ලබන හෝ නිවැරදි කරනු ලබන ප්‍රදේශයකි.

බස්නාහිර දිසාවේ කළු පාලමක් ඉදිරිපසින් පිහිටි කොට්ඨාසයේ පිහිටා තිබෙන නිම් කැබලි 41ක්.

සිතියම 6,197. ගම-පුනම්බුගොඩ.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අන්දම.	අක්කර මහත. සක මිල.	
				අ. රු. ප.	රු.
L 411	වත්තබොඩකුඹුර	මලුවරආරච්චිගේ සෙවිච්චිගාමි, එම සෙනෙට්ටුගේ සහ තවත්	කුඹුර	0	2 37 20
M 411	විදිපවලම්වවත්ත	කපුමාදුවආරච්චිගේ සෙනෙට්ටුගේ අප්පු සහ තවත්	පුරුණ ඉඩම මිව්ව	0	0 34 50
N 411	වත්තබොඩකුඹුර	රජසත්තක	මිව්ව	1	1 23 10
O 411	එම	කේ. ආච්චිගේ අප්පු, කපුමාදුවආරච්චිගේ හා සෙනෙට්ටුගේ සහ තවත්	කුඹුර	3	1 27 20
8518	විදිපවලදෙතිස	රජසත්තක	දෙතිස	3	0 30 10
P 411	බෝගහවත්ත	කපුමාදුවආරච්චිගේ ප්‍රේමච්චිගාමි, මලුවරආරච්චිගේ දෙන බස්නාහිර සහ තවත්	පුරුණ ඉඩම	1	3 17 50
Q 411	වෙලබොඩවත්ත	කඩවතකංකානගේ ලොව්ච්චිගාමි, කසපරමාදුවආරච්චිගේ දෙන එබ්බුගම සහ තවත්	එම	2	0 0 50
R 411	දෙල්ගහවත්ත නොහොත් මොරගහවත්ත	රිච්චිටකංකානගේ ලොව්ච්චිගාමි සහ තවත්	එම	0	0 16 50
S 411	දෙල්ගහවත්ත	කපුමාදුවආරච්චිගේ බිබානෝනාගාමි, මානගේ සේනානායක අප්පු සහ තවත්	එම	4	1 15 50
T 411	මොරගහවත්ත	රිච්චිටකංකානගේ ලොව්ච්චිගාමි සහ තවත්	එම	1	1 32 50
U 411	ගලබොඩවත්ත	මොනසිංගේ ඉසක්කාමි, සෙපරමාදුවආරච්චිගේ පුත්ච්චිගේ සහ තවත්	එම	1	0 11 50
U 411 1/2	කොංකහවත්ත	රිච්චිටකංකානගේ සල්මන් අප්පු	එම	0	1 18 50
V 411	ඉහලවත්ත	කපුමාදුවආරච්චිගේ ජිනිස් අප්පු සහ සෙපරමාදුවආරච්චිගේ හේගිරිස් අප්පු	එම	0	2 6 50
X 411	ගත්තවුල් නොහොත් දෙල්ගහවත්ත	සෙපරමාදුවආරච්චිගේ කොරගේලිය අප්පු සහ තවත්	එම	1	1 26 50
Y 411	කපුමාදුවආරච්චිගේ	කොච්චිගේ ආරච්චිගේ අන්දිරිස් අප්පු	කුඹුර	0	2 37 20
Z 411	කපුමාදුවආරච්චිගේ	මල්ලිකාගේ සිසිලියා අප්පු	එම	2	1 0 20

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	අක්කර	
				මහක. අ. රු. ප.	සක මිල. රු.
A 412	කපුඳලමුල්ල අඹුර	කේ. අලියන්අප්පු, සෙසරමාදුආරච්චි	කුඹුර	2 3 17	20
B 412	එම	මානගේ දේවතම් සහ තවත්	එම	2 0 4	20
8521	ආසියකන්දෙකැලේ	රුජසන්තක	කැලේ	47 1 30	40
C 412	වත්තබොඩකුඹුර	දෙව් ගෙනදික් සෙසෙවිරත්තගේ	කුඹුර	1 0 24	20
D 412	එම	උරුමක්කාරගේ	එම	0 3 1	20
F 412	ඇවෝරුප්පුකුඹුර	මල්ලිකාගේ සිඤ්ඤාඅප්පු	එම	3 0 23	20
G 412	එම	රුජසන්තක	එම	0 2 16	10
H 412	එම	සෙසරමාදුආරච්චිගේ පිරිස්අප්පු සහ තවත්	එම	1 0 34	20
I 412	එම	කපුමාදුආරච්චිගේ පොරෝලියඅප්පු සහ දෙව් දව්න් ද අල්විස් විදාන ආරච්චි	එම	2 0 29	20
J 412	එම	එම	එම	1 2 8	20
K 412	එම	රුජසන්තක	දෙකිය	1 2 26	10
L 412	එම	සෙසරමාදුආරච්චිගේ පොරෝලිය අප්පු සහ තවත් අය	කුඹුර	2 0 8	20
M 412	එම	රුජසන්තක	දෙකිය	0 1 5	10
N 412	එම	මලුවරආරච්චිගේ සෙවිච්චිගාමි, සෙසරමාදුආරච්චිගේ කේශිරිස්අප්පු සහ තවත්	කුඹුර	1 2 19	20
P 412	එම	මලුවරආරච්චිගේ බස්නියන්අප්පු	එම	3 0 24	20
Q 412	එම	මලුවරආරච්චිගේ පොරෝලියඅප්පු සහ එම කේශිරිස්අප්පු	එම	1 0 39	20
8524	ඇවෝරවෙල නොහොත් මලබොඩගේන	රුජසන්තක	කැලේ	45 3 22	20
T 412	කහවගගදෙකියකුඹුර	එම	පහන් බිම	6 2 16	10
8525	දෙමුගහගේනලන්ද	එම	කැලේ	6 2 0	20
8526	එම	එම	එම	5 2 6	20
8527	දෙමුගහකැලේ	එම	එම	11 1 29	20
8530	පරකැව්ගෙදෙකිය	එම	දෙකිය	1 3 4	10
8531	ගල්පොතමානාන	එම	එම	0 1 38	10
8532	දෙකියප්පුල්ලදෙකිය	එම	එම	2 1 31	10
8533	ඇවම්බගලන්ද	එම	කැලේ	9 2 14	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනරුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපද්වේනලන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාව ලෙස,
 ජ. නොඑල් වාකර්,
 මහසෙනෙකාරිස් වමික.

No. 1,750, w. P.

Colonial Secretary's Office,
 Colombo, January 24, 1900.

ON Tuesday, March 20, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 19. Village—Ganihigama.
 Claimant—Crown.

Lot.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
			A.	R. P.	
98	Horakanda and Kekirihenkanda	Jungle to be reserved	29	3 0	—
99	Korakandawatta	Claimant—Ilandaridewage Koranisa. Cocoanut 5 years old	1	0 0	15 0
L 35	Hondaporagahawatta	Claimant—Ilandaridewage Kiri Baba. Cocoanut 6 years old and arecanut 22 years	0	0 20	15 0
100	Do.	20 cocoanut plants 6 years old and 3 jak trees	0	3 30	15 0
101	Do	A few arecanut trees	0	0 37	20 0
102	Hondaporagahawatta alias Horakanda	A clump of arecanut trees	0	1 28	20 0
M 35	Hondaporagahawatta	One cocoanut tree and 6 arecanut trees	0	1 19	20 0
N 35	Do.	Forty arecanut trees	2	0 12	20 0
O 35	Hondaporagahawatta	Claimant—I. Pilochechiya and others. Garden	0	1 29	20 0

Lot.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.	
			A.	R. P.	Rs.	c.
		Claimant—Ilandaridewage Kiri Baba.				
103	Hondaporagahawatta	30 cocoanut plants	1	1 10.	20	0
		Claimant—Ilandaridewage Piloehchiya.				
104	Kekirihenkanda <i>alias</i> Jambughawatta	Garden	0	2 25	20	0
		Claimant—Kiriporuge Utiya.				
105	Kekirihenkanda	Garden	0	3 22	20	0
		Claimant—Ilandaridewage Sinchiya.				
P 35	Kekirihenkandu	A clump of arecanut trees	0	0 33	15	0
		Claimant—Crown.				
106	Kekirihenkanda	Jungle	0	1 28	30	0
		Claimant—Kiriporuge Utiya.				
Q 35	Kekirihenwatta <i>alias</i> Kelagahawatta	Garden	1	2 25	25	0
		Claimant—Ilandaridewage Koranisa.				
107	Kekirihenkanda <i>alias</i> Kahatagahawatta	Garden	0	2 0	15	0
		Claimant—Ilandaridewage Sinchiya.				
108	Kekirihenkanda <i>alias</i> Kapugewatta	Garden	0	2 30	20	0
		Claimant—Banpatidewage Karamanisa.				
109	Kelagahawatta	Garden	0	1 32	15	0
		Claimant—Ilandaridewage Sinchiya.				
110	Kekirihenkandewatta	Garden	4	1 10	25	0
111	Do.	Young cocoanut	0	2 20	15	0
		Claimant—Kiriporuge Babanisa.				
112	Kekirihenkandewatta <i>alias</i> Annasi-	Five old jak trees and arecanut trees	0	0 30	15	0
113	Kekirihenkandewatta	Garden	0	1 32	25	0
		Claimant—Ilandaridewage Sinchiya.				
114	Kekirihenkandewatta <i>alias</i> Kahatagawatta	Garden	1	2 13	20	0
		Claimant—Ilandaridewage Philippuwa.				
R 35	Kajugahawatta	Three old jak trees	0	0 30	15	0
		Claimant—Kiriporuge Babanisa.				
115	Kekirihenkanda	Jak trees 20 years old	1	0 35	10	0
		Claimant—I. Philippuwa.				
S 35	Kajugahawatta	Six cocoanut and arecanut plants	0	3 4	15	0
		Claimant—K. Babanisa.				
116	Kekirihenkand <i>alias</i> Annasikotuwe-		0	3 6	10	0
		Claimant—Ilandaridewage Sinchiya.				
117	Kekirihenkanda or Galabodawatta	Young cocoanut	0	3 30	15	0
118	Kekirihenkanda	Two old jak trees	0	2 32	15	0
		Claimant—Welimunidewage Siyadorisa Veda.				
119	Kekirihenkanda <i>alias</i> Galabodawatta	Garden	2	0 10	15	0
		Claimant—Crown.				
120	Dambakanda	Jungle to be reserved	17	1 0	—	
		Claimant—Ilandaridewage Podia.				
121	Dambakanda	Garden	0	1 7	15	0
		Claimant—D. Karamanis and another.				
122	Dumbakanda	Young cocoanut	0	2 26	12	50
		Claimant—Ilandaridewage Davitha.				
123	Dambakanda <i>alias</i> Kelagahawatta	Young cocoanut	0	2 2	12	50
124	Do.	Four old jak trees to be reserved	1	0 30	—	
		Claimant—Kalanchidewage Sinchiya.				
125	Dambakanda	Four cocoanut plants	0	0 35	20	0
		Claimant—Crown.				
126	Dambakanda	Jungle	0	1 3	20	0
		Claimant—Ilandaridewage Podia.				
127	Dambakanda <i>alias</i> Galabodawatta	Garden	0	3 2	15	0
		Claimant—Manandewage Thonchiya.				
128	Dambakanda	Garden	0	3 12	15	0
		Claimant—K. Piloehchiya				
129	Udutollakandewatta	Garden	0	0 16	15	0
		Claimant—Crown.				
130	Udutollakandekela	Bata jungle	7	0 0	35	0
		Claimant—I. Sinchiya.				
T 35	Kahatagahawatta	Garden	1	2 32	20	0
U 35	Do.	do.	0	1 20	15	0
		Claimant—Alutjeje Thelenis Appu.				
V 35	Kelagahawatta	Garden	0	1 33	15	0
		Claimant—Kadinappuli Radage Lotchiya.				
W 35	Galagawakumburegodella	One old cocoanut tree 25 years old (rock)	0	0 2	10	0

Lot.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre Rs. c.
			A.	R. P.	
Claimant—Ilandaridewage Kiri Baba and others.					
X 35	Hondaporagahakumbura and Dangahakumbura	Paddy field	9	1 10	100 0
Claimant—Ilandaridewage Esa and others.					
Y 35	Delgahakumbura, Weralugahakumbura, &c.	Paddy field	19	1 10	50 0
Z 35	Do.	do.	0	1 13	50 0
A 36	Maragahakumbura	do.	0	1 28	50 0
B 36	Do.	do.	1	1 34	50 0
Claimant—Manandewage Esa and others.					
C 36	Madagahakumbura, Kajugahakumbura, and Pangahakumbura	Paddy field	9	1 35	50 0
D 36	Do.	do.	0	1 35	50 0
Claimant—Ilandaridewage Esa and others.					
E 36	Keengahakumbura and Ratmalgahakumbura	Paddy field	16	3 10	50 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,750, W. P.

වෂ් 1900 ක්වු ජනවාරි මස 24 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

සේනාධිපතිවරයාගේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂ් 1900 ක්වු මාර්තු මස 20 වෙනි දිනවූ අගහරුවාදා දවස 12ව කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන ප්‍රදේශය වූයේ පහත පරිදි ය.

සිවියම 19. ගම්—ගනිතිගම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසියම්.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල රු.
98	හොරකන්ද සහ කැකිරිගේත්ත	ආණ්ඩුව	කැලේ (ගහනම්)	29 3 0	—
99	හොරකන්දවත්ත	ඉලන්දුරිදේවගේ කොර නිසා	5 අවුරුදු වගස් පොල්	1 0 0	15
L 35	හොරපොරගහවත්ත	ඉලන්දුරිදේවගේකිරිබඩා	6 අවුරුදු වගස් පොල් සහ පුවක්	0 0 20	15
100	එම	එම	6 අවුරුදු වගස් පොල් ගස් 20 සහ කොස් ගස් 3ක්	0 3 30	15
101	එම	එම	පුවක්ගස් සවල්පයක්	0 0 37	20
102	හොරපොරගහ වත්ත හෝ හොත් හොරකන්ද	එම	එම	0 1 28	20
M 35	හොරපොරගහ වත්ත	එම	පුවක්ගස් 6, 1 පොල් ගහසි	0 1 19	20
N 35	එම	එම	පුවක්ගස් 40	2 0 12	20
O 35	එම	ඉ. පිලෝවිලියා සහ තවත්	වගාව	0 1 29	20
103	එම	ඉලන්දුරිදේවගේ කිරිබඩා	පොල්ගස් 30	1 1 10	20
104	කැකිරිගේත්තකන්ද හෝ හොත් ජම්බුගහවත්ත	ඉලන්දුරිදේවගේ පිලෝ විලියා	වගාව	0 2 25	20
105	කැකිරිගේත්තකන්ද	කිරිපෝරුගේ උවියා	එම	0 3 22	20
P 35	එම	ඉලන්දුරිදේවගේ සිත්වියා	පුවක්ගස් සවල්පයක්	0 0 33	15
106	එම	ආණ්ඩුව	කැලේ	0 1 28	30
Q 35	කැකිරිගේත්තවත්ත හෝ හොත් කැලගහවත්ත	කිරිපෝරුගේ උවියා	වගාව	1 2 25	25
107	කැකිරිගේත්තකන්ද හෝ හොත් කහවගහවත්ත	ඉලන්දුරිදේවගේ කොර නිසා	එම	0 2 0	15
108	කැකිරිගේත්තකන්ද හෝ හොත් පුළුගේවත්ත	ඉ. සිත්වියා	එම	0 2 30	20
109	කැලගහවත්ත	රත්තනිදේවගේ කරමානිසා	එම	0 1 32	15
110	කැකිරිගේත්තකන්දවත්ත	ඉ. සිත්වියා	එම	4 1 10	25
111	එම	එම	පැලවගාව	0 2 20	15
112	කැකිරිගේත්තකන්ද වත්ත හෝ හොත් අත්තාසිකෝ වුවේ වත්ත	කිරිපෝරුගේ බඩානිසා	ලොකු කොස්ගස් 5ක් සහ පුවක්	0 0 30	15
113	කැලගේත්තකන්ද වත්ත	එම	වගාව	0 1 32	25
114	කැකිරිගේත්තකන්දවත්ත හෝ හොත් කහවගහ වත්ත	ඉලන්දුරිදේවගේ සිත් වියා	එම	1 2 13	20

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවකු.	අන්දම.	මහත.		අක්කර	
				අ. රු. ප.	රු.	මුල.	
R 35	කපුගහවත්ත	ඉ. පිලිප්පුවා	ලොකු කොස්ගස් 3ක්	0	0	30	15
115	කැකිරිගේත්තන්ද	කී. බබානිසා	හේන	1	0	35	10
S 35	කපුගහවත්ත	ඉ. පිලිප්පුවා	පොල්පැල 6 සහ පුවක්	0	3	4	15
116	කැකිරිගේත්තන්ද නොහොත් අත්තාසිකොටු මේ වත්ත	කිරිපොරුගේ බබානිසා	හේන	0	3	6	10
117	කැකිරිගේත්තන්ද නොහොත් ගලබොඩවත්ත	ඉගන්දරිදේවගේ සිත්තිසා	පැලවතාව	0	3	30	15
118	කැකිරිගේත්තන්ද	ඉගන්දරිදේවගේ පො.සී.සා	ලොකු කොස්ගස් 2ක්	0	2	32	15
119	කැකිරිගේත්තන්ද නොහොත් ගලබොඩවත්ත	වැලිවුනිදේවගේ සිහඬු පසා වෙදු	වගාව	2	0	10	15
120	දඹකන්ද	ආණ්ඩුව	කැලේ (ගහනම්)	17	1	0	—
121	එම	ඉගන්දරිදේවගේ පො.සී.සා	වගාව	0	1	7	15
122	එම	සී. කරමානිසා සහ තවත්	පැලවතාව	0	2	26	12.50
123	දඹකන්ද නොහොත් කැල ගහ වත්ත	ඉගන්දරිදේවගේ දුම්පා	එම	0	2	2	12.50
124	එම	එම	ලොකු කොස්ගස් 4 (ගහනම්)	1	0	30	—
125	දඹකන්ද	කලත්තිදේවගේ සිත්තිසා	ලොකු පොල්ගස් 4ක්	0	0	35	20
126	එම	ආණ්ඩුව	කැලේ	0	1.	3	30
127	දඹකන්ද නොහොත් ගල බොඩවත්ත	ඉගන්දරිදේවගේ පො.සී.සා	වගාව	0	3	2	15
128	දඹකන්ද	මානන්දේවගේ තො.නි.සා	එම	0	3	12	15
129	උඩුකොල්ලකන්දේ වත්ත	ක. පිලොවිතිසා	එම	0	0	16	15
130	උඩුකොල්ලකන්දේ කැලේ	ආණ්ඩුව	බටකැලේ	7	0	0	30
T 35	කහවගහවත්ත	ඉ. සිත්තිසා	වගාව	1	2	32	20
U 35	එම	එම	එම	0	1	20	15
V 35	කැලගහවත්ත	අළුතගේ හෙලනිස්අපු	එම	0	1	33	15
W35	ගලගාවාකුඹුර ගොඩැල්ල	ක. ලෝවිතිසා	25 අවුරුදු වසස් පොල්ගස් 1ක්	0	0	2	10
X 35	හොඳපොරගහකුඹුර සහ දත්ගහකුඹුර	ඉගන්දරිදේවගේ කීරි බබා සහ තවත්	කුඹුර	9	1	10	100
Y 35	දෙල්ගහකුඹුර, වෙරළගහ කුඹුර සහ තවත්	ඉගන්දරිදේවගේ ඉසා සහ තවත්	එම	19	1	10	50
Z 35	එම	එම	එම	0	1	13	50
A 36	මාරගහකුඹුර	එම	එම	0	1	28	50
B 36	එම	එම	එම	1	1	34	50
C 36	මදගහකුඹුර, කපුගහකුඹුර සහ පත්ගහකුඹුර	මානන්දේවගේ ඉසා සහ තවත්	එම	9	1	35	50
D 36	එම	එම	එම	0	1	35	50
E 36	කීනගහකුඹුර සහ රත්මල් ගහකුඹුර	ඉගන්දරිදේවගේ ඉසා සහ තවත්	එම	16	3	10	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගේ ලිපිනයක් සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ ඔස්සාහි රේසාවේ ආණ්ඩුවේ වංශාසිපති ඒජන්සිවරුන්ගේ සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමහලයේගේ අඤ්චලය,
 ජ. නොඑල් මාකර්,
 මහසෙනෙවිගාර්ස් විමල.

No. 1,751, W. P.

Colonial Secretary's Office,
 Colombo, January 25, 1900.

ON Tuesday, March 20, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price	
				A. R. P.	Rs.		
1692	Batepola	Dankanatteowita	Hettiarachchige Sinchihamy	0	1	32	15
1696	Do.	Hikgahakanatta	Wipola Patiranehelage Poloris Appu	0	2	31	20
Preliminary plan 7,059. Situation—Meda pattu of Siyane korale.							
6485	Mawatagama	Halgahalanda	Hudahinge Suwaris and Selan Appu	0	2	31	20
6489	Do.	do.	Bamunuachchige Harmanis Appu	0	3	32	20
6491	Do.	do.	Hudahinge Suwaris and Selan Appu	0	1	30	20
6493	Do.	do.	Hudahinge Baronchi Appu	0	3	29	20
6494	Do.	do.	do.	0	1	4	20
6495	Do.	do.	Hudahinge Sinno Appu	1	3	13	20

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
F 417	Galahitiyawa	Preliminary plan 7,826. Situation— Millagahawatta	Ragam pattu of Alutkuru korale. Don Marthelis Retnasekara, Vidane-arachchi	0	1 17	20
6411	Homagama	Preliminary plan 8,461. Situation— Polgasmewatta	Palle pattu of Hewagam korale. Kuruppuachchige Tikonis Appu	2	1 9	20
17	Veralugampola	Preliminary plan No. 7,470. Situation— —	Gangaboda pattu of Siyane korale. Ranasinachchige Babanis and Nicholas Appu	1	0 0	15
21	Do.	Galpottakumbura	Marasinachchige Piloris	0	0 12	15
26	Do.	Kobomellagahakumbura	R. Babanis, Nicholas, Salman, and Allis	1	0 30	15
G 641	Mawatagama	Preliminary plan 9,971. Situation— —	Meda pattu of Hewagam korale. Don Charles Amerasekera	2	1 19	80

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,751, W. P.

මේ 1900 ක්වු ජනවාරි මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස් උත්තාන්සේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මේ 1900 ක්වු මාර්තු මස 20 වෙනි දින වූ අගහරුවාද දවල් 12ට කොළඹ කවිවෙරිදේදී වෙන්දේසිකර විකුණනවට යෙදෙනවා ඇත.

සිතියම 7,059. පිහිටීම—මැදපත්තුව, සියනැකෝරලේ.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිය කිසිවක.	අක්කර මහත.		අක්කර මහ මිල.
				අ. රු. ප.	රු.	
1692	බටපොල	දත්තකන්තම්වට	කෙටිපිආරම්භයේ සිත්තිසාම්	0	1 32	15
1696	එම	හික්කකන්තන්ත	විපොලපතිරන්තැනලොගේ පොලොව්ස්දප්පු	0	2 31	20
6485	මාවකගම	සිතියම 8,483. පිහිටීම—හේවාගම්කෝරලේ පල්ලේපත්තුව. ගල්ගහලන්ද	හුදකිත්තේ සුවාරිස් සහ සෙලන් අප්පු	0	2 31	20
6489	එම	එම	බවුහුආම්භයේ හර්මානිස්දප්පු	0	3 32	20
6491	එම	එම	හුදකිත්තේ සුවාරිස් සහ සෙලන් අප්පු	0	1 30	20
6493	එම	එම	හුදකිත්තේ බාරෙන්නිඅප්පු	0	3 29	20
6494	එම	එම	එම	0	1 4	20
6495	එම	එම	හුදකිත්තේ සිංකෝදප්පු	1	3 13	20
F 417	ගලකිටියාව	සිතියම 7,826. පිහිටීම—රුගම්පත්තුව, අරන්කුරුකෝරලේ. මල්ලගහවත්ත	දොන් මර්නෙලිස් රත්නසේකර වි. ආ.	0	1 17	20
6411	හෝමගම	සිතියම 8,461. පිහිටීම—හේවාගම්කෝරලේ පල්ලේපත්තුව. පොල්ගස්මුවත්ත	කුරුප්පුආම්භයේ නිකෝනිස්දප්පු	2	1 9	20
17	වෙරළගම්පොල	සිතියම 7,470. පිහිටීම—සියනැකෝරලේ ගහබොවටත්තුව. —	රනසිංආම්භයේ බබානිස් සහ නිකුල්ස්දප්පු	1	0 0	15
21	එම	ගල්පොත්තේ කුඹුර	ලියංදැස්මියේ පිලෝව්ස්	0	0 12	15
26	එම	කොබොමැල්ලගහකුඹුර	ර. බබානිස් සහ තවත්	1	0 30	15
G 641	මාවකගම	සිතියම 9,971. පිහිටීම—හේවාගම්කෝරලේ මැදපත්තුව. රිච්ගහවත්ත	දොන් මාර්ලස් අමරසේකර	2	1 19	80

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ් උත්තාන්සේගේද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ ආණ්ඩුවේ වංශාධිපති ඒජන්ත උත්තාන්සේගේද දැනගනවට පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානවත්තන්සේගේ ආඥාව ලෙස,
ජී. නොඑල් වාකර්,
මහසෙනෙවුකාරිස් මමිහ.

No. 1,752, W. P.

Colonial Secretary's Office,
Colombo, January 28, 1900.

ON Friday, March 23, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, or the terms authorized by Government.

Nine allotments of land situated in the Negombo District of the Western Province.

Preliminary plan 10,202. Situation—Hapitigam korale.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs. c.	
7440	Bokalagama	Moragahalanda	Jungle	3	3 23	20 0

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
		Preliminary plan 907.	Situation—Hapitigam korale.			
G 287	Halloluwa	Delgahawatta	Old coccoanut	12	2 13	39 50*
G 287 $\frac{1}{4}$	Do.	Kandabodawatta	Garden	0	3 31	300 0
G 287 $\frac{1}{2}$	Do.	Welabodawatta	do.	2	0 20	300 0
G 287 $\frac{3}{4}$	Do.	Deniyakumbura	Paddy field	0	2 15	3 50*
S 529	Horagasmulla	Preliminary plan 9,063.	Situation—Alutkuru korale north. Wekadagodella	0	0 24	10 0
7100	Mabodala	Preliminary plan 3,440.	Situation—Alutkuru korsle north. Horagahalanda	0	3 25	20 0
F 135	Kurana	Preliminary plan 2,905.	Situation—Alutkuru korale north. Field	0	1 10	10 0
K 206	Bombugammana	Preliminary plan 588.	Situation—Alutkuru korale north. Wewakumburapillewa	0	2 32	15 0

* Fees due for certificate of quiet possession.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,752, W. P.

වම් 1900 ක්වු ජනවාරි මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීන්ගේ කන්තෝරුවේදීය.

වස්තාභි රිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ මිසින මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු මාර්තු මස 23 වෙනි දිනවු සිකුරාදා දවල් 12ව පමණ කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් තිත්දුකර දෙන්නට යෙදෙනවා ඇත.

වස්තාභි රලාගේ මිහවු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 9ක්.

සිතියම 10,202. ගම—බෝකලගම, හාපිටිගමකෝරලේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.	අක්කර
				අ. රු. ප.	සක මිල.
				රු. ශ.	රු. ශ.
7440	මොරගහ ලත්ද	ආණ්ඩුව	කැලේ	3 3 23	20 0
G 287	දෙල්ගහවත්ත	සිතියම 907. ගම—කල්මඩව.	පරණ වගාව	12 2 13	39 50*
G 287 $\frac{1}{4}$	කන්දබොඩ වත්ත	ල. කරණිස් සහ තවත්	වගාව	0 3 31	300 0
G 287 $\frac{1}{2}$	වෙලබොඩවත්ත	ල. අල්ලීස්අප්පු		2 0 20	300 0
G 287 $\frac{3}{4}$	දෙතියේ කුඹුර	ල. හෙරත්සිංකෝ සහ තවත්	ඵම කුඹුර	0 2 15	3 50*
S 529	වැකඩ ගොඩැල්ල	සිතියම 9,063. —ගමකොරගස්වුල්ල, රතුරු අවන්කුරුකෝරලේ. සවරියෙල් දරිපු කොස්ගස් 4ක් ඇති අයිතිකම කියා තිබෙන ඉඩම		0 0 24	10 0
7100	හොරගහලත්ද	සිතියම 3,440. මාවොදල. දෙත් අල්ලීස් රහසිංහ ම. අ. කැලේ		0 3 25	20 0
F 135	—	සිතියම 2,905. ගම—කුරන. ප. මැනුගෙල් තෝනිස්	කුඹුරක්	0 1 10	10 0
K 206	වැවකුඹුර පිල්ලාව	සිතියම 588. ගම—බෝමුගමමහ බස්නියන්ප්‍රනාන්දුගේ උරුමක් කාරගෝ	දෙතිය	0 2 32	15 0

* සහතික පත්‍රයකට ගෙවියයුතු මුදල.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පකරුල්ලත්තාන්සේගෙන්ද, මිසිනමේ කොන්දේසි ගැණ බස්තාභි රිසාවේ ආණ්ඩුවේ වංශාධිපති ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ජ. තොළල් වාකර්,
මහසෙනෙවුකාරීන් වහන්ස.

No. 1,753, W. P.

Colonial Secretary's Office,
Colombo, January 29, 1900.

ON Friday, March 23, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 19. Village—Ganihigama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
F 36	Kahatagahawatta, Kapuge-watta, &c.	Ilandaridewage Sinchiya and others	Old garden	11	0 17	100 0
G 36	Dunumadalagahawatta	Manandewage Esa and others	do.	0	0 29	100 0
H 36	Nindekumburawanata <i>alias</i> Kelagahawatta	Kadinappuli Radage Lotchiya and others	Ten cocoanut plants 6 years old, in bearing	0	1 27	15 0
I 36	Dunumadalagahawatta, Kahatagahawatta, Mahabaduwatta, Kelagahawatta, Kon-gahawatta, &c.	Ilandaridewage Esa and others	Old garden	95	0 0	100 0
J 36	Hondaporagahawatta	Ilandaridewage Sinchia and others	do.	13	2 10	100 0
K 36	Maragahakumburagodella	Kalanchidewage Lamela	Two jak trees	0	0 3	15 0
L 36	Marawepansalakumbura-owita	Marawe pansala	Owita	0	0 10	15 0
M 36	Marawepansalakumbura	do.	Paddy field	1	2 2	50 0
N 36	Maragahaowita	I. Domma and another	Owita	0	1 12	15 0
O 36	Hondaporagahakumburawanatewatta	I. Kiribaba and others	Three cocoanut trees 30 years old	0	0 7	15 0
P 36	Hondaporagahakumburakamatha	Ilandaridewage Kiribaba and others	Threshing floor	0	0 7	15 0
Q 36	Kahatagahawatta, Jambagahawatta, Makulugahawatta	Ilandaridewage Philippuwa and others	Old garden	63	3 12	100 0
R 36	Hondaporagahakumburakamatha	Kiriporuge Poddi and others	Threshing floor	0	0 4	15 0
S 36	Jambugahakumburekamatha	Kiriporuge Karanisa	do.	0	0 6	15 0
T 36	Yaturukumbura	Asurappuli Radage Nanda and others	do.	0	0 15	15 0
U 36	Eriyagahakumburewanatha	Ilandaridewage Thelenisa and others	Owita land	0	2 20	15 0
131	Nindehenwatta <i>alias</i> Kahatagahawatta	Ilandaridewage Sinchiya and another	Young cocoanut Garden	0	3 0	15 0
132	Nugagahawatta	Kalanchidewage Juwanisa	do.	1	0 18	20 0
133	Do.	do.	do.	0	0 26	15 0
134	Do.	Kalanchidewage Sanchia	Young cocoanut	4	1 35	15 0
135	Kahatagahawatta	Ilandaridewage Thelenisa	Garden	1	0 0	20 0
136	Do.	Talapitiwahunpurage Migotchy	Five cocoanut plants 6 years old	0	2 9	15 0
137	Do.	I. Thelenisa	A few arecanut trees	2	3 0	12 50
V 36	Do.	I. Baba and others	Old garden	8	1 27	50 0
138	Dambagahlanda or Timbirigahlanda	Crown	Jungle	0	3 20	30 0
139	Patagiwatta <i>alias</i> Dambagahalandewatta	Ilandaridewage Baba	Garden	2	3 23	15 0
W 36	Timbirigahakele <i>alias</i> Gallenewatta	Godellewattage Ranhami	Jungle	1	1 22	30 0
X 36	Gallenewatta	do.	Young cocoanut, jak, and arecanut trees	1	2 0	15 0
Y 36	Do.	do.	Jungle	4	2 20	30 0
140	Kahatagahawatta	T. Migotchy and others	Cocoanut, jak, & arecanut trees 8 years old	1	36	15 0
141	Do.	do.	Cocoanut, jak, & arecanut trees 6 years old	2	2 28	15 0
141½	Do.	Kiriporuge Penisa	Young cocoanut	2	3 17	15 0
Z 36	Do.	T. Migotchy and another	Garden	0	2 0	15 0
A 37	Weligodawatta	I. Baba Veda	Old garden	0	0 30	30 0
B 37	Kahatagahawatta	G. Ranhami and others	do.	15	0 16	100 0
C 37	Gallenewatta	Kiriporuge Penisa	Cocoanut 5 years old and 1 jak tree 25 years old	2	3 28	15 0
D 37	Do.	G. Ranhami and another	Cocoanut and jak trees 5 years old	0	2 13	15 0
E 37	Do.	do.	do.	2	2 4	15 0
F 37	Do.	G. Ranhami	Chena	9	3 37	30 0
G 37	Do.	do.	Old garden	0	3 28	15 0
H 37	Galabodawatta	do.	Young cocoanut	0	2 5	15 0
I 37	Do.	do.	do.	1	1 30	15 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

C 3*

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මසය, අ. රු. ප.	අක්කර සක මිල. රු.
F 37	ගල්ලවෙත් වත්ත	ගො. රත්නාමි	සේන	9 3 37	30
G 37	එම	එම	පරණ වගාව	0 3 28	15
H 37	ගලබොඩවත්ත	එම	පැල වගාව	0 2 5	15
I 37	එම	එම	එම	1 1 30	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තයන්ගේ ප්ලාන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාතිර දිසාමේ ආණ්ඩුවේ වංශාධිපති ඒජන්තවරයාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුඟර ආණ්ඩුකාර උතුමානත්වගන්සේගේ ආඥාව ලෙස,
 ජ. නොඑල් වාකර,
 මහසෙනෙකාරිප් වමිස.

No 1,754, w. P.

Colonial Secretary's Office,
 Colombo, February 4, 1900.

ON Tuesday, March 27, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 19. Village—Ganihigama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.	
				A. R. P.	Rs. c.		
J 37	Galabodawatta	Godellawattage Ranhami	Cocoanut and jak 4 years old	0	2 31	15	0
K 37	Gallenewatta	G. Welun Appu	Garden	1	3 10	15	0
L 37	Do.	do.	Young cocoanut	0	1 10	15	0
142	Niyandagalawatta	Giridarage Hendrik Appu	do.	0	3 30	15	0
143	Do.	do.	Garden	0	2 2	15	0
144	Hellehenewatta	G. Welun Appu and another	do.	0	1 32	15	0
145	Hikgahalanda	Crown	Low jungle	9	2 15	30	0
147	Hikgahalandewatta alias Hellehenewatta	Godellewattage Baba Appu	Garden	0	1 0	15	0
148	Hellehenawatta	Giridarage Punchi Appu	Young cocoanut	0	0 23	15	0
149	Hikgahalandewatta alias Kahatagahawatta	Godellewattage Sardiel Appu	Garden	0	2 24	15	0
M 37	Kahatagahawatta, Dunumadagalawatta, and several others	Atakorlage Baba Appu and others	Old garden	44	2 30	100	0
O 37	Hikgahawatta alias Kahatagahawatta	Ilandaridewage Emanira	Chena	0	1 18	12	50
P 37	Alutapallewatta	Ilandaridewage Babanisa	Garden	0	3 10	15	0
Q 37	Kahatagahawatta	Ilandaridewage Podda	Old garden	0	2 21	15	0
R 37	Do.	do.	Garden	2	1 30	15	0
S 37	Kelagahawatta	Atukoralage Dionis Appu	Young cocoanut	0	3 4	15	0
T 37	Labapuwatta	Atukoralage Baba Appu	do.	0	1 31	15	0
U 37	Do.	do.	Old garden	0	3 25	20	0
V 37	Kelagahawatta	I. Lawarisa and another	do.	0	1 8	15	0
W 37	Kahatagahawatta	do.	Young cocoanut	0	1 0	15	0
X 37	Do.	G. Macha and others	do.	0	1 10	15	0
Y 37	Do.	Ellewalage Dinesa	do.	0	2 0	15	0
Z 37	Millagahawatta	G. Macha and others	Old garden	0	1 30	15	0
A 38	Kelagahawatta	Kadinapuli Radage Lotchiya and another	Garden	1	1 38	15	0
B 38	Moragahalandewatta	Atukoralage Adonis Appu and another	Old garden	1	2 22	20	0
C 38	Pingwatta	Koratota Unnanse	Garden	0	1 26	15	0
D 38	Kelagahawatta	Kadinappuli Radage Lotchia and another	Young cocoanut	0	2 39	15	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
 E. NOEL WALKER,
 Colonial Secretary.

No. 1,754, w. P.

වමී 1900 ක්වු පෙබරවාරි මස 4 වෙනි දින කොළඹ මහසෙනෙකාරිප්ලාන්කාන්සේගේ කන්තෝරුවේදීය.

බස්නාතිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාන්සේ විසින් මෙහි සහන සඳහන්වෙන ආණ්ඩුව සහ ගස ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්ලාන්කාන්සේ වමී 1900 ක්වු මාර්තු මස 27 වෙනි දිනවු අඟහරුවාද දවල් 12ට කොළඹ කම්මේරිසේදී වෙස්දේසිකර විකුණත්ව යෙදෙනවා ඇත.

සිතියම 19. ගම—ගනිහිගම.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මසය, අ. රු. ප.	අක්කර සක මිල. රු.
J 37	ගලබොඩවත්ත	ගොඩැල්ලවත්තගේ රංගාමි	4 අවුරුදු වයස් පොල් සහ කොස්	0 2 31	15

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියව්නා.	අත්දම.	අක්කර මහක.		අක්කර සහ මිල.
				අ. රු. ප.	රු.	
K 37	ගල්ලගේ වත්ත	ගො. වෙළුන්අපු	වගාව	1	3 10	15
L 37	එම	එම	පැලවගාව	0	1 10	15
142	නියදගලවත්ත	ගිරිදරගේ හෙත්පික්අපු	එම	0	3 30	15
143	එම	එම	වගාව	0	2 2	15
144	කැල්ලගේවත්ත	ගො. වෙළුන්අපු සහ කෙනෙක්	එම	0	1 32	15
145	සික්කලන්ද	ආණ්ඩුව	ලද කැලෑව	9	2 15	30
147	සික්කලන්දේවත්ත නොහොත් ගැල්ලගේවත්ත	ගොඩැල්ලවත්තගේ බඩාඅපු	වගාව	0	1 0	15
148	කැල්ලගේවත්ත	ගිරිදරගේ පුත්චිඅපු	පැලවගාව	0	0 23	15
149	සික්කලන්දේවත්ත නොහොත් කහවගවත්ත	ගොඩැල්ලවත්තගේ සර්දි ගෙල් අපු	වගාව	0	2 24	15
M 37	කහවගවත්ත දුනුමදල ගවත්ත සහ තවත්	අතුකෝරලගේ බඩාඅපු සහ තවත්	පරණ වගාව	44	2 30	100
O 37	එම	ඉලන්දරිදේවගේ මානිසා	එම	0	1 18	12-50
P 37	අඵතපල්ලේවත්ත	ඉ. බඩානිසා	වගාව	0	3 10	15
Q 37	කහවගවත්ත	ඉ. පොඩ්ඩා	පරණ වගාව	0	2 21	15
R 37	එම	එම	වගාව	2	1 30	15
S 37	කැලගවත්ත	අතුකෝරලගේ දියෝතිස් අපු	පැල වගාව	0	3 4	15
T 37	ලබාපුවත්ත	අ. බඩාඅපු	එම	0	1 31	15
U 37	එම	එම	පරණ වගාව	0	3 25	20
V 37	කැලගවත්ත	ඉ. ලවරිසා සහ තවත්	එම	0	1 8	15
W 37	කහවගවත්ත	එම	පැල වගාව	0	1 0	15
X 34	එම	ගො. මවා සහ තවත්	එම	0	1 10	15
Y 37	එම	ඒ. දිනෙසා	එම	0	2 0	15
Z 37	මිල්ලගවත්ත	ගො. මවා සහ තවත්	පරණ වගාව	0	1 30	15
A 38	කැලගවත්ත	කිදිනපුලුරිදගේ ලොවිච්චා සහ තවත් කෙනෙක්	වගාව	1	1 38	15
B 38	මොරගලන්දේවත්ත	අ. අපේතිස්අපු සහ තවත්	පරණ වගාව	1	2 22	20
C 38	පිංවත්ත	කොරකොට උත්තාත්තේ	වගාව	0	1 26	15
D 38	කැලගවත්ත	ක. ලොවිච්චා සහ කෙනෙක්	පැල වගාව	0	2 39	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්පනරුල්ලන්තාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාතිර් දිසාවේ ආණ්ඩුවේ වංශාධිපති ඒජන්තරුල්ලන්තාත්තේගෙන්ද දැනගන්ව පුළුවන.

ගැරඟර ආණ්ඩුකාර උතුමානත්තවත්තේගේ ආඥාව ලෙස,
 ඊ. හොඵල් වාකර්,
 මහසෙක්කාරිස් මමිස.

Plumbago Lands.

NOTICE is hereby given that on Tuesday, March 13, 1900, at 12 noon, the Assistant Government Agent, Kalutara, will put up to public auction, at the Kalutara Kachcheri, the lease of the under-mentioned allotments of land, situated in the Kalutara District, for ten years, on conditions which can be ascertained at the Kalutara Kachcheri.

All bids will be subject to approval and confirmation by Government.

C. D. VIGORS,
 Assistant Government Agent.
 Kalutara Kachcheri,
 November 24, 1899.

List of Lands.

Preliminary plan 5,312. Village—Halkanduwita.

Lot.	Name of Land.	Extent.	
		A. R. P.	
5485	Rambukgahaudumullelanda	2	2 34
5486	Polgodalanda	6	2 1
5487	Do.	1	2 29
5488	Do.	1	3 4
5489	Do.	2	0 16

Situated in the Maggonbadda of Kalutara totamune.

Preliminary plan 10,093. Village—Puhumbugoda.

Lot.	Name of Land.	Extent.	
		A. R. P.	
V 654	Puwakdolakumbura	0	1 22
7180	Etorawitalanda	8	0 11
7181	Do.	7	3 4
7182	Do.	5	2 14
7183	Do.	0	3 16
7184	Do.	0	1 20
7185	Do.	0	2 16

Situated in the Iddagoda pattu of Pasdun korale west.

Preliminary plan 8,596. Village—Paregama.
 6791 Tennapitahenakattiya 1 1 11

Preliminary plan 10,116. Village—Gammana.
 7222 Udumullehena 1 1 2
 Situated in the Walallawiti pattu of Pasdun korale west.

Preliminary plan 9,840. Village—Pinnagoda.
 6642 Liyanagodahena 0 3 33
 Situated in the Maha pattu north of Pasdun korale east.

මිනිරන් ඉඩම.

කළුතර දිස්ත්‍රික්කේ පිහිටි මෙහි පහත සඳහන්කර තිබෙන බිම්කම්වල මිනිරන් ගැරීම පිණිස දහ අවුරුද්දක බිඳ්ද කළුතර උප්පත්තරුල්ලන්තාත්තේ මහින් වම් 1900 ක්වූ මාර්තුමස 13 වෙනි අඟහරුවාද දවල් 12ව කළුතර කම්බේරිදේදී වෙන්දේසිකර විඤ්ණත්ව සෙදෙකවා ඇත.

විකිනීමේ කොන්දේසි ගැන කථනර කවිවේරියේදී ඉල්ලුම්කර දැනගන්ව පුළුවන. ඉල්ලීම් භාරගැනීමේ හෝ නොගැනීමේ ආණ්ඩුවේ කැමැත්ත ප්‍රකාර වේ.

සී. ඩී. වයිගර්ස්,
උපදේශන වමික.

වම් 1899 ක්වු නොවැම්බු මස 24 වෙනි දින කථනර කවිවේරියේදී.

නො.	ගම.	ඉඩමේ නම.	මහක. අ. රු. ප.
ඉඩම්වල නාමලේඛනය. ජලාන 5,312.			
5485	කල්කදුවල	රවුක්කහ රවුමුල්ලේ	2 2 34
5486	එම	ලක්ද	6 2 1
5487	එම	පොල්ගොඩ ලක්ද	1 2 29
5488	එම	එම	1 3 4
5489	එම	එම	2 0 16

කථනරකොටුවෙන් මග්ගොන් බද්ද.

ජලාන 10,093.			
V 654	පුහම්බුගොඩ	සුවක්දෙල කුඹුර	0 1 22
7180	එම	ඇවෝරුවල ලක්ද	8 0 11
7181	එම	එම	7 3 4
7182	එම	එම	5 2 14
7183	එම	එම	0 3 16
7184	එම	එම	0 1 20
7185	එම	එම	0 2 16

බස්නාහිරි පස්දුක්කෝරලේ ඉද්දගොඩ පත්තුව.

ජලාන 8,596.			
6791	පරේගම	තැන්නපිටි හේනකවිටිය	1 1 11

ජලාන 10,116.			
7222	ගම්මක	රවුමුල්ල හේන	1 1 2

බස්නාහිරි පස්දුක්කෝරලේ වලල්ලාවිටිපත්තුව.

ජලාන 9,840.			
6642	පිත්තගොඩ	ලියනගොඩහේන	0 3 33

කැගෙනහිරි පස්දුක්කෝරලේ උතුරුමහපත්තුව.

Plumbago Lands.

NOTICE is hereby given that on Monday, March 19, 1900, at 12 noon, the Assistant Government Agent, Kalutara, will put up to public auction at the Kalutara Kachcheri the lease of the under-mentioned allotments of land situated in the Kalutara District for ten years, on conditions which can be ascertained at the Kalutara Kachcheri. All bids will be subject to approval and confirmation by Government.

C. D. VIGORS,
Kalutara Kachcheri, Assistant Government Agent.
January 23, 1900.

List of Lands.

Preliminary plan 7,095.			
Lot.	Situation.	Name of Land.	Extent. A. R. P.
1780	Migahatenna	Alutketiyahena	7 1 17
Preliminary plan 6,292.			
8875	Migahatenna	Liyanaahena	2 0 6
8877	Do.	Wandagahahena	1 0 5
8878	Do.	do.	1 0 32
Preliminary plan 6,576.			
10122	Migahatenna	Elagodahena	0 1 30
Preliminary plan 3,268.			
5705	Migahatenna	Jambugahahena-dakunukattiya	1 3 26
5706	Do.	Jambugahahena-deniya	1 2 12

Lot.	Situation.	Name of Land.	Extent. A. R. P.
Preliminary plan 6,273.			
8819	Migahatenna	Kalatigampolahena-manana	1 3 5
8820	Do.	do.	2 1 26
8823	Do.	Puwakgahahena	3 2 37
8824	Do.	Puwakgahahena-deniya	0 1 37

Preliminary plan 7,338.			
2824	Migahatenna	Kumbaduwa	2 2 10
2825	Do.	Pinnakolakattiya	1 1 21

Preliminary plan 8,341.			
5980	Migahatenna	Rilapaluwehena	1 2 22
5981	Do.	Millakandeamunehena	1 1 22
5982	Do.	do.	1 1 3
5983	Do.	do.	1 0 10

කථනර දේශිකාවක් පිහිටි මෙහි පහත සඳහන්වෙන බිම්කවිටිවල දහඅවුරුද්දක බද්ද කථනර කවිවේරියේදී දැනගන්නා කොන්දේසි පිටි කථනර උපදේශනලත්තාන්සේ විසින් වම් 1900 ක්වු මාර්තු මස 19 වෙනි සඳුදා දවල් දෙලහට කථනර කවිවේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියෙන් විකුනන බව දැනගත් දැනුම්දන්නා ඇත.

ඉල්ලීම් භාරගැනීම සහ සභිරකිරීමත් උතුමානත් වගන්සේගේ කැමැත්ත පරිද්දෙන් වේ.

සී. ඩී. වයිගර්ස්,
උපදේශන වමික.

වම් 1900 ක්වු ජනවාරි මස 23 වෙනි දින කථනර කවිවේරියේදී.

සිතියම 7,095.

නො.	ගම.	ඉඩමේ නම.	මහක. අ. රු. ප.
1780	මහතැන්න	අළුත්කැටියහේන	7 1 17
සිතියම 6,292.			
8875	එම	ලියනහේන	2 0 6
8877	එම	වන්දගහහේන	1 0 5
8878	එම	එම	1 0 32
සිතියම 6,576.			
10122	එම	ඇලගොඩහේන	0 1 30
සිතියම 3,268.			
5705	එම	ජම්බුගහහේන දකුණු කවිටිය	1 3 26
5706	එම	ජම්බුගහහේන දෙහිය	1 2 12
සිතියම 6,273.			
8819	එම	කලුගම්පොලාහේන මානන	1 3 5
8820	එම	එම	2 1 26
8823	එම	සුවක්ගහහේන	3 2 37
8824	එම	සුවක්ගහහේන දෙහිය	0 1 37
සිතියම 7,338.			
2824	එම	කුම්බදුව	2 2 10
2825	එම	පිත්තකොලකවිටිය	1 1 21
සිතියම 8,341.			
5980	එම	රිලාපුවේ හේන	1 2 22
5981	එම	මිල්ලකන්දෙඅවුක හේන	1 1 22
5982	එම	එම	1 1 3
5983	එම	එම	1 0 10

LAND SALES IN THE CENTRAL PROVINCE.

No.1,700, C. P.

Colonial Secretary's Office,
Colombo, January 26, 1900.

ON Monday, March 19, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province.

Preliminary plan 2,417.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
7796	Kalugala	Kalugaltenna	Old paddy field	2	1 35	10

Preliminary plan 2,427.

7808	Podupola	Welenketiyahena	Chena	11	0 0	10
7809	Do.	Ellenpahalawatta	Mukalana (forest)	1	3 24	15
7810	Do.	Hapugasmulla	Chena	5	2 31	10

Preliminary plan 2,440.

7839	Ratiyagama	Deinillewatta	Lantana jungle	4	0 32	20
------	------------	---------------	----------------	---	------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,

E. NORL WALKER,
Colonial Secretary.

No. 1,700, C. P.

වර්ෂ 1900 ජනවාරි මස 26 වෙනි දින කොළඹ
මහසෙනෙවිතුමා විසින් කන්තලියා ප්‍රදේශයේ

මහලක් දිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උත්තරාච්ඡන්ද්‍රයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ජනවාරි මස 19 වෙනි දිනට සඳහන් දවල් 12ට මහනුවර කමිෂනරියේදී වෙන්දේසි කර විකුණනු ලැබූ ඉඩම්.

මහලක් දිසාවේ මහනුවර පලාතේ උඩදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

සිතියම 2,417. අයිතිකම් කීයන්හා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහල. අ. රු. ප.
7796	කමහල	කමහල්තැන්න	පුරුණ කුඹුර	2 1 35

සිතියම 2,427.

7808	පදපොල	වලක්කැපිය හේන	හේන	11 0 0
------	-------	---------------	-----	--------

අක්කරයක් රූපියල් 10 හිට පවත්ගෙන විකුණනු ලැබූ ඉඩම.

7809	පදපොල	ඇල්ලෝන්පහල වත්ත	මුකලාන	1 3 24
------	-------	-----------------	--------	--------

අක්කරයක් රූපියල් 15 හිට පවත්ගෙන විකුණනු ලැබූ ඉඩම.

7810	පදපොල	හපුගස්වුල්ල	හේන	5 2 31
------	-------	-------------	-----	--------

අක්කරයක් රූපියල් 10 හිට පවත්ගෙන විකුණනු ලැබූ ඉඩම.

සිතියම 2,440.

7839	රේවිගම	දියතිල්ලේ වත්ත	හිඳුරු කැලේ	4 0 32
------	--------	----------------	-------------	--------

අක්කරයක් රූපියල් 20 හිට පවත්ගෙන විකුණනු ලැබූ ඉඩම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල් උත්තරාච්ඡන්ද්‍රයා විසින් කොන්දේසි ගැණ කොරතුරු මහලක් දිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උත්තරාච්ඡන්ද්‍රයා විසින් දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්ඩන්ගේ ආඥාවලය,

ඊ. නොර්ල් වාකර්,
මහසෙනෙවිතුමා විසින්.

No. 1,701, C. P. Colonial Secretary's Office,
Colombo, February 1, 1900.

ON Wednesday, May 9, 1900, and following days, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up for sale or settlement, at the Government Bungalow, Nildandehinna, the undermentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-eight allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,550.
Village—Maliyaddegama.
Applicant—Nil.

Lot.	Name of Claimant.	Description.	Extent.
			A. R. P.
12121	Crown	Patana	0 0 13
12122	Do.	do.	0 0 14
12123	Do.	Chena	0 0 28

Village—Kurupanawela.
Applicant—Colombo Commercial Co., Ltd., by
Mr. C. M. Ballardie.

Y 770	Muna Wadanga	Chena	0 1 26
Z 770	D. Hin Punchirala	do.	0 2 12
A 771	Hin Wadanga	do.	0 2 35
B 771	Umma Wadanga	do.	2 1 1
C 771	Do.	do.	1 1 28

Applicant—Nil.

12124	Crown	Patana	0 0 18
-------	-------	--------	--------

Applicant—Colombo Commercial Co., Ltd.,
by Mr. G. M. Ballardie.

D 771	Hin Wadanga	Chena	1 2 2
E 771	Muna Wadanga	do.	2 0 26
F 771	S. Wadanga	do.	2 2 21
G 771	Hin Wadanga	do.	1 0 5
H 771	Muna Wadanga	do.	1 3 36
I 771	Said to be Crown	Patana	1 3 28
J 771	Muna Wadanga	Chena	3 3 28
K 771	K. W. Latetana	do.	1 0 2
L 771	A. Disan	do.	1 2 6
M 771	Sinna Kanowa	do.	0 3 5
N 771	Mutu Karupaya	do.	0 2 17
O 771	Raka	do.	1 0 10
P 771	S. Periya Tampi	do.	1 2 1
Q 771	Do.	do.	1 0 34
R 771	Do.	do.	2 2 13
S 771	Kirala Arachchi	do.	0 2 16
T 771	Sola Malaya	do.	2 2 17
U 771	Sinna Chetty	do.	0 1 21
V 771	Muttu Karupaya	do.	0 2 37
W 771	S. Wadanga	do.	0 3 38

Applicant—Nil.

12125	Crown	Patana	0 0 10
-------	-------	--------	--------

Applicant—Colombo Commercial Co., Ltd.,
by Mr. G. M. Ballardie.

X 771	Muna Ramasami	Chena	1 3 30
Y 771	Do.	do.	1 1 10
Z 771	D. Appuhami and others	do.	1 0 3

Village—Kurupanawela.

Applicant—Colombo Commercial Co., Ltd.,
by Mr. G. M. Ballardie.

A 772	D. Kadarala	Chena	0 1 5
B 772	Madaru	do.	0 1 14
C 772	S. Periya Tampi	do.	1 1 13
D 772	D. Ukku Menika	do.	1 0 3
E 772	P. Hami	do.	0 2 15
F 772	Muna Ramasami	do.	2 0 28
G 772	Raka	do.	1 1 25
H 772	S. Periya Tampi	do.	2 2 2
I 772	K. W. Kiriwanti Ela Vidane	do.	1 1 22
J 772	W. Siriwardena	do.	0 1 32
K 772	S. Periya Tampi	do.	1 2 15
L 772	Kattina Karuppi	do.	1 1 8
M 772	Muna Wadanga	do.	2 1 30
N 772	Pana Karuppi	do.	5 2 18
O 772	D. Mutumenika	do.	0 2 9
P 772	Kaduruwel	do.	0 3 28
Q 772	Muna Ramasami	do.	1 3 9

Lot.	Name of Claimant.	Description.	Extent.
			A. R. P.
R 772	A. Paruwa	Chena	0 1 26
S 772	Muna Ramasami	do.	0 1 27
T 772	H. Rankira Vidane Duraya	do.	1 0 37
U 772	S. Periya Tampi	do.	1 3 14
V 772	Do.	do.	0 3 17
W 772	Do.	do.	1 1 8
X 772	Do.	do.	1 0 12
Y 772	Hin Wadanga	do.	0 2 36
Z 772	Selli	do.	0 2 28
A 773	Sella	do.	0 2 15
B 773	Kindigoda Disawa	do.	0 2 15
C 773	Kattina Karuppi	do.	1 0 10
D 773	D. Menikrala Arachchi	do.	0 3 20
E 773	Muna Ramasami	do.	0 2 27
F 773	Do.	do.	0 3 14
G 773	D. Vidane	do.	0 3 15
H 773	Muna Ramasami	do.	0 1 34
I 773	Do.	do.	1 0 13
J 773	Do.	do.	1 2 5
K 773	Do.	do.	1 0 19
L 773	Do.	do.	0 3 9
M 773	Do.	do.	0 0 31

Applicant—Nil.

12127	Crown	Chena	1 0 16
-------	-------	-------	--------

Applicant—Colombo Commercial Company, Limited,
by Mr. G. M. Ballardie.

N 773	Wewagama Peace Officer	Chena	0 2 15
O 773	Kattena Karuppi	do.	1 0 26
P 773	Selli	do.	2 3 23
Q 773	W. Kolandaruwel	do.	1 0 0
R 773	Potti	do.	0 2 1
S 773	Selli	do.	0 3 35
T 773	Do.	do.	1 3 4
U 773	Pana Karuppi	do.	2 2 37
V 773	Do.	do.	2 0 30
W 773	Do.	Tea	1 0 34
X 773	Selli	Chena	1 3 19
Y 773	Do.	do.	2 0 11
Z 773	Do.	do.	2 2 38

Applicant—Nil.

12128	Crown	Cliffs	1 1 23
12129	Do.	Scrub	0 1 36

Upset price.—Lots K 772, L 772, and M 772, Rs. 15 per acre; lots 12,121, 12,122, 12,123, 12,124, 12,125, 12,127, 12,128, 12,129, Y 770, Z 770, A 771, B 771, C 771, D 771, E 771, F 771, G 771, H 771, I 771, J 771, K 771, L 771, M 771, N 771, O 771, P 771, Q 771, R 771, S 771, T 771, U 771, V 771, W 771, X 771, Y 771, Z 771, A 772, B 772, C 772, D 772, E 772, F 772, G 772, H 772, I 772, J 772, N 772, O 772, P 772, Q 772, R 772, S 772, T 772, U 772, V 772, W 772, X 772, Y 772, Z 772, A 773, B 773, C 773, D 773, E 773, F 773, G 773, H 773, I 773, J 773, K 773, L 773, M 773, N 773, O 773, P 773, Q 773, R 773, S 773, T 773, U 773, V 773, W 773, X 773, Y 773, Z 773, Rs 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

විෂි 1900 ක්වු පෙවුමාරි මස 1 වෙනි
No. 1,701, C. P. දින කොළඹ මහසෙනෙවුකාරිජලව
කාන්සෙසේ කන්කෝරුවේදිස.
විකම දිසාවේ ආවරජලියේ දිසත්‍රිකේෂේ උපවර්ජන
උත්කාන්සේ විසින් වෙනි පහත සඳහන්වෙන
අනුමතකරන ඉඩම් ආශ්‍රිතවේ නිකේතවල ප්‍රකාර
සව විෂි 1900 ක්වු මැයි මස 9 වෙනි දිනවු බදුදව නිජ
C 4

දක්වා තිබේන ආණ්ඩුවේ බංකොලොවේදී වෙන්දේසිකර
විකුණනට යෙදෙනවා ඇත.

විවිධ දිසාවේ හුවරුවලින් පලාතේ වලපනේ කොමි
සාසයේ පිස්වා තිබෙන බිම්කැබෙලි රිසික්.

සිතියම 4,550. ගම—මාලියද්ද.

මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.

නො.	අයිතියකම් කියවන්නා.	අන්දම.	අ. රු. ප.
12121	ආණ්ඩුව	පහන	0 0 13
12122	එම	එම	0 0 14
12123	එම	හේන	0 0 28

ගම—කුරුපොවල.

ඉල්ලුම්කාරයා—සීමාසහිත කොළඹ කොමර්සියල් සමා
ගම, ඒ. ඇම්. ඩබ්ලිව් මහත්මයා විසින්.

Y 770	මුතා වඩන්ග	හේන	0 1 26
Z 770	ඩී. සිංහසුනම්පුර	එම	0 2 12
A 771	සිත්වඩන්ග	එම	0 2 35
B 771	මුතා වඩන්ග	එම	2 1 1
C 771	එම	එම	1 1 28

මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.

12124	ආණ්ඩුව	පහන	0 0 18
-------	--------	-----	--------

ඉල්ලුම්කාරයා—සීමාසහිත කොළඹ කොමර්සියල් සමා
ගම, ඒ. ඇම්. ඩබ්ලිව් මහත්මයා විසින්.

D 771	සිත්වඩන්ග	හේන	1 2 2
E 771	මුතා වඩන්ග	එම	2 0 26
F 771	ඒ. වඩන්ග	එම	2 2 21
G 771	සිත්වඩන්ග	එම	1 0 5
H 771	මුතා වඩන්ග	එම	1 3 36
I 771	ආණ්ඩුවට අයිතියයි කීර්තිලද	පහන	1 3 28
J 771	මුතා වඩන්ග	හේන	3 3 28
K 771	කේ. ඩබ්ලිව්. ලක් ඵතනා	එම	1 0 2
L 771	ඒ. සිසාන්	එම	1 2 6
M 771	සුමනා කැනෝවා	එම	0 3 5
N 771	ලුච්චු කරුපියා	එම	0 2 17
O 771	රුතා	එම	1 0 10
P 771	ඇස්. පෙරියකම්බි	එම	1 2 1
Q 771	එම	එම	1 0 34
R 771	එම	එම	2 2 13
S 771	කිත්ලආරම්බල	එම	0 2 16
T 771	කොලාමලයා	එම	2 2 17
U 771	සිත්ත පෙරිච්චි	එම	0 1 21
V 771	මුත්තුකරුපියා	එම	0 2 37
W 771	ඇස්. වඩන්ග	එම	0 3 38

මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.

12125	ආණ්ඩුව	පහන	0 0 10
-------	--------	-----	--------

ඉල්ලුම්කාරයා—සීමාසහිත කොළඹ කොමර්සියල් සමා
ගම, ඒ. ඇම්. ඩබ්ලිව් මහත්මයා විසින්.

X 771	මුතා රුවසාමි	හේන	1 3 30
Y 771	එම	එම	1 1 10
Z 771	ඩී. අජිපුසාමි සහ ගවන්	එම	1 0 3
A 772	ඩී. කුඩාරුල	එම	0 1 5
B 772	මඩාරු	එම	0 1 14
C 772	ඇස්. පෙරියකම්බි	එම	1 1 13
D 772	ඩී. ලක්කුමාරානිකා	එම	1 0 3
E 772	පී. ගාමි	එම	0 2 15
F 772	මුතා රුවසාමි	එම	2 0 28
G 772	රුතා	එම	1 1 25
H 772	ඇස්. පෙරියකම්බි	එම	2 2 2
I 772	කේ. ඩබ්ලිව්. කීර්ති කේ ඇල්ලප්පුකේ	එම	1 1 22
J 772	බකුලුච්චි. සිරිවර්ධන	එම	0 1 32
K 772	ඇස්. පෙරියකම්බි	එම	1 2 15
L 772	කවිච්චා කරුපිය	එම	1 1 8
M 772	මුතා වඩන්ග	එම	2 1 30

නො. අයිතියකම් කියවන්නා අන්දම. මහත. අ. රු. ප.

N 772	පානා කරුපිය	හේන	5 2 18
O 772	ඩී. ඩබ්ලිව්. කා	එම	0 2 9
P 772	කදුරුවෙල්	එම	0 3 28
Q 772	මුතා රුවසාමි	එම	1 3 9
R 772	ඒ. පරාමා	එම	0 1 26
S 772	මුතා රුවසාමි	එම	0 1 27
T 772	එච්. රත්කීර්ති විදුනදුරසා	එම	1 0 37
U 772	ඇස්. පෙරියකම්බි	එම	1 3 14
V 772	එම	එම	0 3 17
W 772	එම	එම	1 1 8
X 772	එම	එම	1 0 12
Y 772	කීර්තිවඩන්ග	එම	0 2 26
Z 772	සෙල්ලි	එම	0 2 28
A 773	සෙල්ලා	එම	0 2 15
B 773	කීර්තිගාඩ දිසාව	එම	0 2 15
C 773	කවිච්චා කරුපිය	එම	1 0 10
D 773	ඩී. ම. නික්කල ආරම්බි	එම	0 3 20
E 773	මුතා රුවසාමි	එම	0 2 27
F 773	එම	එම	0 3 14
G 773	ඩී. විඩානේ	එම	0 3 15
H 773	මුතා රුවසාමි	එම	0 1 34
I 773	එම	එම	1 0 13
J 773	එම	එම	1 2 5
K 773	එම	එම	1 0 19
L 773	එම	එම	0 3 9
M 773	එම	එම	0 0 31
12127	ආණ්ඩුව	එම	1 0 16
N 773	වැලගම පිස්මසිරි	එම	0 2 15
O 773	කවිච්චා කරුපිය	එම	1 0 26
P 773	සෙල්ලි	එම	2 3 23
Q 773	ඩබ්ලිව්. කොලොන් බරාලල්	එම	1 0 0
R 773	පොලිච්චි	එම	0 2 1
S 773	සෙල්ලි	එම	0 3 35
T 773	එම	එම	1 3 4
U 773	පානා කරුපිය	එම	2 2 37
V 773	එම	එම	2 0 30
W 773	එම	හේන	1 0 34
X 773	සෙල්ලි	හේන	1 3 19
Y 773	එම	එම	2 0 11
Z 773	එම	එම	2 2 38

මෙම ඉඩම් දෙකට ඉල්ලුම්කාරයෙක් නැත.

12128	ආණ්ඩුව	කඳුමුදුන	1 1 23
12129	එම	ලවල	0 1 36

නොමිල K 772, L 772 M 772, දරණ බිම්පිටි
අක්කරයක් රුපියල් 15 ගහනේද, නොමිල 12121,
12122, 12123, 12124, 12125, 12127, 12128, 12129,
Y 770, Z 770, A 771, B 771, C 771, D 771 දරණ
බිම්කවරි සහ E 771, F 771, G 771, H 771, I 771,
J 771, K 771, L 771, M 771, N 771, O 771, P 771,
Q 771, R 771, S 771, T 771, U 771, V 771, W 771,
X 771, Y 771, Z 771, A 772, B 772, C 772, D 772,
E 772, F 772, G 772, H 772, I 772, J 772, N 772,
O 772, P 772, Q 772, R 772, S 772, T 772, U 772,
V 772, W 772, X 772, Y 772, Z 772, A 773, B 773,
C 773, D 773, E 773, F 773, G 773, H 773, I 773,
J 773, K 773, L 773, M 773, N 773, O 773, P 773,
Q 773, R 773, S 773, T 773, U 773, V 773, W 773,
X 773, Y 773, Z 773 දරණ බිම්කවරි අක්කරයක්
රුපියල් 10 වැටියය.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්චර්චනාල්
ලන්කාත්සේනගේ සහ විනිනිමේ කොන්දේසි ගැණ
හුවරුවලින් පලාතේ උපදේශනාත්සේනගේද
දැනගත හැකිවේ.

ආණ්ඩුකාර උතුමානන්දගේ ආඥාවලය,
ඊ. නොඑල් වාසර්,
මහසෙනෙකාරිප මහත.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,036, s. p.

Colonial Secretary's Office,
Colombo, January 25, 1900.

ON Wednesday, March 7, 1900, at the Akuressa Resthouse, the Assistant Government Agent for the Matara District will put up to auction at 12 noon the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-four allotments of land situated in the Weligam korale of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 3,749.					
9207	Gederawattapitakoratuwa	Kotawila	Cocoanuts	1	0 8
Preliminary plan 1,101.					
F 480	Mediyagahakoratuwa	Kotawila	Owita	0	2 13
Preliminary plan 1,569.					
900	Weralugashenawatta	Akurugoda	Cocoanut	1	2 16
901	Jalatgewatta	do.	do.	1	1 4
902	Do.	do.	do.	3	1 26
903	Balahewagewatta	do.	Low jungle	9	3 21
905	Memendechige Diwelwatta	Sulitanagoda	Cocoanuts	10	1 19
907	Alupittaniyawatta	do.	Garden	1	0 10
914	Komanagewatta	do.	Cocoanuts	4	2 29
915	Komanagedeniya	do.	Paddy	1	1 27
919	Salewalakanattehena	do.	Jungle	0	0 24
920	Komanagewatta	do.	Garden	1	0 17
927	Weralugasmullehena	Akurugoda	Jungle	0	2 27
928	Do.	do.	Cocoanuts	0	1 19
930	Do.	do.	do.	0	0 39
932	Madithaduawila	do.	Wila	0	1 14
Preliminary plan 3,871.					
T 397	Diyaheliyagahawatta	Kotawila	Cocoanuts	2	0 34
U 397	Do.	do.	Cocoanuts and potatoes	0	3 12
Preliminary plan 3,751.					
9215	Kitulgahawatta or Duwagewatta	Kotawila	Cocoanuts	1	3 39
Preliminary plan 3,148.					
7137	Alutwattepitakoratuwa	Kotawila	Citronella	0	0 23
7138	Kekunagasgodella	do.	do.	0	0 39
9139	Polpelakoratuwa	do.	Cocoanuts	0	0 13
7140	Alutwattepitakoratuwa	do.	Citronella	0	0 16
7141	Do.	do.	Cocanut	0	0 6
E 280	Polpelakoratuwa	do.	Old cocoanuts	0	1 11
7142	Do.	do.	Cocoanuts	0	1 7
Preliminary plan 4,826.					
R 534	Peligalahena	Malimada	Chena	1	2 30
S 534	Patiranage Udadeniya	do.	Vegetables	0	3 35
13759	Peligalahena	Malimada and Akurugoda	Chena	4	0 11
13760	Do.	do.	do.	3	0 4
13761	Do.	do.	do.	4	2 19
13762	Do.	do.	do.	4	3 27
13763	Do.	Malimada	do.	5	0 8
13764	Do.	Malimada and Akurugoda	do.	1	3 32
13765	Do.	Akurugoda	do.	4	0 15
13766	Do.	Akurugoda and Malimada	do.	4	2 0
13767	Do.	do.	do.	4	0 34
13768	Peligalahena or Magahena	do.	do.	7	0 0
13769	Do.	Malimada	do.	6	1 2
13770	Do.	do.	do.	6	2 10
13771	Do.	do.	do.	4	3 9
13772	Do.	do.	do.	0	3 15
13773	Magahena	do.	Cocoanuts	0	1 37
13774	Magahena or Peligalahena	do.	Chena	4	3 30

Upset price,—Rs. 10 to 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,036, S. P.

වර්ෂ 1900 ජනවාරි මස 25 වෙනි දින බලපැවැත්වීමේදී මහ. සමුදායාර්ථනායකයන්ගේ කන්දේරුවේදී.

දැනුණු දිසාවේ මාහර උපදේවතාගේ මහා විසිවන වසරක සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු මේදි නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ජනවාරි මස 7 වෙනි දින වැනි දින වදාල 120 අතුරින් සන්තක මේදි වෙන්දේසිකර විකුණනු ලබන බවට තීරණය වූයේය.

දැනුණු දිසාවේ මාහර වැලිගමකොරලේ පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 44ක්. සිතියම 3,749.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මගහ. අ. රු. ප.
9207	ගෙදරවත්තේ පිටකොරවුව	කොට්ඨල	පොල්	1 0 8
F 480	මැඩියගහ කොරවුව	සිතියම 1,101. කොට්ඨල	බිච්ච	0 2 13
900	වෙරළගස්සේගේ වත්ත	සිතියම 1,569. අතුරුගොඩ	පොල්	1 2 16
901	ජලගස්ගේ වත්ත	එම	එම	1 1 4
902	එම	එම	එම	3 1 26
903	බාලසේවාගේ වත්ත	එම	බැඳ්ද	9 3 21
905	මැමැත්තේ ආරච්චිගේ දිවෙල් වත්ත	සුඵතානාගොඩ	පොල්	10 1 19
907	අළුපිට්ටිකේ වත්ත	එම	වත්ත	1 0 10
914	කොමනගේ වත්ත	එම	පොල්	4 2 29
915	කොමනගේ දෙතිය	එම	කුඹුර	1 1 27
919	පල්ලවල කනගස්සේගේ	එම	බැඳ්ද	0 0 24
920	කොමනගේ වත්ත	එම	වත්ත	1 0 17
927	වෙරළගස්වලලේ සේන	අතුරුගොඩ	බැඳ්ද	0 2 27
928	එම	එම	පොල්	0 1 19
930	එම	එම	එම	0 0 39
932	මහින්දවල විල	එම	විල	0 1 14
397	දිසනැලියාගහ වත්ත	සිතියම 3,871. කොට්ඨල	පොල්	2 0 34
397	එම	එම	එම සහ බතල	0 3 12
9215	කිතුල්ගහවත්ත නොහොත් දුවගේ වත්ත	සිතියම 3,751. කොට්ඨල	පොල්	1 3 39
7137	අළුත්වත්තේ පිටකොරවුව	සිතියම 3,148. කොට්ඨල	පැහිරි	0 0 23
7138	කැකුගහගස් ගොඩැල්ල	එම	එම	0 0 39
7139	පොල්පැල කොරවුව	එම	පොල්	0 0 13
7140	අළුත්වත්තේ පිටකොරවුව	එම	පැහිරි	0 0 16
7141	එම	එම	පොල්	0 0 6
F 280	පොල්පැල කොරවුව	එම	පරත පොල්	0 1 11
7142	එම	එම	පොල්	0 1 7
R 534	වැලිගල සේන	සිතියම 4,826. මාලිමඩ	සේන	1 2 30
S 534	පහරනගේ උඩදෙතිය	එම	එලවළු	0 3 35
13759	වැලිගල සේන	මාලිමඩ සහ අතුරු ගොඩ	සේන	4 0 11
13760	එම	එම	එම	3 0 4
13761	එම	එම	එම	4 2 19
13762	එම	එම	එම	4 3 27
13763	එම	මාලිමඩ	එම	5 0 8
13764	එම	එම සහ අතුරුගොඩ	එම	1 3 32
13765	එම	අතුරුගොඩ	එම	4 0 15
13766	එම	එම සහ මාලිමඩ	එම	4 2 0
13767	එම	එම	එම	4 0 34
13768	එම නොහොත් මහසේන	එම	එම	7 0 0
13769	එම	මාලිමඩ	එම	6 1 2
13770	එම	එම	එම	6 2 10
13771	එම	එම	එම	4 3 9
13772	එම	එම	එම	0 3 15
13773	මහසේන	එම	පොල්	0 1 37
13774	එම නොහොත් වැලිගල සේන	එම	සේන	4 3 30

අක්කරයක කක්පේරුමිල රුපියල් 10යේ සිට 20 දක්වා ඉඩමේ හැරීමට වුව.

මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේකර්පනලේඋත්තානසේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා මාහර දිසාවේ ආණ්ඩුවේ උපදේවතාගේ සේගෙන්ද දැනගත්ව පුළුවන.

මාහර ආණ්ඩුකාර උතුරුමහනවතනසේගේ ආඥාව ලෙස,

ජ. නොඑල් වාකර්,
මහසමුදායාර්ථනායකයන්ගේ.

No. 1,037, s. p.

Colonial Secretary's Office,
Colombo, January 25, 1900.

ON Thursday, March 8, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Akuressa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the Weligam korale of the Matara District of the Southern Province.

Preliminary plan 4,724.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
13289	Ettalapitiyahena	Penetiya	Jungle	2	2 28
13290	Radawakanatteaddara	do.	do.	1	0 18
13291	Kekulapanaduwwatta	do.	Garden	0	0 8
13292	Kekulapanahena	do.	Cleared land	0	0 27
13293	Do.	do.	Jungle twenty years	2	2 4
13294	Millagahahena	do.	do.	10	2 26
13295	Medadeniyamegodahena	do.	do.	4	0 39
13296	Do.	do.	Cleared land	0	1 16

Preliminary plan 3,915.

9720	Digganagodewatta	Dialape	Garden	0	3 10
9721	Do.	do.	Cleared land	3	2 20
9722	Do.	do.	Garden	0	1 8
9723	Do.	do.	Cleared land	5	2 21
9724	Muttettuwekumbura	do.	Field	1	0 22
9725	Udawatagodawatta or Diddeniyakoruwa	Hikgoda	Garden	1	0 4
9726	Udawattagodahena	do.	Cleared land	5	0 12
9727	Udawattagodahena alias Diyamullawatta	do.	do.	0	0 18
9728	Galbodahena	do.	do.	0	0 37
9729	Do.	do.	do.	1	3 5
9730	Batagodahena	do.	do.	0	2 3
9731	Do.	do.	do.	0	1 33
9732	Do.	do.	do.	3	0 39
9733	Batagodahena alias Alutgedarawatta	do.	do.	0	2 8
9734	Gamagekoratuwa	do.	do.	1	1 4
9735	Do.	do.	do.	0	1 12
9736	Ambalamagawawatta	do.	do.	2	0 0
9737	Do.	do.	Garden	0	3 23
9738	Dolamullehena	do.	Cleared land	0	3 4

Preliminary plan 2,295.

3409	Maduramukalanahena	Maramba	Chena	10	2 24
3410	Do.	do.	Forest and chena	10	1 35
3411	Do.	do.	Forest	9	2 36
3416	Do.	do.	Chena	11	1 14
3417	Do.	do.	do.	8	0 18
3418	Do.	do.	do.	9	0 14

Preliminary plan 2,295.

3419	Maduramukalanahena	Maramba	Chena	11	3 30
3425	Do.	do.	do.	10	3 26
3428	Do.	do.	do.	1	2 38
3429	Mukalanahadeniya	do.	Deniya	0	3 1
3430	Do.	do.	do.	1	2 39
3431	Marakkalayawilandumulla	do.	do.	0	1 8
3432	Kinagahaudumulla	do.	do.	0	1 33
3434	Maguruhangawewiladeniya	do.	do.	0	3 1
3436	Murutagahawiladeniya	do.	do.	0	0 30

Upset price,—Rs. 10 to 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,037, s. p.

වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 25 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයාගේ කන්දෙරුවේදී.

දකුණු දිසාවේ මහර උපදේශකවරයාගේ පිහිටි මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු විවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ මාර්තු මස 8 වෙනි දින වූ මහසෙනෙවිවරයාගේ දවල් 12ට දකුණු දිසාවේදී වෙන්දේසිකර මුදාහරිනු ලැබූ ඉඩම්.

දකුණු දිසාවේ මහර මැලිගම කෝරළේ කොට්ඨාසයේ පිහිටි නිවෙහ බිම්කැබෙලි හතළිස්දෙකක්.
පිහිටම 4,724.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අක්ෂර.	මහස.
				අ. රු. ප.
13289	ඇත්තලපිටියේ හේන	පැනැවිසන	බැද්ද	2 2 28
13290	රදවකනන්දේද්දර	එම	එම	1 0 18

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	මහඟ. අ. රු. ප.
13291	කැකුලපනදුවේ වත්ත	පැනැවිත	වත්ත	0 0 8
13292	කැකුලපනගේන	එම	එලිකරපු ඉඩම	0 0 27
13293	එම	එම	අවුරුදු විස්සක බැඳි	2 2 4
13294	මිල්ලගහගේන	එම	එම	10 2 26
13295	මැද්දෙනියේ මෙහොඩි හේන	එම	එම	4 0 39
13296	එම	එම	එලිකරපු ඉඩම	0 1 16
සියය 3,915.				
9720	දිගනගොඩවත්ත	දියලපේ	වත්ත	0 3 10
9721	එම	එම	එලිකරපු ඉඩම	3 2 20
9722	එම	එම	වත්ත	0 1 8
9723	එම	එම	එලිකරපු ඉඩම	5 2 21
9724	මුක්කේට්ටුවේ කුඹුර	එම	කුඹුර	1 0 22
9725	උඩවත්තගොඩවත්ත නොහොත් දිද්දෙනියේ කොරටුව	තික්කොඩි	වත්ත	1 0 4
9726	උඩවත්තගොඩ හේන	තික්කොඩි	එලිකරපු ඉඩම	5 0 12
9727	උඩවත්තගොඩහේන නොහොත් දියමුල්ලවත්ත	එම	එම	0 0 18
9728	ගල්වොඩහේන	එම	එම	0 0 37
9729	එම	එම	එම	1 3 5
9730	බවගොඩහේන	එම	එම	0 2 3
9731	එම	එම	එම	0 1 33
9732	එම	එම	එම	0 0 39
9733	එම නොහොත් අළුගෙදර වත්ත	එම	එම	0 2 8
9734	ගමහේකොරටුව	එම	එම	1 1 4
9735	එම	එම	එම	0 1 12
9736	අම්බලමොවා වත්ත	එම	එම	2 0 0
9737	එම	එම	වත්ත	0 3 23
9738	දොලමුල්ලේහේන	එම	එලිකරපු ඉඩම	0 3 4
සියය 2,295.				
2409	වදුරමුකලාගේ හේන	මාරඹ	හේන	10 2 24
3410	එම	එම	මුකලාන සහ හේන	10 1 35
3411	එම	එම	මුකලාන	9 2 36
3416	එම	එම	හේන	11 1 14
3417	එම	එම	එම	8 0 18
සියය 2,295.				
3418	එම	මාරඹ	එම	9 0 14
3419	එම	එම	එම	11 3 30
3425	එම	එම	එම	10 3 26
3428	එම	එම	එම	1 2 38
3429	මුකලාගේහේන දෙනිය	එම	දෙනිය	0 3 1
3430	එම	එම	එම	1 2 39
3431	මරක්කලසාමිල උඩමුල්ල	එම	එම	0 1 8
3432	කීතගහරුමුල්ල	එම	එම	0 1 33
3434	මඟුරුගන්තාමිල දෙනිය	එම	එම	0 3 1
3436	මුරුගහසාමිල දෙනිය	එම	එම	0 0 30

අත්කරගත කක්සේරු මිල රුපියල් 10යේ සිට 20 දක්වා ඉඩමේ ගැටිගැටියවත.
 මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්තනරාජ්ලන්කාත්සේනෙය්ද, විකිනීමේ ඡකාන්දේසි ගැන
 කාරණා මාතර දිසාවේ ආණ්ඩුවේ උපවිජයනරාජ්ලන්කාත්සේනෙය්ද දැනගතව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමහත්වහන්සේගේ ආඥාවලස,
 ජී. කොළිල් මාකර්
 මහසෙනෙහිගාරිස් මමිත

No.1,038, s. P.

Colonial Secretary's Office,
 Colombo, January 25, 1900.

ON Friday, March 9, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Akuresa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-five allotments of land situated in the Weligam korale of the Matara District of the Southern Province.
 Preliminary plan 489.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
3927	Kapparagehena	Malimada	Chena	5 0 0
Preliminary plan 4,858.				
13849	Udawattehena	Malimada	Cleared land	0 0 29
13850	Do.	do.	Chena	10 3 38
13851	Do.	do.	do.	0 1 33
13852	Do.	do.	do.	0 1 25

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
13853	Mullegewater Udukarahena	Malimada	Chena	1	0	22
13854	Do.	do.	do.	7	3	6
13855	Do.	do.	Garden	0	0	39
13856	Do.	do.	do.	0	0	26
13857	Do.	do.	do.	0	0	36
13858	Haliela Ihalahena	do.	Chena	14	0	16
13859	Do.	do.	do.	0	0	34
13860	Do.	do.	do.	0	1	18
13861	Do.	do.	do.	0	1	15
13862	Do.	do.	do.	0	1	0
13863	Haldandupe Mahahena	do.	do.	5	0	0
13864	Do.	do.	do.	0	0	9
13865	Do.	do.	do.	0	2	37
13870	Avariyakanattehena	do.	do.	21	2	3
13871	Do.	do.	do.	0	0	35
13872	Do.	do.	do.	0	0	13
13873	Nakandegoda	do.	do.	7	0	8
13874	Do.	do.	do.	0	0	33
13876	Galpottenena or Hinguruwelgalahena	do.	do.	34	1	26
13877	Do.	do.	do.	0	1	12
13879	Egodayamulla or Maragahahena	do.	do.	4	0	28
13880	Maragahahena	do.	do.	42	3	8
13882	Do.	do.	do.	36	3	4
13884	Delkokarundeniya or Maragahadeniya	do.	Deniya	0	0	33
Preliminary plan 4,899.						
14010	Bibulekuttiya	Akurugoda	Low jungle	16	3	0
14011	Do.	do.	do.	0	3	36
14012	Do.	do.	Low jungle and citronella	4	3	15
Preliminary plan 3,288.						
7574	Pahalapuwakgahawila Ihalakele	Maramba	Deniya	2	2	32
Preliminary plan 2,684.						
5149	Madaliyaddegoda	Peddepitiya	Cleared	0	3	28
Preliminary plan 4,700.						
13148	Paragaspittaniya	Hegetta	Citronella	1	0	0

Upset price,—Rs. 10 to 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,038, S. P.

විෂි 1900 ක්වු ජනවාරි මස 25 වෙනි දින කොළඹ
මහසෙනෙවරි උත්තරානන්තේ කන්තෝරුවේදි.

දකුණු දිසාවේ මාතර උපරිජන්තරානන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිතව සන්තක ඉඩම් ආශ්‍රිතව නියෝගවල ප්‍රකාරයට විෂි 1900 ක්වු මාර්තු මස 9 වෙනි දිනවු සිකුරුදු දවල් 12ට අකුරැස්සේ තානාප මේදි වෙන්දේසිකර විකුනනව යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර වැලිගත්කෝරලේ කොඨාසයේ පිහිටා තිබෙන බිම්කැටු බලි නිස්පහක්.
සිතියම 489.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත.
				අ. රු. ප.
3927	කප්පරගේගෙන	මාලිමඩ	සෙන	5 0 0
සිතියම 4,858.				
13849	උඩවත්තේගෙන	මාලිමඩ	එලිකරපු ඉඩම	0 0 29
13850	එම	එම	සෙන	10 3 38
13851	එම	එම	එම	0 1 23
13852	එම	එම	එම	0 1 23
13853	මුල්ලේගේවත්තේ උඩුකරගෙන	එම	එම	1 0 25
13854	එම	එම	එම	7 3 6
14855	එම	එම	වත්ත	0 0 39
13856	එම	එම	එම	0 0 26
13857	එම	එම	එම	0 0 36
13858	හාලිඇලඉකලගෙන	එම	සෙන	14 0 16
13859	එම	එම	එම	0 0 34
13860	එම	එම	එම	0 1 18
13861	එම	එම	එම	0 1 15
13862	එම	එම	එම	0 1 0
13863	ගල්දත්තේ මහසෙන	එම	එම	5 0 0
13864	එම	එම	එම	0 0 9
13865	එම	එම	එම	0 2 37

නො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	මහක. අ. ර. ප.
13870	අවරිකකන්දේසේන	මාලිමඩ	සේන	21 2 3
13871	එම	එම	එම	0 0 35
13872	එම	එම	එම	0 0 13
13873	නාකන්දේගොඩ	එම	එම	7 0 8
13874	එම	එම	එම	0 0 33
13876	ගල්පොත්තේසේන නොකොත් හිඟුරුවල්ගලසේන	එම	එම	34 1 26
13877	එම	එම	එම	0 1 12
13879	එගොඩනාමුල්ල නොකොත් මාර ගහසේන	එම	එම	4 0 28
13880	මාරගහසේන	එම	එම	42 3 8
13882	එම	එම	එම	36 3 4
13884	දෙල්කොකරුවන්දෙණිය නො කොත් මාරගහදෙණිය	එම	දෙණිය	0 0 33
14010	බිබුලේකුච්චිය	සිනියම 4,899.	සුළු බැඳ්ද	16 3 0
14011	එම	අකුරුකොඩි	එම	0 3 36
14012	එම	එම	එම සහ පැහිරි	4 3 15
7474	පහලපුවක්ගහවිලේ ඉහල කැල්ල	සිනියම 3,288. මාරම	දෙණිය	2 2 32
5149	මැදලියද්දේගොඩ	සිනියම 2,684. පේද්දපිටිය	එලිකරපු බිම	0 3 28
13148	පරගස්පිටිය	සිනියම 4,700. කැගැහෙන	පැහිරි	1 0 0

අක්කරයක තක්සේරු මිල රුපියල් 10 සිට 20 දක්වා ඉඩමේ ගැටිගැටියටය.

මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්වනරාල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරුණි මාතර දිසාවේ ආණ්ඩුවේ උපදේශකවරයාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුධර ආණ්ඩුකාර උතුරානන්වහන්සේගේ ආඥාවලය,

ජ. නොඑල් වාකර්,
මහසෙනෙකාරීස් වමිහ.

No. 1,039, S. P.

Colonial Secretary's Office,
Colombo, January 25, 1900.

ON Tuesday, March 13, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Hakmana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-eight allotments of land situated in the Kandaboda pattu of the Matara District of the Southern Province.

Preliminary plan 2,136.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. B. P.
O 230	Dandugasarahena	Narawelpita	Chena	0 2 35
R 230	Lolugahahena	do.	Garden	1 1 4
X 230	Demetaketiyaehena	do.	Chena	0 3 14
Y 230	Do.	do.	do.	0 2 14
C 231	Pupulawelmandiyahena	do.	do.	1 1 3
D 231	Do.	do.	do.	2 0 26
F 231	Do.	do.	do.	1 0 26
H 231	Do.	do.	Garden	1 1 12
I 231	Do.	do.	do.	0 3 10
J 231	Do.	do.	do.	0 2 22
K 231	Do.	do.	do.	0 2 15
M 231	Do.	do.	do.	1 2 12
O 231	Do.	do.	Chena	1 3 30
P 231	Paragahamaditta	do.	Field	0 3 19
Q 231	Paragahamadittiwatta	do.	Garden	0 2 29
T 231	Uruwalayahena	do.	Chena	2 0 31
U 231	Millagahawattadeniya	do.	Field	0 0 25
W 231	Paragahamaditta	do.	do.	0 2 28
X 231	Dunumadalagahahena	do.	Garden	2 0 4
Y 231	Eriyagahadeniya	do.	Field	0 1 36
Z 231	Do.	do.	do.	0 0 24
A 232	Maramandiyawatta	do.	Garden	2 1 20
C 232	Milalagahawatta	do.	do.	1 0 24
D 232	Karandaketiyehehena	do.	Chena	1 1 39
E 232	Do.	do.	do.	1 2 2

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
F 232	Mahayayehenawatta	Narawelpita	Garden	2	1	0
I 232	Tundoladeniya	do.	Field	0	2	6
2842	Katuimbuledeniya	do.	do.	0	0	34
L 232	Elawalaketiya Pahaladediya	do.	do.	0	1	14
M 232	Elawalaketiya Pinliyadda	do.	do.	0	0	39
N 232	Elawalaketiyaadeniya	do.	do.	1	0	5
P 232	Boraluwahena	do.	Chena	1	2	14
R 232	Boroluwehenadeniya	do.	Field	0	0	8
S 232	Galabendawalaudahadeniya	do.	do.	1	1	7
T 232	Kolonnahenawatta	do.	Garden	1	0	24
U 232	Galabendawalamedadeniya	do.	Field	0	2	38
V 232	Galabendawalapahaladeniya	do.	do.	1	1	0
2846	Walasgahahena, Peraketiyahena, and Karuwalagasmandiyahena	do.	Chena	37	3	3
W 232	Pahalatippoladeniya	do.	do.	1	0	14
X 232	Udahatippoladeniya	do.	do.	0	3	1
Z 232	Boraluwehena	do.	Chena	0	3	9
A 233	Do.	do.	Garden	1	1	24
C 233	Eranduketiyalenedeniya	do.	Field	0	1	19
D 233	Peraketiyahena	do.	Garden	2	2	16
E 233	Karuwalagasmandiyahena	do.	Chena	1	0	27
F 233	Do.	do.	do.	2	1	19
I 233	Bibilehena	do.	do.	4	0	38
J 233	Bibilehenawatta	do.	Garden	6	0	27
2849	Kekirindiarehena	do.	do.	12	1	23
L 233	Penikomehena	do.	Chena	1	2	15
M 233	Ittawalahena	do.	do.	1	1	7
O 233	Ittawala <i>alias</i> Balugodahena	do.	do.	1	1	0
P 233	Do.	do.	do.	3	0	14
2850	Sapugaha-areneniya	do.	Field	0	1	3
Q 233	Hingurehena	Muratumure	Chena	3	1	23
R 233	Higgahahena	do.	do.	2	3	29
S 233	Ilukketiyahena	do.	do.	3	3	21
T 233	Lindagawahena	do.	do.	3	3	13

Upset price,—Rs. 10 to 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,039, S.P.

වම් 1900 ක්වු ජනවාරි මස 25 වෙනි දින කොළඹ මහසෙනෙහිකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර උපළිස්කලක්කාරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩු වුවේ නිසේගමුව ප්‍රකාරයට වම් 1900 ක්වු මාර්තු මස 13 වෙනි දින වූ අගහරුවාද දවල් 12ට ගත්මන තානායමේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර කන්දබඩ පන්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 58ක්. ස්තියම 2,136.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහස. අ. රු. ප.
O 230	දන්ඩුගස්ආරේ හේන	කරවැල්පිට	හේන	0 2 35
R 230	ලෝඵගහ හේන	එම	වත්ත	1 1 4
X 230	දෙමටකැටියේ හේන	එම	හේන	0 3 14
Y 230	එම	එම	එම	0 2 14
C 231	පුපුලවැල්මත්තියේහේන	එම	එම	1 1 3
D 231	එම	එම	එම	2 0 26
E 231	පිල්ලවත්තේ හේන	එම	එම	0 3 1
F 231	පුපුලවල්මත්තියේ හේන	එම	එම	1 0 26
H 231	එම	එම	වත්ත	1 1 12
I 231	එම	එම	එම	0 3 10
J 231	එම	එම	එම	0 2 22
K 231	එම	එම	එම	0 2 15
M 231	එම	එම	එම	1 2 12
O 231	එම	එම	හේන	1 3 30
P 231	පරගහමඩිත්ත	එම	කුඹුර	0 3 19
Q 231	පරගහමඩිත්තේ වත්ත	එම	වත්ත	0 2 29
T 231	ලෑරුවලසා හේන	එම	හේන	2 0 31
U 231	මිල්ලගහවත්තේ දෙතිය	එම	කුඹුර	0 0 25
W 231	පරගහමඩිත්ත	එම	එම	0 2 28
X 231	දකුණුබලගහ හේන	එම	වත්ත	2 0 4
Y 231	ඒරිගහ දෙතිය	එම	කුඹුර	0 1 36
Z 231	එම	එම	එම	0 0 24

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මතක. අ. රු. ප.
A 232	මාරමන්සියේ වත්ත	නරවැල්ල	වත්ත	2 1 20
C 232	මිල්ලගම වත්ත	එම	එම	1 0 24
D 232	කරදකැවියේ හේන	එම	හේන	1 1 39
E 232	එම	එම	එම	1 2 2
F 232	මහගායේ හේනේ වත්ත	එම	වත්ත	2 1 0
I 232	කුන්දෙලේ දෙකිය	එම	කුඹුර	0 2 6
2842	කපුඉඹිලේ දෙකිය	එම	එම	0 0 34
L 232	ඇලවලකැවියේ පහල දෙකිය	එම	එම	0 1 14
M 232	එම පිත්ලියද්ද	එම	එම	0 0 39
N 232	ඇලවලකැවියේ දෙකිය	එම	එම	1 0 5
P 232	බොරඑවේ හේන	එම	හේන	1 2 14
R 232	බොරඑවේ හේනේ දෙකිය	එම	කුඹුර	0 0 8
S 232	ගලබැන්දවල උඩතදෙකිය	එම	එම	1 1 7
T 232	කොලොන්නාහේනේ වත්ත	එම	වත්ත	1 0 24
U 232	ගලබැන්දවලමැද දෙකිය	එම	කුඹුර	0 2 38
V 232	ගලබැන්දවල පහලදෙකිය	එම	එම	1 1 0
2846	වලස්ගහහේන, ජේරකැවියේහේන සහ කරුවලගස්මන්සියේ හේන	එම	හේන	37 3 3
W232	පහල නිප්පලේ දෙකිය	එම	එම	1 0 14
X 232	උඩත නිප්පලේ දෙකිය	එම	එම	0 3 1
Z 232	බොරඑවේ හේන	එම	හේන	0 3 9
A 233	එම	එම	වත්ත	1 1 24
C 233	එරඹුකැවියේලෙන දෙකිය	එම	කුඹුර	0 1 19
D 233	ජේරකැවියේ හේන	එම	වත්ත	2 2 16
E 233	කරුවලගස්මන්සියේ හේන	එම	හේන	1 0 27
F 233	එම	එම	එම	2 1 19
I 233	බිබිලේහේන	එම	එම	4 0 38
J 233	බිබිලේ හේන වත්ත	එම	වත්ත	6 0 27
2849	කැකිරිදිආරේ හේන	එම	එම	12 1 23
L 233	පැනිකෝමේ හේන	එම	හේන	1 2 15
M 233	ඉක්කවල හේන	එම	එම	1 1 7
O 233	ඉක්කවල කොහොන් රඵගොඩේ හේන	එම	එම	1 1 0
P 233	එම	එම	එම	3 0 14
2850	සපුගහආරේ දෙකිය	එම	කුඹුර	0 1 3
Q 233	හඳරේ හේන	මරුවමුරේ	හේන	3 1 23
R 233	හිත්ගහ හේන	එම	එම	2 3 29
S 233	ඉඵක්කැවියේ හේන	එම	එම	3 3 21
T 233	ලිඳගාමා හේන	එම	එම	3 3 13

මෙම ඉඩම්ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ඤ ජනරාල් උත්තාන්සේගෙන්ද, එකිනිමේ කොන්දේසි ගැණ කාරණා මාතර දිසාවේ ආණ්ඩුවේ උපද්වේන උත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,
ජී. නොඑල් වාසර්,
විගසෙක්කාරිස් මමස.

No. 1,040, S. P.

Colonial Secretary's Office,
Colombo, January 25, 1900.

ON Wednesday, March 14, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Hakmana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-five allotments of land situated in the Kandaboda pattu of the Matara District of the Southern Province. Preliminary plan 4,439.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
G 484	Rukattanagahahenakoratuwa	Beregama	Garden	2 3 21
Preliminary plan 2,166.				
V 239	Dunumadalagahahena	Wepotaira	Cleared	2 3 32
A 240	Wandakomehena	Deusgama	do.	7 2 5
J 240	Tennapitahena	Wepotaira	Cleared land	5 0 13
K 240	Do.	do.	Cocoanuts	3 1 14
Preliminary plan 1,488.				
B 1	Kalugalawatta	Narawelpita	Garden	0 0 13
C 1	Do.	do.	do.	0 3 30
D 1	Barratawatta	do.	do.	0 1 34
E 1	Do.	do.	do.	0 0 18
F 1	Do.	do.	do.	1 0 37
G 1	Do.	do.	do.	0 2 10
H 1	Barratearambewatta	do.	do.	0 0 28
I 1	Do.	do.	do.	0 1 34
J 1	Do.	do.	do.	0 1 20
K 1	Do.	do.	do.	0 2 14

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
L 1	Egodakanattewatta	Narawelpita	Garden	0	3	3
M 1	Do.	Galetumba	do.	0	2	3
N 1	Do.	do.	do.	0	3	2
O 1	Do.	do.	do.	0	1	0
P 1	Do.	do.	do.	0	1	17
Q 1	Do.	do.	do.	0	2	3
R 1	Do.	do.	do.	0	1	29
T 1	Do.	do.	do.	0	1	31
U 1	Do.	do.	do.	0	2	31
W 1	Kadamendanakumburaowita	do.	Owita	0	0	20
C 2	Mahapanganpotakumbura	do.	Field	1	1	6
E 2	Palamageowita	do.	do.	0	0	18
F 2	Kapatennakumbura	do.	do.	0	0	24
I 2	Ambagahaliyadda	do.	do.	0	0	12
K 2	Mullekumbura	do.	do.	0	0	15
L 2	Mahagedarawatta	do.	Garden	0	2	22
N 2	Egodamahagedarawatta	do.	do.	0	0	13
O 2	Arambedeniya	do.	Field	0	0	11
P 2	Egodamahagedarawatta	do.	Garden	0	1	16
Q 2	Do.	do.	do.	0	3	20
R 2	Dangedarawatta	do.	do.	0	1	6
S 2	Do.	do.	do.	0	2	14
T 2	Egodamahagedarawatta	do.	do.	0	0	30
U 2	Barrattekumbura	Narawelpita	Field	3	3	23
1	Kandawinahena	do.	Cleared land	0	2	26
2	Udamullekumbura	Galetumba	Field	0	1	4
3	Kotarakakumbura	do.	do.	0	1	10
4	Halpabokkekumbura	do.	do.	0	2	16
5	Kahawekumbura	do.	do.	0	1	10
6	Kalugalabadda	do.	Cultivated	26	3	28

Upset price,—Rs. 10 to 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,040, S. P.

වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 25 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටුවේදී සකස් කළේය.

දකුණු දිසාවේ මාතර උපජිලියේ පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු
වේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ මාර්තු මස 14 වෙනි දින වූ බද්ද දවල් දෙලඟට සක්මන නානායකමේදී
වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර කන්දබඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි හතළිස්පහක්.
සිතියම 4,439.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
G 484	රුක්ආන්තන හහ සේනේ කොරවුව	බැරගම	විත්ත	2 3 21
V 239	දුනුවඩලහහසේන	සිතියම 2,166.	එළිකරපු	2 3 32
A 240	වදකෝමේසේන	බැරගම	එම	7 2 5
J 240	කැන්තේපිට්තේන	වේපහඉර	එළිකරපු බිම	5 0 13
K 240	එම	එම	පොල්	3 1 14
B 1	කළුගලවත්ත	සිතියම 4,188.	වත්ත	0 0 13
C 1	එම	කරවැල්පිට	එම	0 3 30
D 1	බරව්වේවත්ත	එම	එම	0 1 34
E 1	එම	එම	එම	0 0 18
F 1	එම	එම	එම	1 0 37
G 1	එම	එම	එම	0 2 10
H 1	බරව්වේආරඹේ වත්ත	එම	එම	0 0 28
I 1	එම	එම	එම	0 1 34
J 1	එම	එම	එම	0 1 20
K 1	එම	එම	එම	0 2 14
L 1	එතොඩි කනත්තේ වත්ත	එම	එම	0 3 3
M 1	එම	ගල්ඇඬුම්	එම	0 2 3
N 1	එම	එම	එම	1 3 2
O 1	එම	එම	එම	0 1 0
P 1	එම	එම	එම	0 1 17
Q 1	එම	එම	එම	0 2 3
R 1	එම	එම	එම	0 1 29
T 1	එම	එම	එම	0 1 31
U 1	එම	එම	එම	0 2 31

කො.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	මකක.
W 1	කඩමැන්දන කුඹුරේ ඕව්ව	ගල්ඇටුඹ	ඕව්ව	0 0 20
C 2	මහපත්තන්පන කුඹුර	එම	කුඹුර	1 1 6
E 2	පාලමගෙ ඕව්ව	එම	එම	0 0 18
F 2	කපාතැන්පේ කුඹුර	එම	එම	0 0 24
I 2	අඹගහලියද්ද	එම	එම	0 0 12
K 2	මුල්ලේ කුඹුර	එම	එම	0 0 15
L 2	මහගෙදර වත්ත	එම	වත්ත	0 2 22
N 2	එගොඩ මහගෙදර වත්ත	එම	එම	0 0 13
O 2	අරඹේ දෙහික	එම	කුඹුර	0 0 11
		සිතියම 1,488.		
P 2	එගොඩමහගෙදරවත්ත	ගල්ඇටුඹ	වත්ත	0 1 16
Q 2	එම	එම	එම	0 3 20
R 2	දන්ගෙදරවත්ත	එම	එම	0 1 6
S 2	එම	එම	එම	0 2 14
T 2	එගොඩමහගෙදරවත්ත	එම	එම	0 0 30
U 2	බිරට්ටේකුඹුර	නරවැල්පිට	කුඹුර	3 3 23
1	කන්දවිනභේන	එම	එලිකරපු ඉඩම	0 2 26
2	උඩමුල්ලේකුඹුර	ගල්ඇටුඹ	කුඹුර	0 1 4
3	කොතාරකකුඹුර	එම	එම	0 1 10
4	ගල්පබොක්කේකුඹුර	එම	එම	0 2 16
5	කහවේකුඹුර	එම	එම	0 1 10
6	කළුගලබැද්ද	එම	වැව්විට්ට ඉඩම	26 3 28

අක්කරයක මිල රුපියල් 10යේ සිට 20 දක්වා ඉඩමේ ගැටිතැරිතවය.
 මේ ඉඩම් ගැණ වැඩිදුර කාරනා සර්වේයර්ස්තරල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරනා මාතර දිනවේ ආණ්ඩුවේ උපළුපත්තලන්තාත්සේගෙන්ද දැනගත්ට පුළුවන.
 ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙක,
 ජ. නොඑල් වාකර්,
 මහසෙනෙකාරීස් වම්ම.

Plumbago Lands.

NOTICE is hereby given that on Wednesday, February 21, 1900, at 2 P.M., the Assistant Government Agent for the Matara District will put up to public auction, at the Matara Kachcheri, the lease of the under-mentioned lands for ten years, on conditions which can be ascertained at the Matara Kachcheri :-

No. of Plan.	Name of Land.	Extent.
		A. R. P.
Gangaboda pattu.—Wilpita.		
P 1	Panugalahena	6 1 31
Kandaboda pattu.—Belpamulla.		
P 2	Moragasarehena { Lot A	2 0 29
	{ Lot B	2 1 20
P 3	Do. { Lot C	2 1 33
	{ Lot D	2 0 0
Weligam korale.—Horagoda.		
P 4	Tundolehena alias Weralugahahena	3 0 28

Galle Kachcheri, R. A. G. FESTING,
 January 31, 1900. for Government Agent.

වම් 1900 ක්වු පෙබරවාරි මස 21 වෙනි බුද්දන අපර වරු 2ව මාතර කම්මේරියේදී මෙහි පහත සඳහන්වෙන ඉඩම්වල දහඅවුරුද්දක බද්ද මාතර කම්මේරියේදී දැනගතහැකි කොන්දේසිවිට මාතර දිස්ත්‍රික්කේ උපළුපත්තලන්තාත්සේ විසින් විකුනත්ට යෙදෙනවා ඇත.

සිතියම.	ගමවිට නම.	මකක.
		අ. රු. ප.
P 1	පහුගලභේන	6 1 3.
කන්දබඩපත්තුව. බෙල්පාමුල්ල.		
P 2	මොරගස්අරේ භේන ...	{ A 2 0 29
		{ B 2 1 20
P 3	එම ...	{ C 2 1 33
		{ D 2 0 0
P 4	වැලිගම්කෝරලේ. තොරගොඩ.	
	තුන්දෙලේ භේන තොරගොඩ	
	වෙලුගහභේන ...	3 0 28

ආර්. එ. ජී. පැස්පිං,
 ආණ්ඩු උපළුපත්තලන්තාත්සේ.

වම් 1900 ක්වු ජනවාරි මස 31 වෙනි දින මාතර කම්මේරියේදීය.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 776, E. P. Colonial Secretary's Office,
 Colombo, January 29, 1900.

ON Thursday, April 5, 1900, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at Mutur Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-one allotments of land situated in the Koddियar division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Upset Price
				A. R. P.	per Acre.
4735	Mutur	Virapatiran Cantiya	Open waste fit for paddy	1 2 25	10

Preliminary plan 1,631.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 1,777.						
5727	Mutur	M. Mukamatu Ussan	High jungle	15	3 19	50
5728	Do.	do.	do.	13	0 8	50
Preliminary plan 1,779.						
5731	Mutur	M. Aptulcater M. Ussen	Paddy chena	19	0 12	10
Preliminary plan 2,015.						
6570	Mutur	A. Siniappu	Abandoned chena	2	3 4	10
6571	Do.	Vappu Casim	do.	1	1 9	10
6572	Do.	Udumankany Aliah	do.	2	0 36	10
6573	Do.	Udumankany Levvai	do.	2	0 20	10
6574	Do.	Abucader Mirasha	do.	1	3 26	10
Preliminary plan 2,185.						
7299	Mutur	Antony Marvan	Abandoned chena fit for cocoanut	2	0 19	15
7300	Do.	—	do.	5	2 33	15
Preliminary plan 2,414.						
76288	Mutur	Avuther Kater	Open uncultivated, fit for garden	0	1 24	15
76289	Do.	do.	Garden partly planted	0	3 38	30
Preliminary plan 2,413.						
76282	Mallikaitivu	N. Maruthappen	Old chena	2	3 34	10
76283	Do.	M. Pattinyan	do.	2	0 30	10
Preliminary plan 1,904.						
6212	Sumakulam Ichchilampattai	K. Ariapodi	Abandoned garden	0	3 12	10
6216	Do.	N. Sinnatampi	do.	1	0 30	10
6221	Do.	S. Katiran	do.	1	0 0	10
6224	Do.	V. Pattan	do.	1	0 14	10
6225	Do.	—	do.	0	1 31	10
6226	Do.	V. Murugen	do.	0	3 11	10
6227	Do.	—	do.	0	3 36	10
6228	Do.	—	do.	1	1 7	10
6229	Do.	P. Sinnatampi	do.	1	0 23	10
6230	Do.	M. Eliyatampi	do.	0	3 36	10
6231	Do.	V. Kanter	do.	0	3 0	10
6232	Do.	V. A. Sinnayan	do.	1	0 0	10
6233	Do.	S. Y. Periatamby	do.	1	0 17	10
6234	Do.	do.	do.	0	3 1	10
6235	Do.	N. Katiraman	do.	1	0 23	10
6236	Do.	V. Sinnyah	do.	0	3 34	10
6237	Do.	S. Perumal	do.	1	0 27	10
6238	Do.	K. Tampimuttu	do.	0	2 24	10
6239	Do.	S. Katiraman	do.	0	2 27	10
6240	Do.	V. Pattinyan	do.	1	1 3	10
6241	Do.	K. Susaiappu	do.	0	2 32	10
6242	Do.	K. Sempandi	do.	2	0 17	10
6243	Do.	N. Arumugam	do.	1	0 0	10
6245	Do.	—	do.	6	3 20	10
6246	Do.	—	do.	0	0 27	10
6247	Do.	—	do.	0	2 32	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 776, E. P.

கொலோனியல் சர்க்கரித்தாரா ஆபீசில்,
கொழும்பில், 1900 ம ஆண்டு தைமீ 29 ல்.

1900 ம ஆண்டு சித்திரைமாதம் 5 ன் திகதி வியாழக்கிழமை பகல் 12 மணிக்கு தன ஆபீசில் கீழ் மாகாணத்து திரிகோணமலை உதவி கவர்ணாமேந்து ஏனறவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிகரூரிய காணிதனுண்டுகளை, அரசாட்சியாரால் உததரவுபண்ணப்பட்டிருக்கும்பொருத்தப்பிரகாரம், ஏலத்திற்கூறி விற்கப்படும்.

41 காணிதனுண்டுகள், கீழ் மாகாணத்து திரிகோணமலை டிஸ்திரிக்கின் கொட்டியாரா பகுதியிலிருக்கின்றது.

பிள்ளை இலக்கம் 1,631.

தரிபயிலை
ஏக்கரொண

இல. குறிச்சி.
4735 மூதூர்

கேள்விகாரண பெயர்.
லீ. கந்தையர்

விவரம்.

நெற்கேற்ற திறப்பான
தரை

விசாலம். றுகஞ்.
ஏ. றூ. ப. றூ.

1 2 25 10

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விலரம்.	தரிப்புவிலை ஏக்கரொன்	
				விசாலம். அ. அ. ப.	மக்கு ரு.
		பிளான இலக்கம் 1,777.			
5727	முனா	எம். முகமது உசை	மேடடுதரை	15 3 19	50
5728	ரெடி	ரெடி	ரெடி	13 0 8	50
		- பிளான இலக்கம் 1,779.			
5731	ரெடி	எம். அப்துலகாதா எம் உசை	நெற்சேனை	19 0 12	10
		பிளான இலக்கம் 2,015.			
6570	ரெடி	எ. சீனிவாபயு	செய்கைபண்ணிகீட்ட சேனை	2 3 4	10
6571	ரெடி	வாபயு காசிம	ரெடி	1 1 9	10
6572	ரெடி	உதுமான கனனி அலியா	ரெடி	2 0 36	10
6573	ரெடி	ரெடி வெவவை	ரெடி	2 0 20	10
6574	ரெடி	அப்துலகாதா மீராசா	ரெடி	1 3 26	10
		பிளான இலக்கம் 2,185.			
7299	ரெடி	அ. மரியான	ரெடி தெனமை பிள்ளைக்குடியது	2 0 19	15
7300	ரெடி	—	ரெடி	5 2 33	15
		பிளான இலக்கம் 2,414.			
76288	ரெடி	அ. காதா	தோட்டத்திற்குரிய செய்கைபண்ணாத வெளியானதரை	0 1 24	15
76289	ரெடி	ரெடி	கொஞ்சம் செய்கைபண்ணின தோட்டம்	0 3 38	30
		பிளான இலக்கம் 2,413.			
76282	மலலிகைத்தீவு	என். மருதயன்	பழையசேனை	2 3 34	10
76283	ரெடி	எம். பத்தினியன்	ரெடி	2 0 30	10
		பிளான இலக்கம் 1,904.			
6212	சினனக்குளம் ஈச் சிலம்பத்தை	கே. அரியப்போடி	செய்கைபண்ணிவிட்ட தோட்டம்	0 3 12	10
6216	ரெடி	என். சினனத்தமபி	ரெடி	1 0 30	10
6221	ரெடி	எஸ். கதிராமன்	ரெடி	1 0 0	10
6224	ரெடி	வி. பத்தன	ரெடி	1 0 14	10
6225	ரெடி	—	ரெடி	0 1 31	10
6226	ரெடி	வி. முருகன்	ரெடி	0 3 11	10
6227	ரெடி	—	ரெடி	0 3 36	10
6228	ரெடி	—	ரெடி	1 1 7	10
6229	ரெடி	பி. சினனத்தமபி	ரெடி	1 0 23	10
6230	ரெடி	எம். இளையத்தமபி	ரெடி	0 3 36	10
6231	ரெடி	வி. கந்தர்	ரெடி	0 3 0	10
6232	ரெடி	வி. எ. சின்னவன்	ரெடி	1 0 0	10
6233	ரெடி	எஸ். ஜே. பெரியத்தமபி	ரெடி	1 0 17	10
6234	ரெடி	ரெடி	ரெடி	0 3 1	10
6235	ரெடி	என். கதிராமன்	ரெடி	1 0 23	10
6236	ரெடி	வி. சின்னையா	ரெடி	0 3 34	10
6237	ரெடி	எஸ். பெருமாள்	ரெடி	1 0 27	10
6238	ரெடி	கே. தம்பிமுத்து	ரெடி	0 2 24	10
		பிளான இலக்கம் 1,904.			
6239	சினனக்குளம் ஈச் சிலம்பத்தை	எஸ். கதிராமன்	செய்கைபண்ணிவிட்ட தோட்டம்	0 2 27	10
6240	ரெடி	வி. பத்தினியன்	ரெடி	1 1 3	10
6241	ரெடி	கே. சூசை அப்ப	ரெடி	0 2 32	10
6242	ரெடி	கே. ருமபாண்டி	ரெடி	2 0 17	10
6243	ரெடி	என். ஆறுமுகம்	ரெடி	1 0 0	10
6245	ரெடி	—	ரெடி	6 3 20	10
6246	ரெடி	—	ரெடி	0 0 27	10
6247	ரெடி	—	ரெடி	0 2 32	10

இக்காணிகளைப்பற்றிய மேலதிக விவரம் அளவைத்தலைவரிடத்திலும் உற்பனவின் கொந்தீச்சுகளைப்பற்றி திருகோணமலை உதவி கவர்ணமேந்து ஏசுன்றரிடத்திலும் மறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தபர் அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவல் உவாக்கர்,
இராசாங்க லிகிதர்.

No. 777, E. P.

Colonial Secretary's Office,
Colombo, January 29, 1900.

ON Wednesday, April 11, 1900, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at Kanthalai Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Tampalakam division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 1,254—Tampalakam pattu.

Lot.	Name of Applicant.	Description.	Extent.	
			A. R. P.	
Village—Kantalai.				
2834	Generalsale	Scrub and jungle	5	0 27
2835	Do.	do.	4	3 28
2836	Do.	do.	4	2 39
2837	Do.	do.	4	3 9
2838	Do.	do.	4	3 7
2839	Do.	do.	2	3 22
2841	Do.	do.	6	1 32
2842	Do.	do.	6	0 35
2843	Do.	do.	6	0 10
2844	Do.	do.	6	2 20
2845	Do.	do.	4	3 1
2846	Do.	do.	3	2 10
2847	Do.	do.	4	3 9
2848	Do.	do.	4	0 15
2849	Do.	do.	4	0 0
2840	Do.	do.	4	3 26
2851	Do.	do.	3	1 24
2852	Do.	do.	5	1 23
2853	Do.	do.	4	3 14
2854	Do.	do.	3	2 38
2855	Do.	do.	3	1 29
2856	Do.	do.	4	2 33
2857	Do.	do.	3	2 33
2858	Do.	do.	4	2 0

Preliminary plan 1,659—Tampalakam pattu.

4809	P.V. P. Meytinava and one	High land fit for cocoanut	10	3 35
4810	Do.	do.	14	2 28
4811	Do.	Open scrub fit for paddy	6	0 0

Preliminary plan 1,660—Tampalakam pattu.

4838	P. M. Casim	Jungle fit for paddy	21	1 8
------	-------------	----------------------	----	-----

Upset price.—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 777, E. P.

கொ. சக்கிடுததார ஆபிசில்,

கொழும்பு, 1900 ம ஆண்டு தைமீ 29 ந் வ.

1900 ம ஆண்டு சித்திரைமாதம் 11 ந் திகதி புதன் கிழமை பகல் 12 மணிக்கு கந்தலாய் வாடி வீட்டி

ல் கீழ் மாகாணத்து திரிகோணமலை உதவ் கவண்ண மேந்து ஏசன்றவாகளால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணத்தூண்டுகளை, அரசாட்சியாரால உதவரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப் பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

காணத்தூண்டுகள், கீழ் மாகாணத்து திரிகோணமலை யில் திரிககின தட்பலகமப்பகுதியிலிருக்கின்றது.

பிளான இலககம் 1,254. தட்பலகமப்பற்று.

குறிச்சி—கந்தலாய்.

கேள்விகாரண—பொதுவிற்பனவு.

இல.	விபரம்.	விசாலம்.
		அ. ரூ. ப.
2834	பறட்டைக்காடு	5 0 27
2835	ஓடி	4 3 28
2836	ஓடி	4 2 39
2837	ஓடி	4 3 9
2838	ஓடி	4 3 7
2839	ஓடி	2 3 22
2841	ஓடி	6 1 32
2842	ஓடி	6 0 35
2843	ஓடி	6 0 10
2844	ஓடி	6 2 20
2845	ஓடி	4 3 1
2846	ஓடி	3 2 10
2847	ஓடி	4 3 9
2848	ஓடி	4 0 15
2849	ஓடி	4 0 0
2840	ஓடி	4 3 26
2851	ஓடி	3 1 24
2852	ஓடி	5 1 23
2853	ஓடி	4 3 14
2854	ஓடி	3 2 38
2855	ஓடி	3 1 29
2856	ஓடி	4 2 33
2857	ஓடி	3 2 33
2858	ஓடி	4 2 0

பிளான இலககம் 1,659.

குறிச்சி—தட்பலகாமம்.

கேள்விகாரண—பி. வீ. பி. மெய்தினவாவா.

4809	தொட்டத்திற்கேற்ற	10 3 35
4810	ஓடி	14 2 28
4811	நெற்கேற்ற பறட்டைக்காடு	6 0 0

கேள்விகாரண—பி. எம். காசிம்.

4838	நெற்கேற்ற பறட்டைக்காடு	21 1 8
------	------------------------	--------

தரிப்புவிலை—ஏக்க ரொண்டுக்கு விலை ரூபாய் 10.

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரம் அளவையத் தலைவரிடத்திலும் வீற்பனவீன கொந்தீசுகளைப்பற்றி திரிகோணமலை உதவ் கவண்ணமேந்து ஏசன்றரிடத்திலும் மறிந்து கொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமரவரது கட்டளைப்படி,

ஈ. நோவெல உவாக்கர்.

இராசாங்க விதிதர்.

No. 778, E. P.

Colonial Secretary's Office,
Colombo, February 1, 1900.

ON Thursday, March 22, 1900, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,568.—Akkarai pattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs. c.	
76950	Panankadu	L. Utumalevvai	Fit for paddy	21	0 12	12 50
Cadastral Preliminary plan 1.						
2	Tirukkivil	Mr. G. L. Alison	Fit for cocoanut plantation	205	3 0	12 50
6	Do.	General sale	do.	249	2 0	12 50
14	Komari in Panama	do.	do.	294	0 0	12 50

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
		Preliminary plan 1,231.—Panama.				
2731	Pottuvil	M. J. Browne	Fit for paddy	29	3 36	10 0
2733	Do.	do.	do.	22	0 31	10 0
2734	Do.	do.	do.	47	1 16	10 0
		Preliminary plan 2,537.				
76840	Pottuvil	Mr. J. E. Carey	Palaiyadimadukkadu	25	2 25	10 0
		Preliminary plan 234.—Karaivaku.				
1371½	Kalmunai	General sale	Encroachment	0	0 10-87	15 0
		Preliminary plan 2,652/23.				
77274	Periyakallaru	P. H. Chinnattampi	Scrub jungle	1	3 18	10 0
77275	Do.	P. H. Chinnattampi and S. Vairamuttu	do.	9	3 21	10 0
77276	Do.	Owner of title plans 103,788 and 172,476	Encroachment	0	0 19	10 0
77277	Do.	P. H. Chinnattampi	Scrub jungle	8	1 20	10 0
77278	Do.	S. Vairamuttu	Cocoanut garden	0	1 23	15 0
77279	Do.	M. Chinnattampi	do.	0	1 31	15 0
		Preliminary plan 2,659.—Manmunai.				
77290	Veppantidal	I. Mukammatakasim	Kairiyadimaduppumi	9	3 1	10 0
		Preliminary plan 2,651/20.				
77273	Aratpattai	S. Chetukavalar	An enclosure	0	0 5	20 0
		Preliminary plan 2,655.—Koralai.				
77283	Murakkaddanchenai	N. Alvappillai	Partly planted	2	1 33	10 0
77284	Do.	M. Nanappirakasakuruk- kal	Fit for cocoanuts	3	2 4	15 0
		Preliminary plan 2,653.				
77280	Chantiveli	D. W. Nakappiar	Fit for cocoanuts	5	2 30	20 0
		Preliminary plan 483.—Porativu.				
4607	Palukamam	Mr. J. J. O'Dowd	Fit for paddy	4	3 30	10 0
4608	Do.	do.	do.	1	3 16	10 0
		Preliminary plan 2,354.—Koralai.				
76055	Murakkoddanchenai	M. Sivananakkurukkal	Fit for cocoanuts	0	1 35	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 778, E. P

கொலோனியல் சர்க்கரித்தார் ஆபீசில்,
கொழும்பு, 1900 ம் ஆண்டு மார்ச்சு 1 ந் உ.

1900 ம் ஆண்டு பங்குனிமாதம் 22 ந் திகதியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்த கவர்ணமேந்த ஏசன்றவர்கள் தனது ஆபீசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பார்.

படம் 2,568.—அக்கரைப்பற்று.

தரிப்புவிலை ஏக்க

விசாலம். ரொன்றுக்கு

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்	அ. தா. ப.	ரூ. ச.	
76950	பனங்காடி	லெ. உதமாலெவ்வை	வேளாண்மைக்கேற் ற பூமி	21	0 12	12 50
		படம் 1.				
2	திருக்கோவில்	மெஸ்தர் எலிசன்	தென்னம்பிள்ளைக் கேற் பூமி	205	3 0	12 50
6	ஹெ	பொதுவிற்பனவு	ஹெ	249	2 0	12 50
14	கோமாரி பாணகைப் பற்று	ஹெ	ஹெ	294	0 0	12 50
		படம் 1,231—பாணகைப்பற்று.				
2731	பொத்தவில்	மெஸ்தர் ஜே. விறவுண்	வேளாண்மைக்கேற் றது	29	3 36	10 0
2733	ஹெ	ஹெ	ஹெ	22	0 31	10 0
2734	ஹெ	ஹெ	ஹெ	47	1 16	10 0
		படம் 2,537.				
76840	பொத்தவில்	மெஸ்தர் ஜே. ஈ. சேரி	பாலையடிமடுக்காடி	25	2 25	10 0
		படம் 234—கரைவாருப்பற்று.				
1371½	கல்முனை	பொதுவிற்பனவு	கூட்டிப்பிடித்தபூமி	0	0 10-87	15 0
		படம் 2,652/23.				
77274	பெரியகல்லாறு	பொ. த. சின்னத்தம்பி	பறடடைக்காடி	1	3 18	10 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்,	தரிப்புக்கலை ஏக்கர் விசாலம்.	
				அ. டி. ப.	ரூ. ச.
77275	ஹே	பொ. த. சின்னத்தம்பி			
77276	ஹே	யும் ச. வைரமுத்து 103,788 ம் 172,476 ம் இல. படத்தினூரீத் தாளர்	ஹே	9 3 21	10 0
77277	ஹே	பொ. த. சின்னத்தம்பி	கூட்டிப்பிடித்தபூமி	0 0 19	10 0
77278	ஹே	ச. வைரமுத்து	பட்டைக்காடு	8 1 20	10 0
77279	ஹே	ம. சின்னத்தம்பி	தென்னமரவளவு	0 1 23	15 0
77290	வேப்பந்திடல்	படம் 2,659—மண்முனைப்பற்று. இ. முசும்மதுக்காசீம	கையடி மடுப்பூமி	9 3 1	10 0
77273	ஆரைப்பத்தை	படம் 2,651/20. சே. சேதுகாவலர்	அடைப்பு	0 0 5	20 0
77283	முறக்கொட்டான்சேனை	படம் 2,655—கோறனைப்பற்று. நா. ஆள்வாப்போடி	ஓர் பகுதி தென்னை நாட்டியது	2 1 33	10 0
77284	ஹே	மு. ஞானப்பிரகாசக் கு ருக்கள்	தென்னம்பிள்ளைக்கே ற்றபூமி	3 2 4	15 0
77280	சந்திவெளி	படம் 2,653. டி. வி. நாகப்பர்	ஹே	5 2 30	20 0
4607	பளுகாமம்	படம் 483—போரஜிவுப்பற்று. மெஸ்தா ஜே. ஜே. ஓடா வுட்	வேளாண்மைக்கேற்ற பூமி	4 3 30	10 0
4608	ஹே	ஹே	ஹே	1 3 16	10 0
76055	முளக்கொட்டான்சேனை	படம் 2,354—கோறனைப்பற்று. சிவஞானக்குருக்கள்	தென்னம்பிள்ளைக்கே ற்றது	0 1 35	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனவின் கொந்தீசுகளைப்பற்றியும் மட்டக் களப்பு அரசாட்சி ஏசன் துத்துரையவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

ஈ. நொவல் உவாக்கர்,
இராசாங்க லிடுதர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,364, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, January 26, 1900

ON Thursday, April 5, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,338.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
10929	Wanduragala	Katukotte	Cocoanut garden	0 1 34	40	
10930	Do.	do.	Chena	1 1 11	10	
10931	Do.	do.	Cocoanut garden	0 1 11	40	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,364, N.-W. P.

වර්ෂ 1900 ජනවාරි මස 26 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්දෝරුවේදී.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ජනවාරි මස 5 වෙනි දින මුහුණපත් දැමූ 10 කුරුණෑගල කවිවෙර්ගේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුණදහට සෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුණෑගල පලාතේ වැරදිවිලිගත්තන්ගේ පිහිටා තිබෙන බිම්කැබලි තුනක්.

සිතියම 2,328. අයිතිකම නිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
10929	වදුරුගල	කවුකොව්වේ	පොල්වත්ත	0 1 34
10930	එම	එම	හේන	1 1 11
10931	එම	එම	පොල්වත්ත	0 1 11

නියමකරණලද මුදල කොමිමර 10929 සහ 10931 දරණ බිම්කැබලි දෙක අක්කරයක් රු. 403. කොමිමර 10930 දරන බිම්කැබලිල අක්කරයක් රු. 103.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්පනුලුත්තාගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේගෙන්ද දැනගතට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානත්වතන්ගේගේ ආඥාව ලෙස,

ජ. නොඑල් වාකර්, මහසෙනෙවිවරයාගේ වමන.

No. 1,365, N.-W. P.

Colonial Secretary's Office, Colombo, January 29, 1900.

ON Tuesday, April 3, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the village Kandakuli in Akkarai pattu of Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 2,319.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10882	Kandakuli	Crown	Abubakkar Marikar	Cocconut garden	1 1 10

Upset price, -Rs. 50 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

E. NOEL WALKER, Colonial Secretary.

No. 1,365, N.-W. P.

වර්ෂ 1900 ජනවාරි මස 29 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්දෝරුවේදී.

වසම් දිසාවේ පුත්තලමේ උපඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ජනවාරි මස 3 වෙනි දින මුහුණපත් දැමූ 10 පුත්තලමේ කවිවෙර්ගේදී වෙන්දේසිකර විකුණනට හෝ අයිතිවාසිකම් බේරුණදහට සෙදෙනවා ඇත.

වසම් දිසාවේ පුත්තලමේ දිස්ත්‍රික්කවේ කල්පිටි පලාතේ අක්කර පන්තුවේ, කන්ඩකුලියේ පිහිටා තිබෙන බිම්කැබලිලක්.

සිතියම 2,319.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අයිතිකම නිසන්තා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සකම්ල. රු.
10882	කන්ඩකුලිය	ආණ්ඩුව	අබුබක්කර් මරික්කාර්	පොල්වත්ත	1 1 10	50

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේසර්පනුලුත්තාගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම් දිසාවේ පුත්තලමේ උපඒජන්තවරයාගේගෙන්ද දැනගතට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානත්වතන්ගේගේ ආඥාව ලෙස,

ජ. නොඑල් වාකර්, මහසෙනෙවිවරයාගේ වමන.

No. 1,365, N.-W. P.

கொலோனியல் சர்க்கிளத்தார ஆபிசில்,
கொழும்பு, 1900 டிசம்பர் 29 ந் வ.

1900 ம ஆண்டு சித்திராமாதம் 3 ந் திகதி செவ்வாய்க்கிழமை பிணதேரம் 1 மணிகுறு புத்தளம் தன் ஆபிசில் வடமேன மாகாணத்து உதவி கவறணமேந்து ஏசனறவர்களால் இசனடியிற சொல்லப்படடிருகிற முடிசுரிய காணித்துணடு அசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்தற்குறி வீறகப்படும் அல்லது முடிசு துககொள்ளப்படும்.

1 காணித்துணடு, வடமேன மாகாணத்து புத்தளம் டிஸ்திரிக்கிண கறபிடடி, பகுதியைச்சேர்ந்த அககரைபத்து கண்டககுழி கிராமத்திலிருக்கின்றது.

இல.	குறிச்சி.	பிளான இலக்கம் 2,319.	வ்வரம்.	வீசாலம்.
10882	கண்டககுழி	உரித்தாளியின் பெயர்.	அவுபகம்மகாரககார	அ. றா. ப.
			தெனனந்தோட்டம்.	1 1 10
		ஏக்க கொன்றுககுறி திதானித்த வீலை ரூபாய் 50.		
		இக்காணிகளைப்பற்றிய மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனைகொள்கலைப்பற்றி புத்தளம் உதவி கவறணமேந்து ஏசனறரிடத்திலும் மறிந்துகொள்ளலாம்.		
		தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டடையின்படி, ஈ. நோவெல் உலாங்கர், குராசாங்க விக்கர்.		

No. 1,366, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, February 2, 1900.

ON Friday, March 16, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,341.				
Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
10936	Virapokuna	Kiniyawamukalana	High jungle supposed to be suitable for coconuts	2 0 20
		Preliminary plan 2,331.		
10918	Karambe	Neweriyamukalana	Jungle suitable for coconuts	15 2 0
		Preliminary plan 2,336.		
E 1163	Ratmala	Palupansalawatta or Kadurugahamulawatta	Contains about 60 coconut trees about 70 years old	1 0 10
		Preliminary plan 2,337.		
10928	Nawasigahawatta	Kahayayakanatta or Kosgahamulabenakele	Jungle	5 2 6
		Preliminary plan 2,350.		
10948	Pallewela	Godellamukalana	Forest contains domba, milla, &c.	2 0 12
		Preliminary plan 2,315.		
10877	Lankasagedara	Vedagewatta	Chena about three years old	9 2 10
D 1162	Do.	Vedagewatta alias Asweddumepillewa	do.	0 3 6
10878	Do.	Asweddumapitiya	Abandoned paddy field	1 1 8

Upset price,—For lots 10,948 and 10,928, Rs. 30 per acre ; lot E 1,163, Rs. 50 per acre ; lot 10,936, Rs. 25 per acre ; lots 10,918 and 10,877, Rs. 20 per acre ; lot D 1,162, Rs. 15 per acre ; lot 10,878, Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,366, N.-W. P.

வ்ஷ 1900 ன்ஷ செப்டெம்பர் மச 2 தேதி திக கொழும்பு
வககெதுமாரிசுருவகானகெகெ கனகெர்ஜெதெச.

பகெ திகாவே அகன்ஷுவே சீசன்வகுசனகானகெ விசின தேகி பகவ கசுதவ்வெவ அகன்ஷுவே கனகவக ஓவமே அகன்ஷுவே கிசெர்வெரெ புகாரசெவ வ்ஷ 1900 ன்ஷ மார்ஷ மச 16 தேதி திகவி சிகுருடி டெபர் 10 குரகுகுரெ கவிசெர்வெரெ தேவதெசிகெர விசுசுசுவெவ கெசெதவா குக.

வகெ திகாவே குகுகுகுரெ கடுகான கடுகவிசெரெகுவன்வனுவே கெவிசெரெகெ சிகெவகிவெவ விக்குவெசெரெ 8ன். சிகிசெ 2,341.

கெ.	கவி.	ஓவமே கவி.	கனகெ.	வகவ. க. ரு. க.
10936	விசெகுகவ	கிசெகாவே இககுகவ சிகிசெ 2,331.	கெசெ கிசெரெவ கெசெ குகுசெ	2 0 20
10918	கககெ	கவெசெ இககுகவ சிகிசெ 2,336.	செ	15 2 0
E 1163	சன்வெ	கடுககசெசெசெ வன்வ கெ கெவ கடுகுககெசெ வன்வ	கடுகுக 70ன் கவக வகசெ குகி கெசெகெ 60ன் கவக கிசெ	1 0 10

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මසක. අ. රු. ප.
10928	තවසිතන වත්ත	සිතියම 2,337. කහසායේ කනත්ත නො කොන් සොස්තනමුල හේනේ කැලේ	කැලේ	5 2 6
10948	පල්ලේවෙල	සිතියම 2,350. ගොඩැල්ලේ මුලලාන	දම් සහ මිල්ල ඇති කැලේ	2 0 12
10877	ලත්කාරන්ගෙදර	සිතියම 2,315. වැවහේ වත්ත	අවුරුදු තුනක් පමණ වගසඇති හේන	9 2 10
D 1162	එම	එම නොකොන් අස්වැද්ද මේ පිල්ලාව	එම	0 3 6
10878	එම	අස්වැද්දාම් පිටිය	පාලුවටියා කුඹුර	1 1 8
නියම කරණලද මුදල නොමමර 19948 සහ 10928 අත්කරගත් රුපියල් 303.				
	එම	එම E1163	එම එම 503.	
	එම	එම 10936	එම එම 253.	
	එම	එම 10918 සහ 10877	එම එම 203.	
	එම	එම D1162	එම එම 153.	
	එම	එම 10878	එම එම 103.	

මෙහි ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්කරුලුත්තාන්සේගෙත්තු, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වගඹාදසාවේ ආණ්ඩුවේ ඒජන්තලුත්තාන්සේගෙත්තු දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර ලකුමානවත්තන්සේගේ ආඥාව ලෙස,
ඊ. නොඑල් වාකර්,
මහසෙක්කාරස් වමන.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,016, N.-C. P. Colonial Secretary's Office,
Colombo, February 1, 1900.

ON Wednesday, March 21, 1900, at 12 noon, the Government Agent for the North-Central Province will put up for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-nine allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 383.—Kende korale.
Village—Mankadawala.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1504	—	Crown	High jungle fit for paddy	13 1 21
1507	—	do.	do.	12 3 21
1508	—	do.	do.	7 2 28
1510	—	do.	do.	8 3 18
1511	—	do.	do.	5 0 10
1513	—	do.	do.	7 3 5
1514	—	do.	do.	4 1 33
1516	—	do.	do.	13 0 33
1517	—	do.	do.	6 1 30
1518	—	do.	do.	14 1 0
1519	—	do.	do.	13 1 30
1520	—	do.	do.	6 2 4
1521	—	do.	do.	19 3 5
H 88	—	Kandate Badderala Vidane	Planted land	0 2 4
I 88	—	Kapuruwannige Kirihami	do.	0 1 21
J 88	—	Weduralage Wambirala	do.	0 0 24
K 88	—	Tambi Vidane	do.	0 0 22
1537	—	Crown and villagers	Jungle fit for paddy	0 1 11
1538	—	do.	Thorny jungle fit for paddy	0 2 15
1539	—	do.	do.	0 1 21
1540	—	do.	do.	0 0 8
1541	—	do.	do.	0 0 18
1542	—	do.	do.	0 0 24
1543	—	do.	do.	0 0 35
1544	—	do.	do.	0 0 27
1545	—	do.	do.	0 0 33

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
				A.	B.	F.
1546	—	Crown and villagers	Jungle fit for paddy	0	0	9
1547	—	do.	do.	0	0	25
1548	—	do.	do.	0	0	15
1549	—	K. Badderala	Paddy field	0	0	14
1550	—	Valatevidanage Kirihami	do.	0	0	20
1551	—	Tambi Vidane	do.	0	0	26
1552	—	Naga Wedarala	do.	0	0	18
M 97	—	Unguralage Nambirala	do.	0	1	0
N 97	—	Kirihamige Wannakurala	do.	0	0	28
O 97	—	Punchiappu Gamarala	do.	0	1	3
P 97	—	Patallige Kadueta	do.	0	0	30
Q 97	—	Menikralage Dingirala	do.	0	0	18
Preliminary plan 1,409.—Kende korale.						
4330	—	Village—Kalanchiya.	Crown Field	0	3	0
Preliminary plan 1,231.—Nuwaragam korale.						
3678	K. M. Mirasaibo	Crown	Mostly cleared, fit for paddy	5	0	0
3679	Ratanapala Unnanse	do.	do.	4	0	30
Preliminary plan 1,620.—Nuwaragam korale.						
4924	Badalage Pina	Crown	Thorny jungle fit for paddy	3	0	6
Preliminary plan 1,759.—Nuwaragam korale.						
5274	Mudalihami Vel-vidane and another	Crown	Low jungle fit for paddy	12	1	9
Preliminary plan 1,813.—Nuwaragam korale.						
5372	Ukkurala Vel-vidane and others	Crown	High jungle fit for paddy	17	3	27
Preliminary plan 1,340.—Kadawat korale.						
4034	P. Pinhami and another	Crown	Scrub fit for paddy	5	2	15
Preliminary plan 1,633.—Kadawat korale.						
4961	Kapurala Wedarala	Crown	High forest fit for paddy	3	1	28
Preliminary plan 1,200.—Kanadara korale.						
3568	—	Crown	Paddy field	0	3	6
Preliminary plan 1,206.—Kanadara korale.						
3581	Silamburala Liyane Arachchi	Crown	Jungle fit for paddy	12	1	23
3583	S. Mudalihami	do.	do.	1	0	32

Upset price,—Rs. 10 per acre.

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,016, N.-C. P.

වර්ෂ 1900 ක්වූ පෙබරවාරි මස 1 වෙනි දින කොළඹ මහසෙනෙහි ජනරජයේ කන්තෝරුවේදීය.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ මහජනතලානිකයන්ගේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ මාර්තු මස 21 වෙනි දින වූ බද්ද දවල් දෙලකට අනුරූපව කඩවිලියේදී වෙන්දේසිකර විකුණනු ලබන නොගොස් බේරුන්කර දෙන්නට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ නුවරකලාවිය පලාතේ නුවරගම පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 49ක්. සිතියම 383. කැදකෝරලේ. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් නැත.

නො.	ගම.	අයිතිකම කිසිත්ත.	අන්දම.	මහත.
1504	මානකඩවල	ආණ්ඩුව	වි ගොවිතැනට සුදුසු අන්දම වූ කැලේ	අ. රු. ප.
1507	එම	එම	එම	13 1 21
1508	එම	එම	එම	12 3 21
1510	එම	එම	එම	7 2 28
1511	එම	එම	එම	8 3 18
1513	එම	එම	එම	5 0 10
1514	එම	එම	එම	7 3 5
1516	එම	එම	එම	4 1 33
1517	එම	එම	එම	13 0 33
1518	එම	එම	එම	6 1 30
			එම	14 1 0

කො.	ගම.	අයිතිකම් කිසිවයා.	අන්දම.	මගක. අ. රු. ප.
1519	මාන්කඩවල	ආණ්ඩුව	වී ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	13 1 30
1520	එම	එම	එම	6 2 4
1521	එම	එම	එම	19 3 5
H 88	එම	කන්දනේ බද්දේදුරුවිදනේ	වැවිලිකරු ඉඩම	0 2 4
I 88	එම	කපුරුවන්තියේ කිරිඟාමි	එම	0 1 21
J 88	එම	වෙදුරුවේ නඹිඳුරු	එම	0 0 24
K 88	එම	නඹි විදනේ	එම	0 0 22
1537	එම	ආණ්ඩුව සහ ගම්මු	වී ගොවිතැනට සුදුසු කැලේ	0 1 11
1538	එම	එම	එම කටුකැලාව	0 2 15
1539	එම	එම	එම	0 1 21
1540	එම	එම	එම	0 0 8
1541	එම	එම	එම	0 0 18
1542	එම	එම	එම	0 0 24
1543	එම	එම	එම	0 0 35
1544	එම	එම	එම	0 0 27
1545	එම	එම	එම	0 0 33
1546	එම	එම	එම කැලේ	0 0 9
1547	එම	එම	එම	0 0 25
1548	එම	එම	එම	0 0 15
1549	එම	කේ. බද්දේදුරු	කුඹුර	0 0 14
1550	එම	වෙලානේ විදනේ කිරිඟාමි	එම	0 0 20
1551	එම	නඹි විදනේ	එම	0 0 26
1552	එම	නාගා වෙදුරු	එම	0 0 18
M 97	එම	උන්ගුරුවේ නඹිඳුරු	එම	0 1 0
N 97	එම	කිරිඟාමියේ වන්කකුරු	එම	0 0 28
O 97	එම	පුත්තියාපු ගමරු	එම	0 1 3
P 97	එම	පහනියේ කුඩනා	එම	0 0 30
Q 97	එම	මැතිකරුවේ පිහිඳුරු	එම	0 0 18
සිතියම 1,409.				
4330	කල්ලන්පිට	ආණ්ඩුව	එම	0 3 0
3678	සිතියම 1,231. වරකෙඩසා ගම	ආණ්ඩුව	ඉල්ලුම්කාරයා—කේ. ඇම්. මිහසලිය. බොහෝමයක් පලිකර නිබන් වී ගොවිතැනට සුදුසු ඉඩම	5 0 0
3679	එම	ආණ්ඩුව	ඉල්ලුම්කාරයා—රතනපාලයන්තාන්සේ.	4 0 30
4924	සිතියම 1,620. කුඩාගම	ආණ්ඩුව	ඉල්ලුම්කාරයා—බඩාලානේ පිනා. වී ගොවිතැනට සුදුසු කටු කැලාව	3 0 6
5274	සිතියම 1,759. පහලවැව	ආණ්ඩුව	ඉල්ලුම්කාරයා—මුදලිඟාමි වෙල්විදනේ සහ තවත් අයෙක්. වී ගොවිතැනට සුදුසු උදුකැලේ	12 1 9
5372	සිතියම 1,813. කරඹුව	ආණ්ඩුව	ඉල්ලුම්කාරයා—උන්කුරුව වෙල්විදනේ සහ තවත්. අන්දමුවා කැලේ	17 3 27
4034	සිතියම 1,340. මිගස්වැව	ආණ්ඩුව	ඉල්ලුම්කාරයා—පිත්තාමි සහ තවත් අයෙක්. වී ගොවිතැනට සුදුසු උදුකිම	5 2 15
4961	චුවඟුවගම	ආණ්ඩුව	සිතියම 1,633. ඉල්ලුම්කාරයා—කපුරුව වෙදුරු. එම අන්දමුවා මුකලාන	3 1 28
3568	සිතියම 1,200. ඇල්ලේවැව	ආණ්ඩුව	කනදුරුකෝරලේ. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත. කුඹුර	0 3 6
3581	එම	ආණ්ඩුව	සිතියම 1,206. ඉල්ලුම්කාරයා—පිලඹුරු ලියනආරච්චිල. වී ගොවිතැනට සුදුසු කැලේ	12 1 23
3583	එම	ආණ්ඩුව	ඉල්ලුම්කාරයා—ඇස්. මුදලිඟාමි. එම	1 0 32

අක්කරයක් රුපියල් දහයේ පවත් විකුනව ගෙදෙනවා ඇත. මෙම ඉඩම ගැණ යම් අයිතිවාසිකම් ඇති අයවල් සිටින්නම් විකිනීමේ දී හේදී පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකර තීරණයට ගන්න.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡන්ද්‍රයන් නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරුමානවතන්සේගේ ආඥාව ලෙස,
 ජ. නොඵල් වාකර,
 මහසෙනෙවිවරයා වරයා.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 360, P. OF U.

Colonial Secretary's Office,
Colombo, February 6, 1900.

ON Tuesday, March 27, 1900, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 824. Village—Pallegama.						
W 91	Udapitiya patana	Abraham Cooray	Patana	1	3 25	15
Village—Millabedda in Passara korale.						
2874	Udaoyapatana	Crown	Patana	0	2 17	20
2875	Do.	do.	do.	0	1 21	20
2876	Do.	do.	do.	0	2 35	20
Preliminary plan 289. Applicant—Mr. W. Stewart. Village—Ooratolle in Badallapanguwa of Yatikinda.						
1500	Ooratollepatana	Crown	Patana	6	3 23	10
Preliminary plan 887.—Advertised for sale or settlement. Village—Wedigune in Rilpola korale.						
3433 c	Coangahalandapatana	Parattayan Kangani	Encroachment on Crown land	1	1 7	10
3433 d	Do.	Muttusami Kangani	do.	1	1 5	10
3433 e	Do.	do.	do.	1	2 18	10
3433 b	Do.	Parattayan Kangani	—	2	1 0	10
Eight allotments in Wellawaya division of Badulla District. Preliminary plan 799.—For general sale. Village—Galbokka in Kandapalle korale near Malveru estate.						
2786	(This land is situated to south of Lunugala estate, which it adjoins)	Crown	Patana very suitable for tea	25	3 15	15
Preliminary plan 336. Village—Mideniya in Wellawaya korale.						
1068	Ankanuwakumbura	Crown	Chena	2	2 25	10
1069	Ilukkumbura	do.	do.	0	1 6	10
1071	Yakdehikumbura	do.	Patana	0	2 19	10
1072	Pidiwelikumbura	do.	Paddy	1	1 21	10
1073	Pallekumbura	do.	do.	1	0 34	10
1074	Pahalakumbura	do.	Chena	1	0 25	10
1076	Yodaya-arawa	do.	Patana	1	2 12	10

Two allotments in Udukinda division of Badulla District.

Preliminary plan 595. Village—Medawala and Paranagama.						
2443	Lamawalawaluwa	Crown	Patana	31	3 0	10
2444	Do.	Uma Ellegedara Kirihami	Chena	5	3 38	10

NOTE.—The lots on preliminary plan 887 are all claimed, and sale will be stayed if the survey fees of lots 3,433c, 3,433d, 3,433e, so that certificates of no Crown claim may be issued. The survey fees payable can be ascertained at the Kachcheri. As regards lot 3,433b, the claimant will be allowed to buy it at the rate of Rs. 10 per acre. In failure of payment the land will be sold.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 360, P. OF U.

වම් 1900 ක්වු පෙබරවාරි මස 6 වෙනි දින කොළඹ මහසෙනෙවරිස්ථානයේ කන්දෝරුවේදී.

ඉහත දින වේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්ධන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු මාර්තු මස 27 වෙනි දිනවූ අභ්‍යර්ථන දැවල් 10 බදු එක වරින්දී වෙන්දේසි කර විකුණන ලදී.

ඉහත දින වේ බදු පලයේ පවතින කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 9ක්. සිතියම 824. අයිතිකම් නිසන්තා—ඒබ්‍රහැම් කුරේ.

කො.	මම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහත. සක මිල. අ. රු. ප. රු.
W91	සජ්ජරකෝරපෙල් ලේලියම මිල්ලවැද්ද	උඩපිටිප පහත	පහත	1 3 25 15

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර	
				මහ. රු. ප.	මහ. රු.
අයිතිකම කිසිත්තා—ආණ්ඩුව.					
2874	පස්සරකෝරලේ පල්ලේගම				
	මල්ලඹාද්ද	උඩමස	පතන	0 2 17	20
2875	එම	එම	එම	0 2 21	20
2876	එම	එම	එම	0 2 35	20
සිතියම 289. ඉල්ලීමකාරයා—ඩබ්ලිව්. පටුවම් මහත්මයා.					
1500	ගම්බද බදුපසංගුණි උරුම				
	කොල්ල	උරුමකොල්ල පතන	පතන	6 3 23	10
සිතියම 887. අයිතිකම කිසිත්තා—පරත්තනගම කන්කානි.					
3433 C	පිල්පොලකෝරලේ වැදගුණේ	කෝත්තගලන්ද පතන	බලකන්කාරගෙයේ අල්ලාගත් ආණ්ඩුවේ ඉඩම	1 1 7	10
අයිතිකම කිසිත්තා—මුත්තුසාමි කන්කානි.					
3433 D	එම	එම	එම	1 1 5	10
3433 E	එම	එම	එම	1 2 18	10
අයිතිකම කිසිත්තා—පරත්තනගම කන්කානි.					
3433 B	එම	කෝත්තගලන්ද පතන	එම	2 1 0	10
සිතියම 799. විකිනිමට හෝ නිරවුල්කරගැනීමට.					
බදුපසංගුණේ වැල්ලවාස කොට්ඨාසයේ තිබෙන ඉඩම් කැබලි 8ක්.					
2786	කන්දපල්ලකෝරලේ මල්වරින්	මේ ඉඩම පිහිටා තිබෙන්නේ වත්ත ලහ තිබෙන ගල්බොකක්	එකට යාවතියෙන ලුහුගල වත්තට දකුණෙන්	පතන හේ වැව් මට ඉතා සැහේ 25	3 15 15
සිතියම 336.					
1068	වැල්ලවාසකෝරලේ තිබෙන				
	මිදෙනිය	ආකනුවේ කුඹුර	හේන	2 2 25	10
1069	එම	ඉළක්කුඹුර	එම	0 1 6	10
1071	එම	ගන්දෙහිකුඹුර	පතන	0 2 19	10
1072	එම	පිදිවිලිකුඹුර	කුඹුර	1 1 21	10
1073	එම	පල්ලේකුඹුර	එම	1 0 34	10
1074	එම	පහලකුඹුර	හේන	1 0 25	10
1067	එම	රෝදගුණව	පතන	1 2 12	10
නොමිමර 595හේ සිතියමේ සඳහන් බදුපසංගුණේ උඩුකිද කොට්ඨාසයේ බිම්කම් 2ක්.					
2443	මැදවල සහ පරතගම	ලමවෙලවල්දුව	පතන	31 3 0	10
අයිතිකම කිසිත්තා—උරුම ඇලගෙදර නිරිසාමි.					
2444	එම	ලමවෙලවල්දුව	හේන	5 3 38	10

සිතියමට අනුව.—නොමිමර 887 සිතියමේ සඳහන් තිබෙන බිම්කම් 2ක් සියල්ලටම අයිති කියා සිටී. ආණ්ඩුවට අයිතිවන කියා දෙන සහතිකපත් දෙන පිණිස 3433C, 3433D, 3433E ඉඩම්කම්වල මැනුම් භාස්තුව ගෙවීමට වෙන්වනු ලබන වත්ත වනවා ඇත. මිනිස්සුන්ගේ භාස්තුව කොපමණද කියා කවිවේරියෙන් දැනගන්නට පුළුවන. 3433B ඉඩම කම්පන අක්කරයක් රු. 10 ගනනට අයිතිකාරයාට ගන්ව පුළුවන.

මෙම ඉඩම් විකුණුම ගැන වැඩිදුර කාරණා බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාත්සේගෙගේද, ඉඩම් ගැණ බොරතුරු සර්වේයර්ජනරාලයාගෙන් දැනගත යුතුය.

ගරුකර ආණ්ඩුකාර උතුමානවගත්සේගේ ආඥාවලට,
 ජ. නොඑල් මාකර්,
 මහසෙත්තකාරිස්-මම්ම.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 320, P. OF S. Colonial Secretary's Office, Colombo, January 24, 1900.

ON Thursday, March 8, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-six allotments of land situated in Galboda and Kinigoda korales of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Upset Price	
				A. R. P.	Rs.
2362	Telatiyawahena	E. M. Kiri Banda	Scrub (for sale)	1 0 11	30
2363	Do.	do.	Forest (for sale)	0 2 7	30

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre. Rs.
		Preliminary plan 797.	Village—Kadawattiya.			
2283	Katulandemukalana	—	Scrub (for sale)	0	1 35	25
2284	Do.	—	Forest (for sale)	2	3 29	25
		Preliminary plan 787.	Village—Dambulla.			
2235	Rukgahahena	—	Chena (for sale)	0	1 30	50
2236	Rukgahamukalana	—	Forest (for sale)	0	1 18	50
		Preliminary plan 800.	Village—Hewadiwala.			
2293	Bakmigollemukalana	M. Abadda	Forest (for sale)	1	2 15	40
		Preliminary plan 819.	Village—Yatagama.			
2365	Alubohinna	—	Plantain garden (for sale)	0	2 30	50
2366	Galende <i>alias</i> Ambagahamukalana	—	Forest (for sale)	4	2 5	30
2367	Do.	—	do.	1	3 38	30
2368	Ihalawatta	—	Planted garden (for sale)	1	2 27	50
		Preliminary plan 805.	Village—Werellapota.			
2312	Beligollehena	—	Plantain garden (for sale)	0	3 3	40
2313	Gongale Pahalakele <i>alias</i> Diyannewatta	—	Forest (for sale)	0	3 22	40
		Preliminary plan 773.	Village—Kudagama.			
2216	Nanawalagawahena	R. Menika	Forest (for sale)	11	1 12	30
		Preliminary plan 778.	Village—Udugama.			
2222	Euraudahena	S. A. Suwaris Appu	Plantain garden (for sale)	1	2 28	40
		Preliminary plan 815.	Village—Puwakmote.			
2355	Weiullepillewa	K. Kiri Appu	Forest (for sale)	4	1 0	40
		Preliminary plan 786.	Village—Godagampola.			
2233	Tanahena	E. Hetuwa	Plantain garden (for sale)	1	0 13	40
2234	Do.	do.	do.	2	1 21	30
		Preliminary plan 771.	Village—Gabbala.			
2213	Iriyagahawella <i>alias</i> Mulandiyawalagawahena	J. Kirihapuwa	Scrub (for sale)	0	3 14	10
		Preliminary plan 772.	Village—Kossinna.			
2214	Idalpalademadahena	I. Menikrala	Forest (for sale)	3	0 26	30
2215	Idalpalademadahena <i>alias</i> Gettanlanda	R. Punchirala	Forest (for sale)	1	3 8	30
		Preliminary plan 807.	Village—Kotagama.			
2315	Hapuambekandehena	R. Mudianse, Gan-arachchi	Forest (for sale)	1	2 26	15
		Preliminary plan 8,015.	Village—Medagaladeniya.			
5286	Viharewatta	—	Planted garden and scrub (for sale)	0	3 35	50
5287	Halmessehena	—	Forest and scrub (for sale)	3	1 32	15
5288	Galheressehena	—	Forest (for sale)	2	0 36	15
5289	Delgahamulahena	—	do.	0	2 30	20
		Preliminary plan 131.	Village—Deliwala.			
214	Weralandemukalana	—	Forest (for sale)	2	0 26	30
		Preliminary plan 6,016.	Village—Walgama.			
7840	Gonamadahena	Medduma Banda, of Walgama	Forest (for sale)	11	0 10	20
		Preliminary plan 272.	Village—Gangakumbura.			
580	Korosawelgalehena	—	Scrub (for sale)	1	1 12	30
581	Do.	—	Forest (for sale)	0	2 9	20
		Preliminary plan 817.	Village—Alkegama.			
2360	Bogahamulamudunehena	—	Chena (for sale)	0	3 11	15
2361	Galpottchena	—	do.	0	1 13	15
		Preliminary plan 781.	Village—Dunukewala.			
2228	Araggalahenyaya	M. Sepala and six others	Forest (for sale)	19	1 18	10
		Preliminary plan 428.	Village—Yodagama.			
1764	Thalgongawala	—	Forest (for sale)	5	3 22	30
		Preliminary plan 588.	Village—Kudagama.			
Y 73	Liniyagollehena	—	Forest (for sale)	2	1 27	25
1777	Balawikotuwehena	—	do.	0	1 33	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 320, P. OF S.

වර්ෂ 1900 නවු ජනවාරි මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් කෙරුණු දේ.

සබරගමුව දිසාවේ කැරලි දිස්ත්‍රික්කේ උපදේශනාධිකාරීන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 නවු මාර්තු මස 8 වෙනි දින බහස්සියේදී දවල් 1 ව කැරලි කවිචේරයේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමුව දිසාවේ කැරලි දිස්ත්‍රික්කේ ගල්බඩ කිහිපයක් දෙකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 36ක්. සිතියම 818. ගම—නිසමල්පල.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
2362	තෙලවිතාවලේ හේන	ජී. ඇම්. කිරිචන්ඩා	ලන්ද (විකිනිම පිනිස)	1 0 11	30
2363	එම	එම	මුකලාන (එම)	0 2 7	30
සිතියම 797. ගම—කාඩුවට්ටිය.					
2283	කවුලන්දේ මුකලාන	—	ලන්ද (එම)	0 1 35	25
2284	එම	—	මුකලාන (එම)	2 3 29	25
සිතියම 787. ගම—දඹුල්ල.					
2235	රුක්ගහහේන	—	හේන (එම)	0 1 30	50
2236	රුක්ගහමුකලාන	—	මුකලාන (එම)	0 1 18	50
සිතියම 800. ගම—හේවාදිවල.					
2293	බක්මිහාල්ලේ මුකලාන	ඇම්. ආබද්ද	මුකලාන (එම)	1 2 15	40
සිතියම 819. ගම—ගවගම.					
2365	අඵබෝසිත්ත	—	කෙසෙල් වත්ත (එම)	0 2 30	50
2366	ගල්ඇන්ද නොහොත් අඹගහ මුකලාන	—	මුකලාන (එම)	4 2 5	30
2367	එම	—	එම (එම)	1 3 38	30
2368	ඉහලවත්ත	—	වත්ත (එම)	1 2 27	50
සිතියම 805. ගම—වැල්ලපහ.					
2312	බෙලියාල්ලේ හේන	—	කෙසෙල්වත්ත (එම)	0 3 3	40
2313	ගොන්ගාලේ පහල කැලේ නොහොත් දිගත්තේ වත්ත	—	මුකලාන (එම)	0 3 22	40
සිතියම 773. ගම—කුඩාගම.					
2216	නානවලගාවාහේන	ආර්. මැනිකා	මුකලාන (විකිනිම පිනිස)	11 1 12	30
සිතියම 778. ගම—උඩුගම.					
2222	ඉවුරුඩහේන	ඇස්. ඒ. සුවාරිස්අප්පු	කෙසෙල්වත්ත (එම)	1 2 28	40
සිතියම 815. ගම—පුවත්මොවේ.					
2355	මැලිපල්ලේ පිල්ලාව	කේ. කිරිඅප්පු	මුකලාන (එම)	4 1 0	40
සිතියම 786. ගම—ගොඩගම්පල.					
2233	තනහේන	ජී. හේකුවා	කෙසෙල්වත්ත (එම)	1 0 13	40
2234	එම	එම	එම (එම)	2 1 21	30
සිතියම 771. ගම—ගඹිබල.					
2213	ජීරිගහගවෙල නොහොත් මුල් ඇඹියාවලගාවාහේන	කේ. කිරිහපුවා	ලන්ද (එම)	0 3 14	10
සිතියම 772. ගම—කොස්සිත්ත.					
2214	ඉදල්පලාදෙමදේ හේන	ජේ. මැනික්රල	මුකලාන (එම)	3 0 26	30
2215	එම නොහොත් තැව්වන්ද	ආර්. පුංචිඋල	එම (එම)	1 3 8	30
සිතියම 807. ගම—කොටගම.					
2315	ගපුඅඹේකන්ද	ආර්. මුදියන්සේ ගන් ආරච්චිල	එම (එම)	1 2 26	15
සිතියම 8,015. ගම—මැදගලදෙකිග.					
5286	විහාරේවත්ත	—	වත්ත සහ ලන්ද (එම)	0 3 35	50
5287	ගාල්මැස්සේහේන	—	මුකලාන සහ ලන්ද (විකිනිම)	3 1 32	15
5288	ගල්කැරැස්සේහේන	—	මුකලාන (එම)	2 0 36	15
5289	දෙල්ගහමුලහේන	—	එම (එම)	0 2 30	20
සිතියම 131. ගම—දලිවල.					
214	චේරලන්දේ මුකලාන	—	එම (එම)	2 0 26	30
සිතියම 6,016. ගම—වල්ගම.					
7840	ගෝතමභේහේන	වල්ගම මැද්දම බන්ඩා	එම (එම)	11 0 10	20
සිතියම 272. ගම—ගහේකුඹුර.					
580	කොරසමැල්ලාලේහේන	—	ලන්ද (එම)	1 1 12	30
581	එම	—	මුකලාන (එම)	0 2 9	20
සිතියම 817. ගම—අල්කේගම.					
2360	බෝගහමුලමුදුනේහේන	—	හේන (එම)	0 3 11	15
2361	ගල්පොත්තේහේන	—	එම (එම)	0 1 13	15
සිතියම 781. ගම—දුනුකේවල.					
2228	ආරත්ගලේ හේනසාස	ඇම්. සේපාලා සහ න වත් 6ක්	මුකලාන (එම)	19 1 18	10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අක්ෂර.	මහක. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
1764	කල්ගොස්ගාවල	සිතියම 428. ගම—ගෝදගම.	එම (එම)	5 3 22	30
Y 73	ලීනියගොල්ලේගේන	සිතියම 588. ගම—කුඩාගම.	එම (එම)	2 1 27	25
1777	බාලවිකොටුවේගේන	—	එම (එම)	0 1 33	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස් ජනරාල් ජනාන්තේශ්වරයන්ගේ, විනිසීමේ කොන්දේසි ගැණ කැබලිලේ උපද්වස්තලයක් කොන්දේසියෙන් දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්තේශ්වරයන්ගේ ආඥාව ලෙස,
 ජ. කොළඹ වාසර්,
 මහලේකම්වරයා විසින්.

No. 321, P. OF S.

Colonial Secretary's Office,
 Colombo, January 30, 1900.

ON Tuesday, March 27, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the District of Kegalla will put up to auction, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-one allotments of land situated in Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
Preliminary plan 790. Village—Bihowala.						
2238	Kalugahapola	Superintendent, Amban-pitiya estate	Forest (for sale)	21	1 0	50
2240	Anguruwaladeniyahena	do.	Chena (for sale)	2	0 32	30
2242	Anguruwalamukalana	do.	Forest for (sale)	6	3 1	30
2246	Kalugahapola	do.	do.	3	0 24	30
2249	Nagahamadamukalana	do.	do.	6	1 0	30
2250	Handakeliyamukalana	do.	do.	47	3 14	50
2252	Urulemada	do.	do.	10	2 24	50
2255	Udapilledeniya	do.	do.	0	2 38	30
2257	Udapilledeniyamukalana	do.	do.	20	0 11	50
2259	Pambaremukalana	do.	do.	12	3 27	30
2261	Hallellemukalana	do.	do.	39	3 31	35
2265	Alagalamukalana	do.	do.	30	1 13	50
Preliminary plan 802. Villages—Ballapana and Asideniya.						
2299	Katukangolla	Superintendent, Amban-pitiya estate	Forest (for sale)	2	0 4	30
2300	Do.	do.	do.	1	0 4	30
Preliminary plan 804. Village—Galigomuwa.						
2307	Kelegedarahena	Superintendent, Amban-pitiya estate	Forest (for sale)	0	2 3	30
2309	Ihalagalkotuwa	do.	do.	1	0 16	50
2311	Dodangastennagalatula	do.	do.	0	3 12	40
Preliminary plan 791. Villages—Asideniya and Yatangula.						
2267	Gonamademukalana	Superintendent, Amban-pitiya estate	Forest (for sale)	5	0 19	40
2268	Do.	do.	Forest (for sale)	23	3 25	45
2269	Do.	do.	Forest and scrub (for sale)	0	0 24	35
2270	Horagollemukalana	do.	Forest (for sale)	3	3 6	50
2272	Kapuhentennamukalana	do.	Forest (for sale)	22	0 37	50
2274	Hapugahawatta	do.	Chena (for sale)	0	0 37	30
2275	Weraludeniyapillewa	do.	Chena (for sale)	0	0 30	30
Preliminary plan 803. Villages—Kahagalla and Kobbewala.						
2301	Kabanillemukalana	Superintendent, Amban-pitiya estate	Forest (for sale)	1	2 4	40
2303	Warakapitiyamukalana	do.	Forest (for sale)	3	3 1	50
2306	Kudumiriyemukalana	do.	Forest (for sale)	3	0 13	40
Preliminary plan 775. Village—Palapoluwa.						
2220	Kadurugahamulahena	H. Panchirala	Forest and scrub (for sale)	5	1 30	25
Preliminary plan 777. Village—Peherumbe.						
2221	Kiriwanahena	—	Forest and scrub (for sale)	0	2 7	20
Preliminary plan 785. Village—Mimure.						
2232	Getaudahena	D. Yahapathami	Forest (for sale)	5	0 6	20
Preliminary plan 178. Village—Ambuwangala.						
359	Welikadahena alias Bada-helayahena	L. B. Nugawela Rate-mahatmaya	Chena and scrub (for sale)	14	3 14	76

Further information respecting these land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
 Colonial Secretary.

No. 321, P. OF S.

වර්ෂ 1900 ක්වූ ජනවාරි මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ කටයුතු වේදිය.

බරගනු ලබන දිනට කැමැත්තෙන් පවත්වාගෙන යාමට පිටින මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩු වාරි කාර්යාල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ මාර්තු මස 27 වෙනි දිනට අගනුවර වාද දවල් 1 ව කැමැත්තෙන් කටයුතු වේදියේදී වෙන්වීමට විකුණන ලද යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැමැත්තෙන් බෙදීමට කෝරළ පිහිටා තිබෙන බිම්කැබලි 31ක්. සිතියම 790. ගම—බිහෝවල.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මගන.	අක්කර
				අ. රු. ප.	රු.
2238	කළුගලපොල	අඹන්පිටියවත්තේ සුපිරිස් වැන්නවත්තී නැත	මුකලාන (විකිනීමපිනිය) 21 1 0	50	
2240	අඟුරුවලදෙහියේහේන	එම	හේන (එම) 2 0 32	30	
2242	අඟුරුවලේ මුකලාන	එම	මුකලාන (එම) 6 3 1	30	
2246	කළුගලපොල	එම	එම (එම) 3 0 24	30	
2249	තාගගමබේ මුකලාන	එම	එම (එම) 6 1 10	30	
2250	හඳකෙලියේ මුකලාන	එම	එම (එම) 47 3 14	50	
2252	උරුලාමඩ	එම	එම (එම) 10 2 24	50	
2255	උඩපිල්ලේ දෙහිය	එම	එම (එම) 0 2 38	30	
2257	උඩපිල්ලේ දෙහියේ මුකලාන	එම	එම (එම) 20 0 11	50	
2259	පඹරේ මුකලාන	එම	එම (එම) 12 3 27	30	
2261	හල්ලාල්ලේ මුකලාන	එම	එම (එම) 39 3 31	35	
2265	අලගලේ මුකලාන	එම	එම (එම) 30 1 13	50	
සිතියම 802. ගම—බල්ලාපාන සහ ආසිදෙහිය.					
2292	කටුකන්ගොල්ල	අඹන්පිටියවත්තේ සුපිරිස් වැන්නවත්තී නැත	එම (එම) 2 0 4	30	
2300	එම	එම	එම (එම) 0 4 30	30	
සිතියම 804. ගම—ගලියගමුව.					
2307	කැලාගෙදර හේන	අඹන්පිටියවත්තේ සුපිරිස් වැන්නවත්තී නැත	මුකලාන (විකිනීමපිනිය) 0 2 3	30	
2309	ඉහලගල්කොටුව	එම	එම (එම) 1 0 16	50	
2311	දෙඩන්ගස්නැත්තේ ගල් අතුල	එම	එම (එම) 0 3 12	40	
සිතියම 791. ගම—ආසිදෙහිය සහ ගවන්ගල.					
2267	ගෝතමබේ මුකලාන	අඹන්පිටියවත්තේ සුපිරිස් වැන්නවත්තී නැත	මුකලාන (එම) 5 0 19	40	
2268	එම	එම	එම (එම) 23 3 25	45	
2269	එම	එම	මුකලාන සහ ලන්ද (එම) 0 0 24	35	
2270	ගොරගොල්ලේ මුකලාන	එම	මුකලාන (එම) 3 3 6	50	
2272	කපුගේත්තැත්තේ මුකලාන	එම	එම (එම) 22 0 37	50	
2274	හපුගනවත්ත	එම	හේන (එම) 0 0 37	30	
2275	වෙරළදෙහියේ පිල්ලාව	එම	එම (එම) 0 0 30	30	
සිතියම 803. ගම—කහගල්ල සහ කොඹිබුවල.					
2301	කඩනිල්ලේ මුකලාන	අඹන්පිටියවත්තේ සුපිරිස් වැන්නවත්තී නැත	මුකලාන (එම) 1 2 4	40	
2303	වරකාපිටියේ මුකලාන	එම	එම (එම) 3 3 1	50	
2306	කුඩුමිටියේ මුකලාන	එම	එම (එම) 3 0 13	40	
සිතියම 775. ගම—පලපොළුව.					
2220	කඳුරුගහමුල හේන	එම්. පුංචිඳු	මුකලාන සහ ලන්ද (විකිනීම පිනිය) 5 1 30	25	
සිතියම 777. ගම—පෙහෙරහේ.					
2221	කිරිවාගේ හේන	—	එම (එම) 0 2 7	20	
සිතියම 785. ගම—මේවුරේ.					
2232	ගොඩඋඩ හේන	ඩී. ගහපත්තාමි	මුකලාන (එම) 5 0 6	20	
සිතියම 178. ගම—අඹුවත්ගල.					
359	වැලිකඩේහේන නොහොත් බිබගලායා හේන	ඇල්. ඩී. හුගවෙල රබේ මහත්මයා	හේන සහ ලන්ද (එම) 14 3 14	76	

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්තුල් උත්තරාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා කැමැත්තෙන් උපදේශනාදායකයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරාතත්තේගෙන් ආඥාවලස,
 ඊ. නොඵල් වාකර්,
 මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ.

No. 322, P. OF S.

Colonial Secretary's Office,
Colombo, February 1, 1900.

ON Tuesday, March 20, 1900, at 1 o'clock P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 500.—For general sale.
At Diyawinna Helanda palata of Meda korale.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs.
1280	Diyawinna	Punchiappulagewatta	Garden	0	3	9	25
1281	Do.	Punchiappulagearawa	Field	1	2	35	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 322, P. OF S

වම් 1900 ක්වූ පෙට්ටුවාරි මස 1 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිප්පලනකාන්තේගේ කන්කෝරුවේදිසා.

සිරිමත්ඵල දිසාවේ ඒජන්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වූ මාර්තු මස 20 වෙනි දිනට අභ්‍යරුවාද 1ට රත්තපුරේ කම්වේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

මාදකෝරලේ හෙලලව පලාතේ දියවිත්තේ පිහිටා තිබෙන ඉඩම් 2ක්.

සිතියම 500. විකිනිවුව.

කො.	ඉඩමේ නම.	අත්දම.	මහස.		අක්කර සක මිල.
			අ.	රු. ප.	
1280	පුත්ඵඤ්ඤලාගේ වත්ත	වත්ත	0	3	9
1281	පුත්ඵඤ්ඤලාගේ අරව	කුඹුර	1	2	35

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්පනරුල්ලනකාන්තේගේද, විකිනිමේ කොන්දේසි ගැණ කාරණ සිරිමත්ඵල දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්තේගේද දැනගනුට පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානන්වකන්තේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙනෙකාරිප් වම්සා.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway Extension, to wit:—

Preliminary plan 10,784. Village—Gangodawila.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
Q 767	Wetakeyaowita	Owita	T. Malhami and others	0	0	25
R 767	Makkanmahawadeniya	Chena	T. Don Kornelis and others	0	0	0-12
S 767	Do.	Owita	do.	0	0	16
T 767	Do.	Young cocoanut garden about 15 years old	do.	0	0	6
U 767	Do.	Owita contains a few young cocoanut trees	E. Velun Joris and others	0	0	16-25
V 767	Eriyagahaowita	Cocoanut garden	K. D. Maratellis and others	0	0	22
W 767	Do.	do.	do.	0	0	16-50
X 767	Kahatagahawatta	do.	K. Don Davit and others	0	0	4-50
Y 767	Eriyagahawatta	Owita	K. Don Arnolis and others	0	0	4-50
Z 767	Bogahaowita	do.	Talagalage Podisinno	0	0	0-25
A 768	Eriyagahaowita	do.	H. Don James and others	0	1	0
B 768	Ellabodaowita	do.	H. Don Neris and others	0	0	0-01
C 768	Mawanageowita	do.	W. K. Boteju and others	0	3	1-75
D 768	Wapalleowita	do.	Patirage Don Pelis and others	0	0	19-25
E 768	Mapallewatteowita	do.	P. Don Swaris and others	0	1	10-75
F 768	Do.	do.	H. Don Daniel	0	0	26
G 768	Do.	do.	M. Don Siman and others	0	0	16
H 768	Pellangahawatta	Cocoanut garden	do.	0	0	20-25

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
I 768	Wewakumbura	Paddy field	T. Juse Fernando	0	0	0.32
J 768	Ketakelagahawatta	One young cocoanut plant about 6 months old	S. A. Don Johannes and others	0	0	22
K 768	Do.	Cocoanut garden 6 years old	S. Don Davit	0	0	16.75
L 768	Do.	Owita	S. A. Don Johanis	0	0	19.50
M 768	Singamullewatta	Cocoanut garden	—	0	0	36
N 768	Do.	Owita	do.	0	0	16

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on March 12, 1900, at 11.30 A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, January 9, 1900.

F. R. ELLIS,
Government Agent.

විෂය 1876 ක්වු අවුරුද්දේ තොම්මර 3 වන ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නම:—කැලනිවැලි නම් දුම්රන පාර සෑදීම පිණිස වෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “විෂය 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙනි කාණ්ඩයේ කරනිමෙන පංතාර්තුල ප්‍රකාරයට කාරකවත්ත්‍රියතාවේ මන්ත්‍රණය ඇතුළු ලැබුණු වගන්තියේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නම:—

සිතියම 10,784. නම—හත්තොඩවිල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියක් කියන්නා.	මහත.
			අ. රු. ප.	
Q 767	වැටකොයා ඕව්ට	ඕව්ට	පී. මල්ලාම් සහ තවත් අය	0 0 26
R 767	මක්කන්වහන දෙහියම	සේන	පී. දෙව් කොර්නේලියස් සහ තවත්	0 0 0.12
S 767	එම	ඕව්ට	එම	0 0 16
T 767	එම	අවුරුදු 15 ක් වසය ඇති පැලපොල් වත්ත	එම	0 0 6
U 767	එම	පැලපොල් සවිල්ප ගස් ඇති ඕව්ට	ඒ. වෙළුන් ජෝරිස සහ තවත් අය	0 0 16.25
V 767	ඉරියගහ ඕව්ට	පොල් වත්ත	කේ. ඩී. මර්නේලියස් සහ තවත් අය	0 0 22
W 767	එම	එම	එම	0 0 16.50
X 767	කහවහන වත්ත	එම	කේ. දෙව් දුමින් සහ තවත් අය	0 0 4.50
Y 767	ඉරියගහ වත්ත	ඕව්ට	කේ. දෙව් අර්නෝලියස් සහ තවත් අය	0 0 4.50
Z 767	බෝගහ ඕව්ට	එම	තලගලගේ පොඩ්සිකුද්දෙයුර්	0 0 0.25
A 768	ඉරියගහ ඕව්ට	එම	එච්. දෙව් ජේම්ස් සහ තවත් අය	0 1 0
B 768	මීමනගේ ඕව්ට	එම	එච්. දෙව් තේරියස් සහ තවත් අය	0 0 0.1
C 768	මීමනගේ ඕව්ට	එම	ඩබ්ලිව්. කේ. බොනේජු සහ තවත් අය	0 3 1.75
D 768	වාපල්ලේ ඕව්ට	එම	පතිරගේ දෙව් පැලියස් සහ තවත් අය	0 0 19.25
E 768	වාපල්ලේවත්තේ ඕව්ට	එම	පී. දෙව් සුවාරියස් සහ තවත් අය	0 1 10.75
F 768	එම	එම	එච්. දෙව් දුනියෙල්	0 0 0.26
G 768	එම	එම	ඇම්. දෙව් සීමන් සහ තවත් අය	0 0 16
H 768	පොලන්ගහවත්ත	පොල්වත්ත	එම	0 0 20.25
I 768	වැවකුඹුර	කුඹුර	පී. ජුසේ ප්‍රනාන්දු	0 0 0.32
J 768	කැටකැලගහවත්ත	මාස 6 ක් වසය පොල් පැලගස් ඇති ඉඩම	ඇස්. ඒ. දෙව් ජේතන්තැස් සහ තවත්	0 0 22
K 768	එම	ගහඅවුරුදු වසසැති පොල්වත්ත	ඇස්. දෙව් දුමින්	0 0 16.75
L 768	එම	ඕව්ට	ඇස්. ඒ. දෙව් ජේතානිස්	0 0 19.50
M 768	සිත්ගවුල්ලේ වත්ත	පොල්වත්ත	—	0 0 36
N 768	එම	ඕව්ට	—	0 0 16

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ආර්ථික මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම හමුත්ම නොහොත් හමුත් වෙනුවට ක්‍රියා කරණ අය වස 1900 ක්වු මාර්තු මස 12 වෙනි දින පෙරවරු 11.30 කනිසමට කොලඹ කම්මේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්දැනියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ හමුත්ගේ අයිතියමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑබව මෙයින් දැනගත හැකිය.

වස 1900 ක්වු ජනවාරි මස 9 වෙනි දින කොලඹ කම්මේරියේදීය.

ඇස්. ආර්. ඇලියස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ம் (ஹி-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் கலனிப்பள்ளத்தாக்கிலுள்ள புலையிரச் வீதியை நீட்டிதல என்னும் பரிசீலனையைக் குறித்து வேண்டியதான பின்னாச்சொல்லப்படும் காண்களை, அஃதாவது :-

பிரதமபடத்து இலக்கம் 10,784. குறிச்சி--கங்கொடவிலை.

குண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். அ. மு. ப.
Q 767	வெரகெய்யலுவிற்ற	ஒலிற்ற	ரி. மலகா மியும் மறுபேரும	0 0 26
R 767	மக்கனமகனடேனியா	சேனை	ரி. டொன் கொனேலிசும் மறுபேரும	0 0 0.12
S 767	ஓடி	ஒலிற்ற	ஓடி	0 0 16
T 767	ஓடி	இளம் தென்னந்தோ ட்டம் 15 வயசுஅளவு	ஓடி	0 0 6
U 767	ஓடி	ஒலிற்ற, சில இளம் தெ னனமபிள்ளைகளும் உண்டு	இ. வெலுன இயோறிகும் ம றுபேரும	0 0 16.25
V 767	எரியககலுவிற்ற	தெனனந்தோட்டம்	கே. டி. டாத்தேலிசும் மறு பேரும	0 0 22
W 767	ஓடி	ஓடி	ஓடி	0 0 16.50
X 767	ககரககவதை	ஓடி	கே. டொன் டாவிததும் மறு பேரும	0 0 4.50
Y 767	எரியககவதை	ஒலிற்ற	கே. டொன் அரானேலிசும் ம றுபேரும	0 0 4.50
Z 767	போககலுவிற்ற	ஓடி	தலகலகே பொமசிங்கோ	0 0 0.25
A 768	ஏரியககலுவிற்ற	ஓடி	எச். டொன் ஜேமிசும் மறு பேரும	0 1 0
B 768	எலலபொடலுவிற்ற	ஓடி	எச். டொன் நேரிசும் மறு பேரும	0 0 0.01
C 768	மனனகேலுவிற்ற	ஓடி	டபிள்யூ. கே. பொத்தேசுவும் மறுபேரும	0 3 1.75
D 768	வாபலலேலுவிற்ற	ஓடி	பத்திரகே டொன் பாவிசும் மறுபேரும	0 0 19.25
E 768	வாபலலேலவதலுவிற்ற	ஓடி	பி. டொன் சுவாரிசும் மறு பேரும	0 1 10.75
F 768	ஓடி	ஓடி	எச். டொன் டனியல	0 0 26
G 768	ஓடி	ஓடி	எம். டொன் சிமானும் மறு பேரும	0 0 16
H 768	பிலலங்ககவதை	தெனனந்தோட்டம்	ஓடி	0 0 20.25
I 768	வாவலுமபுற	தெலவயல	ரி. ஜசைபானுனடோ	0 0 0.32
J 768	கெரகெலககவதை	ஒரு தெனனமபிள்ளை, வயது 6 மாசமளவு	எஸ். ஏ. டொன் ஜோகானி சும் மறுபேரும	0 0 22
K 768	ஓடி	தெனனந்தோட்டம், 6 வயசு	எஸ். டொன் டாவித	0 0 16.75
L 768	ஓடி	ஒலிற்ற	எஸ். ஏ. டொன் ஜோகானிஸ	0 0 19.50
M 768	சிககமுலலேலவதை	தெனனந்தோட்டம்	—	0 0 36
N 768	ஓடி	ஒலிற்ற	எஸ். ஏ. டொன் ஜோகானிஸ	0 0 16

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஹி-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனான தே சாதிப்பதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியாள் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவன்படி வேண்டிய பிரகாரம் நான இதைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்சூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம ஆண்டு பங்குனிமாசம் 12 ந்தேதியிலன்று 11.30 மணிக்குக் கொழுமபு கச்சேரியிலுள்ள என்முனை பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடற்கைகளினது தன்மையையும் அவ்வுடற்கைகளுக்காய்த் தாம சாதிக்கும் உரித்தகள்ளின தொகையையும் விவரங்கூறும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்கக்கொள்ளப்படுகின்றது.

கொழுமபு கச்சேரி,
1900 ம ஆண்டு தைமீ 9 ந் உ.


எவ். ஆர். எலிஸ்,
ஆசாட்சி ஏசண்டி.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of Ordinances No. 1 of 1897 and No. 1 of 1899.

In the matter of land commonly called and known as Kekanadurakele, situate in the villages of Diyagaha, Palle-apparekka, and Kekanadura in the Matara-Wellaboda pattu, in the Southern Province, and of the Ordinance No. 1 of 1897.

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on the 7th day of April, 1898, that if no claim to the land commonly called or known as Kekanadurakele, situate in the villages of Diyagaha, Palle-apparekka, and Kekanadura in the Matara-Wellaboda pattu, in the Southern Province, and shown as lots 7,595 to 7,603, 7,607 to 7,610, 7,613 to 7,622, 7,624 to 7,628, 7,630, 7,631, 7,631½, 7,631¾, and 7,632 in preliminary plan No. 3,296, lot 3,274 in preliminary plan No. 2,252, lot 6,805 in preliminary plan No. 3,068, lots 4,244, 4,245, and 4,237 in preliminary plan No. 533, lot 6,444 in preliminary plan No. 760, lots 2,990 and 2,991 in preliminary plan No. 2,179, lots 1,431 and 1,432 in preliminary plan No. 1,608, lot 4,263 in preliminary plan No. 536, lot 1,458 in preliminary plan No. 1,614, lot 1,444 in preliminary plan No. 1,610, containing in extent 1,244 acres 3 roods and 17 perches, was made to the Special Officer appointed under Ordinance No. 1 of 1897 within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas one Kosgahagamage Don Siman Appu of Kekanadura made claim to a portion of the said land called and known as Kekanadurakele under the name Polgahagodellagewatta, situate in the



Lot C, in extent 1A. 0R. 0P., situated in the village Kekanadura of Wellaboda pattuwa.

Surveyor-General's Office,
Colombo, August 24, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

village of Kekanadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, shown as lot C in preliminary plan 3,296, a certified tracing from which is annexed, and containing in extent 1 acre, and I, John Penry Lewis, being appointed Special Officer under the said Ordinance, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, entered into an agreement concerning the said lot under section 4, sub-section (1), of the said Ordinance:

Whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said claimant do pay for lot C in preliminary plan 3,296 to the Government Treasury at Matara a sum of Rupees Twelve and Fifty Cents (Rs. 12-50); and whereas the said claimant has duly paid this amount, the said claimant is hereby declared to be the purchaser of the said portion of Kekanadurakele, situate in the village of Kekanadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 1 acre, shown as lot C in preliminary plan 3,296, as described in the annexed tracing therefrom, and bounded as follows: on the north by Kekanadurakele, on the east by Kekanadurakele, on the south by Kekanadurakele (lots E and D), on the west by Polgahagodellagewatta.

January 10, 1900.

J. P. LEWIS,
Special Officer.


Order under Section 4, Sub-section (1), of Ordinances No. 1 of 1897 and No. 1 of 1899.

In the matter of land commonly called and known as Kekanadurakele, situate in the villages of Diyagaha, Palle-apparekka, and Kekanadura in the Matara Wellaboda pattu, in the Southern Province, and of the Ordinance No. 1 of 1897.

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on the 12th August, 1898, that if no claim to the land commonly called and known as Kekanadurakele, situate in the villages of Diyagaha, Palle-apparekka, and Kekanadura in the Matara Wellaboda pattu, in the Southern Province, and shown as lots 7,595 to 7,603, 7,607 to 7,610, 7,613 to 7,622, 7,624 to 7,628, 7,630, 7,631, 7,631½, 7,631¾, and 7,632 in preliminary plan No. 3,296, lot 3,274 in preliminary plan No. 2,252, lot 6,805 in preliminary plan No. 3,068, lots 4,244, 4,245, and 4,237 in preliminary plan No. 533, lot 6,444 in preliminary plan No. 760, lots 2,990 and 2,991 in preliminary plan No. 2,179, lots 1,431 and 1,432 in preliminary plan No. 1,608, lot 4,263 in preliminary plan No. 536, lot 1,458 in preliminary plan No. 1,614, lot 1,444 in preliminary plan No. 1,610, containing in extent 1,244 acres 3 roods and 17 perches, was made to the Special Officer appointed under Ordinance No. 1 of 1897 within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas Dewasurendarabadalge Don Juwanis and Dewapura Arachchige Don Arnolis, both of Kekanadura, made claim to a portion of the said land called and known as Kekanadurakele, under the name Kapugamagegedarawatta, situate in the village of Kekanadura in the Wellaboda pattu of the Matara

District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 34 perches, shown as lot D in preliminary plan 3,296, a certified tracing wherefrom is annexed, and I, John Penry Lewis, being appointed Special Officer under the said Ordinance No. 1 of 1897, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, entered into an agreement concerning the said lot under section 4, sub-section (1), of the said Ordinances No. 1 of 1897 and No. 1 of 1899:

Whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said claimant do pay for lot D in preliminary plan 3,296 to the Government Treasury at Matara a sum of Rupees Thirty-seven and Cents



Lot D, in extent 2A. 1R. 34P., situated in the village Kekunadura of Wellaboda pattu.

Surveyor-General's Office,
Colombo, August 24, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

Fifty (Rs. 37-50); and whereas the said claimants have duly paid this amount, the said claimants are hereby declared to be the purchasers of the said portion of Kekanadurakele, situate in the village of Kekunadura in the Wellaboda pattu in the Matara District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 34 perches, shown as lot D in preliminary plan 3,296, as described in the annexed tracing therefrom, and bounded as follows: on the north by (lot C) Kekanadurakele, on the east by Kekanadurakele, on the south by Kapugamagewatta, and on the west by Kekanadurakele (lot E).


January 10, 1900.

J. P. LEWIS,
Special Officer.

Order under Section 4, Sub-section (1), of Ordinances No. 1 of 1897 and No. 1 of 1899.

In the matter of land commonly called and known as Kekanadurakele, situate in the villages of Diyagaha Palle-apparekka, and Kekunadura in the Matara Wellaboda pattu, in the Southern Province, and of the Ordinance No. 1 of 1897.

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on the 12th August, 1898, that if no claim to the lands commonly called or known as Kekanadurakele, situate in the villages of Diyagaha, Palle-apparekka, and Kekunadura in the Matara Wellaboda pattu, in the Southern Province and shown as lots 7,595 to 7,603, 7,607 to 7,610, 7,613 to 7,622, 7,624 to 7,628, 7,630, 7,631, 7,631½, 7,631¾, and 7,632 in



Lot E, in extent 1A. OR. OP., situated in the village Kekunadura of Wellaboda pattu.

Surveyor-General's Office,
Colombo, August 24, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

preliminary plan No. 3,296, lot 3,274 in preliminary plan No. 2,252, lot 6,805 in preliminary plan No. 3,068, lots 4,244, 4,245, and 4,237 in preliminary plan No. 533, lot 6,444 in preliminary plan No. 760, lots 2,990 and 2,991 in preliminary plan No. 2,179, lots 1,431 and 1,432 in preliminary plan No. 1,608, lot 4,263 in preliminary plan No. 536, lot 1,458 in preliminary plan No. 1,614, lot 1,444 in preliminary plan No. 1,610, containing in extent 1,244 acres 3 roods and 17

perches, was made to the Special Officer appointed under Ordinance No. 1 of 1897, within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas Kankanage Hendrick Appu of Keknadura made claim to a portion of the said land called and known as Keknadurakele, under the name Leanegodawatta, situate in the village of Keknadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 1 acre, shown as lot E in preliminary plan 3,296, a certified tracing wherefrom is annexed, and I, John Penry Lewis, being appointed Special Officer under the said Ordinance No. 1 of 1897, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, entered into an agreement concerning the said lot under section 4, sub-section (1), of the said Ordinances No. 1 of 1897 and No. 1 of 1899:

Whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said claimant do pay for lot E in preliminary plan 3,296 to the Government Treasury at Matara a sum of Rs. 12.50; and whereas the said claimant has duly paid this amount, the said claimant is hereby declared to be the purchaser of the said portions of Keknadurakele, situate in the village of Keknadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 1 acre, shown as lot E in preliminary plan 3,296, as described in the annexed tracing therefrom, and bounded as follows: on the north by Keknadurakele (lot C), on the east by Keknadurakele (lot D) on the south by Kapugamagewatta, and on the west by Liyanegodellawatta.


January 10, 1900.

J. P. LEWIS,
Special Officer.

Order under Section 2 of Ordinances No. 1 of 1897, and No. 1 of 1899, declaring the Land to be Crown Property.

In the matter of lands commonly called and known as Kekunagahadeniyeatmaga, Borapankisseatmaga, Etahinnehena, and Alawewelketiyahena, situate in the village of Bengamuwa in the Udugaha pattu in Morowak korale in the Matara District, in the Southern Province, and of the Ordinances No. 1 of 1897 and No. 1 of 1899.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the said date of the said notice,



Sheet O $\frac{15}{3, 4, 11, 12}$

Situation: Village Bengamuwa in Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
185	Kekunagahadeniyeatmaga, Borapankisseatmaga, Etahinnehena	11 0 17
188	Alawewelketiyahena	16 3 29
		28 0 6

Surveyor-General's Office,
Colombo. December 29, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this 10th day of January, 1900, order and declare that the said lands, commonly called and known as Kekunagahadeniyeatmaga, Borapankisseatmaga, Etahinnehena, and Alawewelketiyahena, situate in the village of

Bengamuwa in Udugaha pattu in the Morowak korale in the Matara District, in the Southern Province, and shown as lots 185 and 188 in sheet No. O $\frac{15}{3, 4, 11, 12}$ of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 28 acres and 6 perches, and bounded as follows: on the north by paths, gardens claimed by natives, Wilakumbura belonging to N. Juwanis and others, Kekunagahadeniya belonging to ditto, Palledeniya belonging to ditto, Borapankissedeniya belonging to ditto, Crown chena, gardens claimed by natives; on the east by chenas claimed by natives, Alawewelketiyadeniya to M. Mudalihamy and others, and chenas claimed by natives; on the south by Crown chenas; on the west by gardens claimed by natives—are the property of the Crown.


J. P. LEWIS,
Special Officer.

The 10th day of January, 1900.

Order under Section 2 of Ordinance No. 1 of 1897, declaring the Land to be Crown Property.

In the matter of lands commonly called and known as Kalugalahena, Jambugahahena, Nawalahena, Tantirigeliyadda, Bewulehena, Welangodahena, Etambehena, and Horehena, situate in the villages of Weliwe and Rambukkana in the Morowak korale of the Matara District, in the Southern Province, and of the Ordinance No. 1 of 1897.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the said date of the said notice,



Sheet O $\frac{14}{23, 31}$, O $\frac{14}{22, 30}$, and O $\frac{14}{6, 14}$

Situation: Village Weliwe in Palle pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
18	Kalugalahena, Jambugahahena, and Nawalahena	288 0 0
Situation: Village Rambukkana in Palle pattu of Morowak korale.		
113	Tantirigeliyadda, Bewulehena, Welangodahena, Etambehena, Horehena	161 1 0
		449 1 0

Surveyor-General's Office.
Colombo, September 11, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this

hereby on this Sixteenth day of January, 1900, order and declare that the said land, commonly called and known as Alubohinnemukulana, situate in the village of Udugama in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lot 4,874 in preliminary plan 7917 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 62 acres and 35 perches, and bounded as follows: on the north by Hapugahamulahena claimed by S. Danan Appu, Hapugahamulahena claimed by R. Mudalihami and others, Iwuraudahena claimed by S. Danan Appu, Wagollemadahena claimed by H. Ukkuralla and another, and Ambagahadola; on the east by Ambagahamulahena claimed by Mrs. M. C. Yatagama, Ihalawatta claimed by Tikiri Banda, Ihalawatta claimed by Tumpone Banda, Udawala claimed by Mrs. M. C. Yatagama, and Watuyayewatta claimed by M. L. Kumarihami; on the south by Metikumburehena claimed by Mrs. M. C. Yatagama, Bulugahamulahena claimed by Mrs. M. C. Yatagama, and the Crown land called Korasemukulana; on the west by Asweddamakotuwa claimed by E. M. Dingiri Appu and others, Ratmalagodayalayehena claimed by J. M. Appu and others, Kimbiriye-ela, Kimbiriyawatta claimed by Dingiri Menika, Panaliya estate described in title plan No. 122,736, and Hapugahamulahena claimed by N. A. Appuhamy, Vel-vidane—is the property of the Crown.

Kegalla Kachcheri,
January 16, 1900.


BERTRAM HILL,
Assistant Government Agent.


Order under Section 2 of Ordinance No. 1 of 1897, as amended by No. 1 of 1899, declaring the
Land to be Crown Property.

In the matter of lands commonly called and known as Kabaragalemukulana and Ingurupalemukalana, situate in the village of Panawatta in the Atulugam korale, in the Province of Sabaragamuwa, and of the Ordinance No. 1 of 1897.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the District of Kegalla, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Fifteenth day of January, 1900, order and declare that the said lands commonly called and known as Kabaragalemukulana and Ingurupalemukulana, situate in the village of Panawatta in the Atulugam korale, in the Province of Sabaragamuwa, and shown as lots 2,039, 2,038, 2,037 in preliminary plan No. 102 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 45 acres and 32 perches, and bounded as follows:—

(1) Kabaragalemukulana (P.P. $\frac{102}{2,039}$); on the north by the village boundary of Garagoda; on the east by Kabaragalemukulana (P.P. $\frac{102}{2,038}$); on the south by Panwelagawahena claimed by Panawattage Mudalihami and others; on the west by Garagoda-oya.





Situation : Village Panawatta of Atulugam of Three Korales.

Lot.	Name of Land.		Extent.	
			A.	R. P.
2038	...	Kabaragallamukalana	...	6 0 17
2039	...	Do.	...	19 1 25
2037	...	Ingampolemulakana	...	19 2 30
				45 0 32

Surveyor-General's Office,
Colombo, August 11, 1899.

S. J. C. MORE,
for Surveyor-General:

(2) Kabaragalemukalana (P.P. $\frac{102}{2,038}$); on the north by Garagoda village boundary ; on the east by Dikhena Ihala Irawella claimed by P. Mudalihami and several others (P.P. $\frac{102}{2,036\frac{1}{2}}$); on the south by Panwelagawahena (P.P. $\frac{102}{2,042}$) claimed by P. Mudalibami and others; on the west by Kabaragalemukalana (P.P. $\frac{102}{2,039}$).

(3) Ingurupalemukalana (P.P. $\frac{102}{2,037}$), on the north by Pilamulahena ; on the east by Kahaneyagaladena claimed by P. Mudalihami and others ; on the south and south-east by Totillagahamulahena (P.P. $\frac{102}{2,042}$) ; on the west by Panwelagawahena and several other chenas claimed by P. Mudalihami and others—are the property of the Crown.

Kegalla Kachcheri,
January 15, 1900.


BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of Ordinance No. 1 of 1899, declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Tiniamukalana, situate in the Kokkawita hamlet in the Meda pattu of the Kukulukorale, in the Province of Sabaragamuwa, and of the Ordinance No. 1 of 1899.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date of the said notice, I, Leonard William Booth, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Sixteenth day of January, 1900, order and declare that the said land commonly called and known as Tiniamukalana, situate in the Kokkawita hamlet in the Meda pattu of the Kukulukorale, in the Province of Sabaragamuwa, and shown as lots 27A in preliminary plan No. 1 of lands situate in the said village, a certified copy whereof is herewith annexed, and containing in extent 124 acres 2 roods, and bounded as follows : on the north by Kotaliyanehena claimed by Kotugalage Letta and others ; on the east by Gorokgalahenyaya claimed by Kotugalage Letta and others ; on the south by a footpath, Kajuzaswattchenyaya, and Endawalayayatennakumbura

claimed by K. Letta and others; and on the west by Endawalayayatennahena and Endawalayayatennakumbura claimed by K. Letta and others, village chena, Paragahakumbura, and Urukeliyawatta claimed by K. Letta and



Lot P. P. No. 1
27A called 'Tiniyamukalana, in extent 124A. 2R. 0P., situated in Kokkawita hamlet
in Meda pattu of Kukulukorale.
Surveyor-General's Office,
Colombo, August 9, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

others, village chena, Pansalakumbura claimed by R. L. Hinappuhani, and Galpadalemeheha claimed by R. L. Hinappuhani—is the property of the Crown.

Ratnapura Kachcheri,
The 16th day of January, 1900.

L. W. BOOTH,
Government Agent.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Monday, February 12, 1900, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rent of the Western Province from March 1, 1900, to December 31, 1900, and Toll Rents also from March 1, 1900, to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the month of January, 1900.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rent.—Colombo.

Bridges.—Victoria, Bambalapitiya, Dandugama, Giri-ulla, Sitawaka, Toppu and Nainamadam, Munamalwatta.

Canals.—Hendala, Kittampahuwa, Negombo, Lock-gate.

Roads.—Kotte to Kaduwela, Kelaniya to Henaratgoda, Alutgama to Radawana, Colombo to Galle between 14th and 15th mileposts, Colombo to Galle between 29th and 30th mileposts, Negombo to Dunegaha, Wisidagama to Wewita.

Ferries.—Hanwella, Mutuwadiya, Kitulgahawatta, Anguruatota, Kepu-ela.

F. R. ELLIS, Government Agent.

Colombo Kachcheri, February 6, 1900.

NOTICE is hereby given that on Monday, February 12, 1900, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Toll Rents of the North-Western Province from March 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of January, 1900.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Bridges.

- 1. Tuntota, at or near the bridge between the 29th and 30th mileposts.
2. Mettibokka, at or near the bridge near 13th milepost from Kandy.
3. Deduru-oya, on Kurunegala-Puttalam road.
4. Deduru-oya, on Kurunegala-Dambulla road.
5. Dodangaslanda.

Roads.

- 6. Kurunegala-Polgahawela at Polgahawela, at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
7. Kurunegala-Kandy at Mallowapitiya, at or near the 24th milepost from Kandy or 2nd milepost from Kurunegala.

Kurunegala Kachcheri, February 1, 1900.

F. C. FISHER, Government Agent.

මෙහි පහත සඳහන්වෙන බස්නාහිර දිසාවේ අරක්කු රේන්ද වර්ෂ 1900 ක් වූ මාර්තු මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා සහ පාලම් රේන්ද වර්ෂ 1900 ක් වූ මාර්තු මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පලමු ගැනුම්කාරයින් විසින් වර්ෂ 1900 ක් වූ ජනවාරි මාසේ මාසමුදාල වර්ෂ 1900 ක් වූ පෙබ්ලවාරි මස 12 වෙනි දිනදී නොගොත් ඊට ප්‍රථම දිනකදී නොගෙව්වොත් ඔහුන්ගේ අලාබ්ධ වෙනුව එකී රේන්ද වර්ෂ 1900 ක් වූ පෙබ්ලවාරි මස 12 වෙනි සදාද දවල් 2කේ කනිසමට නොලැබී කවිචේර්සේදී නැවත විකුණන බව මෙසින් දන් වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය.

කොලඹ අරක්කු රේන්දයද.

වික්ටෝරියාද, බම්බලපිටියේද, දඹුලුමද, ගිරි උල්ලේද, සීතාවකද, මුනම්ප්පිටියේද, තෝප්පු වේ සහ නසිනමඩමෙන් පාලම් රේන්දද.

හැදලද, මහමුවේද, කිත්තන්පහුවේද සහ සන්තබස්නියමෙන් ඇලරේන්දද.

හත්වැල්ලේද, මුතුවාඩියේද, කිතුල්ගහවත්තේද, අඟුරුවානොටේ සහ කැපුඇලේත් නොවූ පල් රේන්දද.

කෝට්ටේ සිට කවුට්ටේද, කැලනියේ සිට හෙතරත්ගොඩවද, අළුතම සිට රදවානටද, කොලඹ සිට ගාල්ලට යන පාරේ හැනැස්ම 29යේ සහ 30 කන අතරේද, මහමුවේ සිට දුනාගහටද, කොලඹ සිට ගාල්ලට යන පාරේ හැනැස්ම 14රේ සහ 15වේ කන අතරේද, විසිදගම සිට වෑව්වට යන පාරේ රේන්දද.

ඇස්. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්ත මමහ.

වර්ෂ 1900 ක් වූ පෙබ්ලවාරි මස 7 වෙනි දින කොලඹ කවිචේර්සේදීය.

වර්ෂ 1900 ක් වූ මාර්තු මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා සහ කාලය ඇතුළත මෙහි පහත සඳහන්වෙන සම් වසඹිදිසාවේ පාලම් සහ පාරේ රේන්දයකට ඒවා ගනු ලැබූ පලමු ගැනුම්කාරයන් විසින් වර්ෂ 1900 ක් වූ ජනවාරි මාසයට කොටස් වසයෙන් ගෙවිය යුතු මාසමුදාල වර්ෂ 1900 ක් වූ පෙබ්ලවාරි මස 12 වෙනි දින නොගොත් ඊට ප්‍රථමයෙන් ගෙවනට නොසලකා එසේ ගෙවනට නොගෙන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අලාබ්ධව එකී පෙබ්ලවාරි මස 12 වෙනි සදාද දවල් දෙකට කුරුනෑගල කවිචේර්සේදී නැවත විකුණනට යෙදෙන බව මෙසින් දැනුණුණුයා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලන ලද මුදලෙන් දහයෙන් කොටසක් කවිචේර්සේ බැඳිය යුතුය.

වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කියවා ගේරුම් කර දෙනවා ඇත.

පාලම් රේන්ද.

- 1. හැනැස්ම 29යේ සහ 30යේ කනවත් අතර පාලම් ලක තිබෙන තුන්තොට පාලම් රේන්දපල.
2. නුවර පාරේ මැටිබොක්ක පාලම් රේන්දපල, නුවර පාරේ 13ගේ කනව ලක පාලමේ කෝ ඒ අසල.
3. කුරුනෑගල පුත්තලම් පාරේ තිබෙන දුරු බස් පාලම් රේන්දපල.
4. කුරුනෑගල දඹුල්ල පාරේ තිබෙන දුරුබස් පාලම් රේන්දපල.
5. දෙඩත්තස්ලන්දේ පාලම් රේන්දපල.

පාරේ රේන්ද.

- 6. පොල්ගහවෙල කුරුනෑගල පාරේ පොල්ගහ වෙල පාරේ රේන්දපල, කොලඹ පාරේ 47ගේ කනව ගවා කෝ කුරුනෑගල පාරේ 11ගේ කනව ගාවා.

7. කුරුමාගල සිට නුවරට යන පාරේ මල්ලව පිවිසේ පාරේ රේන්දපල. නුවර සිට එක 24 වේ කනුව මුහුණතේ ඒ අසල (නැතිනම්) කුරුමාගල සිට යන මුහුණතේ ඒ අසල.

ඇල්. සී. පිෂර්,

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේය.

වසම් 1900 ක්වූ ජනවාරි මස 31 වෙනි දින කුරුමාගල කම්මේරයේදීය.

NOTICE is hereby given that on Monday, February 12, 1900, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchaser, the under-mentioned Toll Rent of the North-Western Province from March 1 to December 31, 1900, the original purchaser of which may have failed on or before that date to complete the necessary security.

The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Bridges.

Maguru-oya, at or near the bridge on the Kurunegala-Puttalam road.

Kurunegala Kachcheri,
January 31, 1900.

F. C. FISHER,
Government Agent.

වසම් 1900 ක්වූ මාර්තු මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ගන කාලය ඇතුළත මෙහි සහන සඳහා වෙහ වසම් දිසාවේ පාලම් රේන්දප

ගනු ලැබූ පලමු ගැනුම්කාරයා විසින් දියයුතු ඇප වසම් 1900 ක්වූ පෙබරවාරි මස 12 වෙනි දින ගොනොන් ඊට ප්‍රථමයෙන් දිසම්පුණ්ණිකරණට නොයෙදුණොත් ඒ රේන්දප පලමු ගැනුම්කාරයාගේ අලාබ්‍යව එකී පෙබ්‍රවාරි මස 12 වෙනි සිදු දින පස්වරු දෙකව කුරුමාගල කම්මේරයේදී නැවත විකුණනට යෙදෙන බව මෙයින් දැනුම්දන් කා ඇත.

එකීනීමේ දිනේදී නැවත විකීනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලනලද මුදලෙන් දහසෙන් කොටසක් කම්මේරයේ බැඳිය යුතුය.

වැඩිදුර කොන්දේසි එකීනීමේ දිනේදී කිහිපා තේරුම්කර දෙනවා ඇත.

ඇල්. සී. පිෂර්,

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේය.

වසම් 1900 ක්වූ ජනවාරි මස 31 වෙනි දිනදී කුරුමාගල කම්මේරයේදීය.

NOTICE is hereby given that on Wednesday, February 21, 1900, at 2 P.M., will be put up for re-sale at the Anuradhapura Kachcheri, at the risk of the original purchaser, the Arrack Rent of the North-Central Province from March 1, 1900, to December 31, 1900, if the original purchaser has not before that date paid up and settled the instalment due for the month of January, 1900.

The purchaser at the re-sale will be required to deposit an amount equal to one month's rent in cash on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

THOS. R. E. LOFTUS,

Anuradhapura Kachcheri, for Government Agent.
February 1, 1900.